



THE CEYLON GOVERNMENT GAZETTE

No. 10,420 — FRIDAY, JULY 4, 1952

Published by Authority

PART IV—LOCAL GOVERNMENT

(Separate paging is given to each Part in order that it may be filed separately)

	PAGE		PAGE
Local Government Notifications	521	Budgets	546
By-laws	522	Sale of Properties	548
Posts—Vacant	535	Road Committee Notices	—
Notices under the Local Authorities Elections Ordinance	545	Miscellaneous Notices	548
Statements of Revenue and Expenditure	—		

Local Government Notifications

L. D.—B. 60/43/L. G. D.—R. 132.

The Rent Restriction Act, No. 29 of 1948

BY virtue of the powers vested in me by section 2 of the Rent Restriction Act, No. 29 of 1948, I, Christopher William Wijekoon Kannangara, Minister of Local Government, do by this notification—

- (a) declare the areas specified in the Schedule hereto to be areas in which the aforesaid Act shall be in operation, and
- (b) appoint the date of publication of this notification in the *Gazette* as the date on which the notification shall take effect.

C. W. W. KANNANGARA,
Minister of Local Government.

Colombo, June 23, 1952.

SCHEDULE

Each of the areas comprised within the respective administrative limits of the Balapitiya Town Council and the Kekirawa Town Council.

L. D.—B. 139/46—L. G. D.—G.D. 51/1/10.

The Entertainment Tax Ordinance, No. 12 of 1946

THE following resolution passed by the Village Committee of Karachchi village area in the Jaffna District, under sub-section (1) of section 2 of the Entertainment Tax Ordinance, No. 12 of 1946, has been approved by the Minister of Health and Local Government and is published in terms of sub-section (2) of that section.

RESOLUTION

“This Committee under sub-section (1) of section 2 of the Entertainment Tax Ordinance, No. 12 of 1946, hereby imposes and levies with effect from the date on which this resolution is published in the

521—J. N. B 18179—1,600 (6/52)

F 1

Gazette, a tax at the rates set out hereunder on payments for admission to entertainments (as defined in the Ordinance) held in the area within the administrative limits of the Committee.

Amount of payment	Rate of tax
	Rs. c.

Where the payment for admission excluding the amount of tax—

- | | |
|--|-----|
| (a) is not less than 20 cents but does not exceed 50 cents | 5 |
| (b) exceeds 50 cents but does not exceed Re. 1 | 10 |
| (c) exceeds Re. 1 but does not exceed Re. 1.50 | 15 |
| (d) exceeds Re. 1.50 but does not exceed Rs. 2 | 20 |
| (e) exceeds Rs. 2 but does not exceed Rs. 3 | 30 |
| (f) exceeds Rs. 3 but does not exceed Rs. 4 | 40 |
| (g) exceeds Rs. 4 but does not exceed Rs. 5 | 50 |
| (h) exceeds Rs. 5 but does not exceed Rs. 10 | 1 0 |
| (i) exceeds Rs. 10— | |
| (1) for the first Rs. 10 | 1 0 |
| (2) for each additional Rs. 5 or part thereof | 1 0 |

G. DE SOYZA,
Permanent Secretary,
Ministry of Health and Local Government.
Colombo, May 21, 1952.

The Village Communities Ordinance

IT is hereby notified for general information that the following resolution under section 47 (A), of the Village Communities Ordinance (Chapter 198), passed by the Village Committee of the Kotte-Galkissa village area in the Colombo District has been approved by the Minister of Local Government with

the concurrence of the Minister of Finance under section 53 of the Ordinance, as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

D. C. R. GUNAWARDENA,
Permanent Secretary,
Ministry of Local Government.

Colombo, June 25, 1952.

RESOLUTION

The Village Committee of the Kotte-Galkissa village area in the District of Colombo hereby resolves under section 47A (2) of the Village Communities Ordinance (Chapter 198) to impose and levy for the year 1952, within the Built-up-localities specified in the schedule hereto, in lieu of the conservancy fee prescribed by by-laws published in *Gazette* No. 8,827 of December 12, 1941, a conservancy rate of one and a half per centum payable in four equal instalments on March 31, June 30, September 30 and December 31, respectively, on the annual value of all immovable property situated within that area.

Schedule

Gangodawila-Maharagama Built-up-locality.—“Proclaimed area” declared under the Housing and Town Improvements Ordinance (vide *Gazette* No. 9,287, dated June 30, 1944) and additional area up to the Junction which connects Kottawa-Pannipitiya Old Road to that of Colombo-Avissawella High Level Road. This extension includes 20 chains on either side of Colombo-Avissawella High Level Road, which is bounded as follows:—

North: By a line drawn from the existing boundary of the “Proclaimed Area”.

East: By the Western Limits of Pamunuwa Village, and Pannipitiya village.

South: By a line drawn parallel at a distance of 20 chains from the centre of the Colombo-Avissawella High Level Road.

West: By a line drawn parallel at a distance of 20 chains from the centre of the Colombo-Avissawella High Level Road.

2. *Boralessomuwa Built-up-locality.*—All that area lying 3 chains on either side of Colombo-Kesbewa Road and Maharagama-Dehiwela Road which is bounded as follows:—

North: By Katu-ela which runs by side of Ratanapitiya Junction, on Colombo-Kesbewa Road.

South: By Pita-ela which situated at Pirivena Junction on Colombo-Kesbewa Road.

East: By western boundary of Boralessomuwa Wewa on Maharagama-Dehiwela Road.

West: By Katu-ela *alias* Depa-ela near culvert No. 1/7, on Maharagama-Dehiwela Road.

L. D.—B. 16/45.

KULIYAPITIYA URBAN COUNCIL

The Urban Councils Ordinance, No. 61 of 1939

IT is hereby notified that the Kuliyaipitiya Urban Council has, under sections 175 and 177 of the Urban Councils Ordinance, No. 61 of 1939, as modified by section 2 of the Local Authorities (Enlargement of Powers) Act, No. 8 of 1952, imposed, with effect from the date on which this Notification is published in the *Gazette*, the licence duties specified in the schedule hereto in respect of the licences described therein, in lieu of the licence duties hitherto leviable in respect of those licences.

P. A. SIRIWARDANE,
Secretary,
Urban Council,
Kuliyaipitiya, April 9, 1952.

SCHEDULE

	Annual Duty Rs. c.
Licence authorising the use of any premises or place for—	
(1) a bakery	25 0
(2) an eating house or tea boutique and eating house (combined) ..	15 0
(3) a tea or coffee boutique ..	10 0
(4) a hotel—	
(a) where the annual value of premises exceeds Rs. 1,200 ..	50 0
(b) where the annual value of premises does not exceed Rs. 1,200 ..	20 0

L. D.—B. 45/47.

SAMMANTURAI TOWN COUNCIL

The Town Councils Ordinance, No. 3 of 1946

IT is hereby notified that the Sammanturai Town Council has, under sections 175 and 177 of the Town Councils Ordinance, No. 3 of 1946, as modified by section 2 of the Local Authorities (Enlargement of Powers) Act, No. 8 of 1952—

- (1) imposed with effect from the date on which this notification is published in the *Gazette*, the licence duties specified in the schedule hereto in respect of the licences described therein; and
- (2) revoked with effect from the aforesaid date, the notification relating to licence duties published in *Gazette* No. 9,999 of July 15, 1949.

K. KANAPATHIPILLAI,
Secretary.

Town Council, Sammanturai.

SCHEDULE

Nature of licence	Annual duty Rs. c.
Licence authorising the use of any premises or place for—	
keeping a dairy for supply of milk to the public—	
(a) where the number of cows does not exceed three	0 50
(b) where the number of cows exceeds three but does not exceed ten ..	1 50
(c) where the number of cows exceeds ten	5 0
an eating house	10 0
a tea or coffee boutique	7 0
a butcher's stall	30 0
a bakery	15 0
a hair-dressing saloon	10 0
the manufacture of pottery	25 0
the milling of paddy, wheat, kurakkan or other grain by machinery	25 0

By-laws

L. D.—B. 45/47/L. G. D.—BC. 93.

SAMMANTURAI TOWN COUNCIL

The Town Councils Ordinance, No. 3 of 1946

BY-LAW made by the Sammanturai Town Council under sections 166 and 170 of the Town Councils Ordinance, No. 3 of 1946, and approved by the Minister of Health and Local Government by virtue of the powers vested in him by section 167 of the Ordinance, as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

G. DE SOYZA,
Permanent Secretary,
Ministry of Health and Local Government.
Colombo, May 7, 1952.

BY-LAW

The by-laws made by the Sammanturai Town Council and published in *Gazette* No. 9,886 of July 16, 1948, as amended by by-law published in *Gazette* No. 9,999 of July 15, 1949, are hereby further amended, in by-law 1, by the substitution in the definition of "offensive and dangerous trade" for the words "manufacturing pottery", of the words "manufacturing pottery, milling of paddy, wheat, kurakkan or other grain by machinery".

L.D.—B 78/51—L.G.D.—GC. 14/8/1.

The Village Communities Ordinance

BY-LAWS under section 49 of the Village Communities Ordinance (Chapter 198), made by the Village Committee of the Thambarambuwa village area in the Kurunegala District, and approved by the Minister of Local Government by virtue of the powers vested in him by sub-section (3) of that section, as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

D. C. R. GUNAWARDENA,
Permanent Secretary,
Ministry of Local Government.

Colombo, June 18, 1952.

BY-LAWS

Dairies and the sale of milk

1. No person shall keep any dairy except on a licence issued in that behalf by the Chairman. Every such licence shall, unless it is earlier cancelled under by-law 5, expire on the thirty-first day of December of the year in respect of which it is issued.

2. All notices relating to a dairy shall be deemed to be served upon the licensee when left with any person employed by him in the dairy.

3. Every licensee of a dairy shall comply with the requirements of any notice which the Chairman causes to be served on him—

- (a) within the time specified therein, or
- (b) within seven days of service of that notice if no such time is specified therein.

4. If at any time during the period for which a licence has been issued under by-law 1, the licensed premises cease to conform to the conditions specified in these by-laws for its issue, the Chairman may cause a notice in writing to be served on the licensee requiring him to do all things necessary to make the premises conform to such conditions, and if the licensee fails to comply with the requirements of such notice, the Chairman may suspend the licence of such licensee.

5. It shall be lawful for the Rural Court, in addition to any other punishment that it may impose, to cancel the licence of any licensee of a dairy on a second or subsequent conviction by such Court for a breach of any of these by-laws relating to dairies and the sale of milk, and such licensee shall not be entitled to any compensation in respect of the cancellation.

6. No person shall expose for sale, sell, hawk, deliver or carry for sale any milk within the village area unless he is—

- (a) the licensee of a dairy, or vendor of milk to whom a card of registration has been issued under by-law 18, or,
- (b) a registered purveyor of milk or holder of a card of identity issued under by-law 22.

7. (1) No person shall be entitled to a licence to keep a dairy unless the building or shed intended for the accommodation of cattle is in conformity with the following requirements:—

- (a) such building or shed must be in good repair, and well ventilated and well lighted;

- (b) such building or shed must be provided with suitable drains, for the purpose of conveying urine, washings and waste water into one or more covered receptacles;
- (c) such building or shed must be proportionate in size to the number of cows which the prospective licensee intends to keep therein, each cow to be given a minimum floor space of forty square feet and a minimum air space of four hundred cubic feet;
- (d) such building or shed must be provided with a sufficient supply of pure water obtainable from some place situated at a convenient distance from such building or shed;
- (e) the walls of such building or shed must be made of some permanent material;
- (f) the woodwork of such building or shed must be oil-painted or limewashed; and
- (g) the floor of such building or shed must be paved with cement concrete or with brick or stone rendered in cement.

(2) No person shall be entitled to a licence to keep a dairy unless the building or shed intended to be used as a milk room is in conformity with the following requirements:—

- (a) such building or shed must be in a suitable position, at a distance of not less than twenty-five feet from the building intended for use as the cattle shed and not less than one hundred feet from any latrine, cesspit, ashpit, permanent manure heap, or open sewer;
- (b) such building or shed must be provided with an oil-painted ceiling that prevents dirt and dust falling from the roof;
- (c) such building or shed must be provided with at least one window and one door (the area of the window being not less than one-fifteenth of the floor space);
- (d) every door and window must be covered with fly-proof netting;
- (e) one window of such building or shed must face at least one door;
- (f) at least two opposite walls of such building or shed must abut on the open air;
- (g) the walls must be not less than seven feet in height and must be built of brick, stone or cabook;
- (h) every inside wall must be covered to a height of four feet from the floor with a layer of cement not less than three-quarters of an inch in thickness;
- (i) the inside walls must be plastered with lime-mortar or whitewashed;
- (j) the floor must be paved with cement concrete not less than four inches in thickness; and
- (k) the eaves of the roof must be at least six feet from the ground.

8. Every licensee of a dairy shall keep affixed in a conspicuous position on the outside of his premises a board on which his name in English, Sinhalese and Tamil and the phrase "Licensed Dairy" and its Sinhalese and Tamil equivalents are clearly painted.

9. Every licensee of a dairy shall cause—

- (a) a list of the names and addresses of all the employees (including the vendors of milk) to be kept in the premises so as to be easily available for inspection;
- (b) the walls of the milk room to be limewashed in June and December in every year and at such other times as the Chairman may order in writing;
- (c) the floor and the top of the milk room table to be washed at least once every day;
- (d) all utensils, furniture and other requisites used in or belonging to the dairy to be kept clean;
- (e) every part of the dairy to be kept clean and in good repair;

- (f) all dung, refuse, urine, and washings to be removed at least once a day and disposed of at a suitable distance from the dairy in such a manner as to cause no nuisance; and
- (g) all cattle food, other than grass or straw, to be stored in suitable rat-proof receptacles.

10. The licensee of a dairy shall cause every vessel in the dairy containing milk to be adequately protected with a clean cover or lid and shall take all precautions to prevent the milk from being contaminated during transit.

11. The licensee of a dairy shall not allow any milk vessel, butter vessel, churn, separator, or other articles used in the dairy to be used for any purpose other than the purposes of the dairy and shall cause each such vessel, churn, separator or other articles to be thoroughly washed with boiling water after each occasion on which it has been used.

12. (1) No person who is suffering or has recently suffered from any cutaneous, contagious or infectious disease, or has been recently in attendance on any person suffering from any such disease shall enter the dairy premises or take part in the preparation, sale or transport of milk until the periods of infection and incubation have elapsed.

(2) No licensee or person in charge of a dairy shall employ or permit any person suffering from any cutaneous, contagious or infectious disease or who has recently suffered from any such disease or who has recently been in attendance on any person suffering from any such disease, to enter the dairy premises or to take part in the preparation, sale or transport of milk, until the periods of infection and incubation have elapsed.

13. The licensee of a dairy shall not cause or permit—

- (a) any milk to be poured into any vessel which is not thoroughly cleaned;
- (b) milk to be stored in any vessel other than a vessel made of glass, porcelain, glazed earthenware or enamelled or galvanized iron;
- (c) any vessel used for the storage of milk to be kept in any place other than the milk room;
- (d) milk for the purposes of sale to be drawn from any cow unless immediately before the time of milking, the udder and the teats of the cow are thoroughly cleaned and wiped with a clean damp cloth, and unless the hands of the person milking are also thoroughly washed and cleaned;
- (e) milk intended for sale to be kept in any place other than the milk room; or
- (f) any animal or bird to enter or remain in the milk room for any purpose whatsoever.

14. The licensee of a dairy shall give immediate notice to the Chairman of any case or suspected case of cutaneous, contagious or infectious disease which may occur among the persons employed in the dairy.

15. The licensee of a dairy shall not sell or permit to be sold the milk of any cow suffering from tuberculosis, acute mastitis, foot-and-mouth disease, anthrax, actinomycosis of the udder, or add such milk or permit it to be added to the milk of other animals which is intended for sale for human consumption.

16. The licensee of a dairy shall not use the milk room or permit it to be used for any purpose other than that of storing and preparing milk.

17. The licensee of a dairy shall not sell or supply to any person milk obtained from any cow other than a cow kept in a licensed dairy.

18. The Chairman shall issue annually to the owner of every licensed dairy in respect of each vendor of milk, a card of registration bearing the name and thumb impression of the vendor and the name of the licensee and the registered number of the dairy.

19. No card of registration referred to in by-law 18 shall be issued until a Medical Officer, authorised

in writing by the Chairman, has examined and found such vendor of milk to be free from any cutaneous, contagious or infectious disease. Such card of registration shall not be transferable.

20. (1) The Chairman or any officer authorised in writing by the Chairman, may at any time demand and take a sample of milk for analysis, on payment of the value thereof, from any licensed dairy or from any vendor of milk to whom a card of registration has been issued under by-law 18.

(2) No licensee of a dairy or a vendor of milk to whom a card of registration has been issued under by-law 18 shall refuse to comply with a demand lawfully made under paragraph (1).

21. Every person who desires to sell in any place within the village area, any milk produced outside that area, shall cause himself to be registered in the books of the Committee as a purveyor of milk. No fee shall be charged for such registration.

22. Every registered purveyor of milk shall cause a card of identity to be issued annually by the Chairman to each vendor employed by such purveyor in the work of selling or delivering milk.

23. (1) The Chairman may in his discretion refuse to register any person as a purveyor of milk under by-law 21, if he has not been recommended for registration after inspection of his cattle, premises, and utensils by a Medical Officer authorised in writing by the Chairman.

(2) The Chairman may likewise refuse to issue a card of identity to any vendor of milk under by-law 22 until a Medical Officer has examined and found such vendor to be free from any cutaneous, contagious or infectious disease. Every card of identity issued to a vendor by the Chairman under by-law 22 shall contain the following particulars:—

- (a) name and registered number of the employer; and
- (b) name and thumb impression of the vendor.

24. Every vendor of milk to whom a card of registration has been issued under by-law 18 and every holder of a card of identity shall carry his registration card or card of identity, as the case may be, on his person when exposing for sale, selling, hawking, delivering or carrying milk, and shall produce such card whenever directed to do so by any person duly authorised in that behalf by the Chairman in writing.

25. It shall be lawful for the Chairman or any person authorised by him in writing to enter and inspect any dairy licensed under these by-laws at all reasonable times and the licensee of such dairy shall render him all such assistance as may be necessary.

26. No person shall expose for sale, sell, deliver, hawk or carry for sale within the village area—

- (a) any milk from which the cream has been removed, unless such milk is contained in a vessel which bears a label on which is painted the phrase "Skimmed Milk" and its Sinhalese and Tamil equivalents and is declared at the time of sale to be skimmed milk, or
- (b) any milk contained in bottles of which the mouths are not adequately covered with some impermeable material, or
- (c) any milk adulterated with water or any other foreign substance or liquid: Provided that milk to which tea, coffee or cocoa has been added for consumption on the premises of any tea or coffee boutique or eating-house shall not be deemed to be adulterated for the purpose of this by-law.

27. If any person found guilty of a breach of by-law 26 is proved to be an agent or servant of any other person such other person shall also be guilty of a breach of that by-law, unless he proves to the satisfaction of the court that he had given all necessary instructions and used due diligence to ensure compliance with that by-law and the breach was

due to an act or default of the agent or servant without the knowledge, consent or connivance of such other person.

28. Every licensee of a dairy shall cause a copy of these by-laws (relating to dairies and the sale of milk) in English, Sinhalese and Tamil and the licence to be framed and hung in a conspicuous position in the dairy.

Boundaries and fences

29. The owner, lessee, occupier or person in charge of every land which is not cultivated shall mark the boundaries of such land with live fences, or ditches or stones firmly embedded in the ground or in any other way which is in accordance with the customs of the village area.

30. The owner, lessee, occupier or person in charge of every land which is cultivated shall erect a fence along the boundary of such land and shall maintain such fence in good repair.

31. In the case of any two adjoining lands the owners, lessees, occupiers, or persons in charge of both lands shall be jointly responsible for laying down, making or erecting and for maintaining in good repair, the marks, ditch or fence forming the common boundary: Provided that it shall be lawful for the owner, lessee, occupier or person in charge of either of such lands to erect the fence on the common boundary at his own expense, all due precautions being taken to prevent damage being caused to trees or plants on other land.

32. Any person erecting a boundary fence at his own expense shall have the right to enjoy the produce of the fence-sticks on such boundary, and no person shall strip off leaves or cut down branches from any such fence-sticks without his consent.

33. For the purpose of making or repairing any fence, ditch or boundary mark it shall be lawful for the owner, lessee, occupier or person in charge of one land or his employees to enter into any of the adjoining lands with the necessary materials and implements.

34. No person shall knowingly or wilfully alter or deface or do any act likely to damage any fence or boundary or remove any landmarks from any land.

Roads and paths

35. (1) No person shall—

- (a) injure, damage, obstruct, encroach upon or otherwise interfere with the use of any public road or path; or
- (b) except with the permission of the Committee, divert the line of any public road or path.

(2) For the purposes of this by-law a village road or path includes a public road or path which is in the course of construction.

36. (1) It shall be the duty of the proprietors and cultivators of any paddy field through which a public path runs to maintain such path at its customary width.

(2) No person shall cut or encroach upon any public path running through a paddy field so as to reduce its width to less than its customary width.

37. When a range of paddy fields through which any public road or path passes is under cultivation, the cultivators of such range shall be entitled, with the previous permission of the Chairman and subject to such terms and conditions as he may impose, to put up a suitable gate across such road or path during the period of cultivation in order to prevent cattle from trespassing in the paddy fields.

38. (1) When any work of construction or repair is commenced on any public road or path the Chairman may prohibit the use of such road or path by the public for such time as may be necessary after giving at least three days' notice by beat of tom-tom or otherwise.

(2) It shall be lawful for the Committee, by a resolution in that behalf to restrict or to prohibit the use of any public road or path by any kind or class of heavy vehicular traffic.

(3) Where a restriction or prohibition is imposed under paragraph (2) in respect of any public road or path the Chairman shall cause notices setting out the restriction or prohibition in English, Sinhalese and Tamil to be displayed conspicuously at the beginning and at the end of such road or path and at its junction with any other road or path.

(4) No person shall fail to conform to the requirements of any notice displayed under paragraph (3).

39. It shall be lawful for any person thereunto authorised in writing by the Chairman—

- (1) to enter between the hours of 7 a.m. and 5 p.m., with all necessary workmen, vehicles, animals, and implements upon any land adjacent to or near any existing or proposed public road or path for the purpose of doing any work connected with such road or path;
- (2) to throw upon any land adjacent to or near any existing or proposed public road or path such earth, rubbish or materials as it may be necessary to remove from the place of any work connected with such road or path;
- (3) to make any temporary road through the grounds near any existing or proposed public road or path during the execution of any work in any way connected with such road or path; or
- (4) to enter upon any land for the purpose of constructing, repairing, or cleaning such drains or water courses or culverts as it may be necessary for the preservation, improvement, repair, or construction of any public road or path:

Provided that the earth, rubbish or materials referred to in paragraph (2) are removed within a reasonable time, and the temporary road referred to in paragraph (3) does not run over any ground whereon any building stands or over any enclosed garden or yard.

Public health and amenities and disorderly conduct

40. The owner or occupier of every house or land shall keep his premises clean and free from all weeds, rank or noisome vegetation and all refuse or rubbish or receptacles likely to form breeding places for mosquitoes for a distance of thirty yards from such house or to the boundary of his premises, whichever is less.

41. (a) When any tree or any branch or fruit or other part of a tree is causing or is likely to cause damage to any building or is in a condition dangerous to the occupant of any building or to the property or to the safety of passers-by along any public thoroughfare the Chairman may by a notice in writing served on the owner or occupier of the land on which such tree stands require such owner or occupier to tie up and make secure, or to cut down and remove, such tree or such branch or fruit or other part of the tree, within such time as may be specified in the notice.

(b) Every person on whom a notice is served under this by-law shall comply with the requirements of such notice within the time specified therein, and in the event of the refusal or neglect of such person to comply with such requirements within such time, the Chairman or any person authorised by him in writing may enter upon the land referred to in such notice and do what such person was required to do by such notice and the expenses thereby incurred shall be recoverable from such person as a debt due to the Committee.

42. No person shall cause any annoyance to any other person by publishing any obscene writing or by making any obscene drawing or by singing or reciting any obscene song or ballad or do any other act which is likely to outrage public decency.

43. No person shall throw stones or filth at the house or into the compound of any other person.

Washing and bathing

44. No person shall bathe or wash any animal or article at a communal well, spout, spring or other watering place for the supply of water for domestic purposes.

45. Where any place has been set apart by the Committee as a public bathing place or as a place for washing animals and clothes, no person shall use such place for any purpose other than that for which it has been set apart: Provided, however, that a person may wash at a public bathing place the clothes worn by him whilst bathing at such place.

46. No person of one sex shall enter any enclosure at a public bathing place set apart by the Committee for the exclusive use of persons of the other sex.

47. No person who is suffering or has recently suffered from any contagious, cutaneous or infectious disease or who has been recently in attendance on any person suffering from such disease shall bathe or wash at any public bathing place until the periods of infection and incubation have elapsed.

48. No person shall drive or take any animal to a public bathing place for any purpose whatsoever.

Gambling, cock-fighting and cart-racing

49. No person shall gamble with dice or cards, play any game for a stake or take part in betting of any kind within the village area.

50. No person shall allow gambling with dice or cards or the playing of any game for a stake in any house, premises, boat, vessel or vehicle occupied by that person or belonging to him or under his control.

51. No person shall engage in cart-racing on any public road or path.

Spring guns and traps

52. No person shall set any spring gun or trap without the written permission of the Chairman. The fact that such permission has been granted shall be proclaimed by beat of tom-tom by an officer authorised in that behalf by the Chairman.

The disposal of the bodies of dead animals

53. On the death of any animal it shall be the duty of the owner thereof, or in the absence of the owner, of the occupier of the premises in which the death occurs, to cause the body of the animal to be buried before the expiry of a period of twelve hours from the time of death.

54. Where any person who is responsible under by-law 53 for the burial of any dead animal fails to bury such animal within a period of twelve hours, the Chairman shall cause such dead animal to be buried and the expenses incurred thereby may be recovered from such person as a debt due to the Committee.

Public notice

55. No person shall deface or destroy any notice which is exhibited by order of the Committee.

Sanitation nuisances

56. No person shall sink any well or cause any well to be sunk for the supply of water for domestic purposes within fifty feet from any cesspit, cesspool, pigsty, gala, cattle shed, defective drain or latrine, or any refuse heap or manure heap which is not removed at intervals of not more than two weeks or of any land under cultivation which is manured every season.

57. No person shall within a distance of fifty feet from any well used for the supply of water for domestic purposes—

- (a) construct or cause or permit the construction of a cesspit, cesspool, latrine, pigsty, gala or cattle shed; or
- (b) allow any cesspit, cesspool, latrine, pigsty, gala, or cattle shed to remain; or
- (c) deposit, or cause or permit the deposit of, any manure or decaying animal or vegetable matter;

(d) manure any land; or

(e) allow any drain to be in a defective condition.

58. Whenever any tree or any branch or other part of a tree overhangs any well, it shall be lawful for the Chairman to cause a notice in writing under his hand to be served on the owner or occupier of the land on which such tree stands, requiring such owner or occupier to tie up and make secure or to cut down and remove such tree or such branch or part of the tree and such owner or occupier shall comply with the requirements of such notice within fourteen days from the date of service thereof.

59. The Committee may, whenever such a course is deemed to be necessary, cause a notice in writing under the hand of the Chairman to be served on the owner, or occupier of any land in which there is a well supplying water for domestic purposes, requiring such owner or occupier to bail out the water and clean the well and to execute such repairs as the Committee may, in the interest of health, consider necessary, and such owner or occupier shall comply with the requirements of such notice within fourteen days from the date of service thereof.

60. The owner or occupier of every land in which there is any abandoned well, quarry, or pit shall cause such well, quarry or pit to be filled up within two days from the date on which the Chairman gives notice in that behalf either by beat of tom-tom or in any other suitable manner.

61. No person shall cause any annoyance, danger or injury to any other person or cause damage to the property of any other person by committing any of the following acts:—

- (1) Halting any vehicle on any public road or path longer than it is reasonably necessary for the purpose of taking up or setting down passengers or loading and unloading goods.
- (2) Allowing children of tender years to play or stray in any public road or path or public place.
- (3) Overtaking or passing a vehicle on the wrong side in any public place or public road or path.
- (4) Easing himself on his own land in such a way as to offend other people's feelings of decency, or easing himself on another's land or on any public road or path or in any public place other than that specially provided for such a purpose.
- (5) Throwing rubbish, offensive matter or unserviceable articles or any other thing on land belonging to any other person.
- (6) Allowing dirty or unwholesome water to run into or along the land of any other person or into any public place or public road or path.
- (7) Allowing offensive smells to arise in his compound so as to pollute the surrounding air.
- (8) Omitting to drain or fill up any pit, hollow, trench, ditch or low place where water may collect and stagnate within twenty yards of any building used for human habitation in such manner as to constitute a danger to public health.
- (9) Altering the existing conditions of the general drainage of any land by any building or planting operation or by raising or lowering the level of such land or by diverting or blocking any drain or channel or waterway without first obtaining the sanction of the Committee. In this paragraph "general drainage" means the flow of water over the surface of land in the ordinary course of gravitation and not necessarily in any defined channel or drain.
- (10) Placing or burying any charmed metal plate, leaf or paper, or a charm of any other form on the land of any other person and causing fear or annoyance thereby to any person.

62. No person shall for sale or for any purpose

cause the keeping or depositing of, any guano, bone-dust or any substance whatsoever from which noxious or offensive smells may arise, in any place within the village area.

63. In the case of the death of any person the occupier of the premises where the death took place or in his absence the nearest adult male relative of the deceased shall be responsible for the proper burial of the body. In the absence or default of such occupier or nearest male relative the Chairman may cause the body to be buried at the expense of the Committee.

64. (1) No person shall deposit the body of any dead animal on any land or premises occupied by any other person.

(2) The Chairman shall cause the bodies of dead animals of which the owners are absent or cannot be ascertained to be buried in a suitable place at the expense of the Committee.

65. The owner or occupier of every house within the village area shall cause his house to be white-washed within and without at least once yearly before the fifteenth day of April: Provided that it shall at any time be lawful for the Committee if on account of the prevalence of any epidemic disease or for any other similar reason it appears to be necessary to order the owner or occupier of any house within the village area to cause it to be whitewashed notwithstanding that such house may already have been whitewashed.

66. Every person splitting coconuts or causing coconuts to be split for other than domestic purposes, shall collect and throw away or otherwise dispose of the milk thereof, or cause such milk to be collected and thrown away or otherwise disposed of, at a distance of at least one hundred yards from any public road or path, or public place or any dwelling house.

67. (1) If any building or wall or anything affixed thereon is in such condition as to be dangerous to any neighbouring building or the occupiers thereof or to passers-by the Chairman shall cause a notice in writing to be served upon the owner or occupier of the land on which such building or wall stands requiring him—

(a) in any case of urgency, within twenty-four hours after the service of the notice, to put up a proper hoarding or fence for the protection of passers-by, and

(b) in all cases within three days after the service of the notice to secure or repair such building or wall or thing affixed thereon.

(2) Every owner or occupier on whom a notice is served under this by-law shall comply with the requirements of such notice within the time specified therein.

(3) Where any owner or occupier fails or neglects to comply with the requirements of a notice served on him under this by-law, the Committee may authorise any person or persons to do the work which ought to have been done by such owner or occupier and the expenses thereby incurred shall be recovered from such owner or occupier as a debt due to the Committee.

68. (1) Whenever any house or hut appears to be in an insanitary condition or in such disrepair as to be prejudicial to the health of the inmates or of the neighbours, the Chairman may cause a notice in writing to be served upon the owner or occupier of that house or hut requiring him within a time specified in such notice, to do such work as may be necessary to put that house or hut into a sanitary condition.

(2) Every owner or occupier on whom a notice is served under this by-law shall comply with the requirements of such notice within the time specified therein.

(3) Where any owner or occupier fails or neglects to comply with the requirements of a notice served on him under this by-law, the Chairman may cause the work to be done and the expenses thereby incurred shall be recovered from such owner or occupier as a debt due to the Committee.

Galas

69. No person shall establish or keep a gala except on a licence issued by the Chairman in that behalf.

70. Every licence for a gala shall be subject to the following conditions:—

(1) The licensee shall cause a table of rents and fees leviable at the gala written in Sinhalese to be exhibited in a conspicuous place at the gala.

(2) The licensee shall not permit any person who is suffering or has recently suffered from any contagious, cutaneous, or infectious disease, or has been recently in attendance on any person suffering from such disease to occupy any place in the gala, until the periods of infection and incubation have elapsed.

(3) The licensee shall keep the gala in a clean and sanitary condition.

(4) The licensee shall cause any refuse or rubbish from the gala to be so buried or burned as to prevent the breeding of flies or the creation of any nuisance.

(5) The licensee shall maintain order within the gala.

(6) The licensee shall not permit any gambling or disorderly conduct to take place at the gala.

(7) The licensee shall not allow any person to keep within the gala any cattle suffering from a contagious disease.

71. The Chairman may suspend any licence issued under by-law 69 during the continuance of an epidemic if such suspension is essential in the public interest.

72. No person shall establish or keep a gala within fifty yards of a dwelling house.

73. It shall be lawful for the Rural Court in addition to any other punishment that it may impose, to cancel the licence of any licensee of a gala convicted twice or oftener of any breach of any of the conditions specified in by-law 70 and the licensee shall not be entitled to any compensation in respect of the cancellation.

The sale of spirits

74. No person shall sell to any boy under sixteen years of age or to any female any spirit or other intoxicating liquor or toddy drawn from any species of palm or any fermented juice of the sugar cane.

Toddy drawing

75. Every owner or lessee of trees from which toddy is drawn shall for the purpose of coupling such trees, use not less than six separate good and sound ropes for the feet and not less than three separate good and sound ropes for the hands.

76. Each rope used by such owner or lessee for such purpose shall consist of not less than six strands and at the end of every three months such owner or lessee shall replace each such rope by a new rope of the kind specified herein.

77. The owner or lessee of every kitul or coconut tree which is tapped for toddy shall cause any pole that may be used for climbing such tree to be renewed at intervals of not more than four months.

78. It shall be lawful for the Chairman or any person authorised by the Chairman in writing at any time to enter any land whereon trees are being tapped for toddy and to inspect the ropes and other appliances used for that purpose.

Stray cattle

79. The owners of cattle which are believed to have strayed shall forthwith give information thereof to the village headman or to the Chairman.

The housing and penning of cattle, goats and pigs

80. The occupier of any premises shall not keep any cattle, goat or pig except in an enclosure situated at a distance of fifty feet or more from any dwelling house.

81. The occupier of any premises shall not keep any enclosure for any cattle, goat or pig so as to be a nuisance to any person residing in the village area or making use of any public road.

82. Every occupier of any premises or building whereon or wherein any cattle, goat or pig may be kept shall cause every part of such premises or building to be thoroughly cleaned from time to time as often as may be requisite.

83. Every occupier of any premises or building whereon or wherein any cattle, goat or pig is kept shall at all reasonable times afford free access to the Chairman or any officer duly authorised by him for the purpose of inspecting such premises or building.

Construction of latrines

84. Whenever the Committee defines an area within which the owner or lessee of any premises used for human habitation shall be required to construct and maintain a latrine the Chairman may by notice in writing served on the owner or lessee direct the owner or lessee to construct a latrine of such type and size and in such position on the premises and with such connecting drains as may be determined by the Committee and are specified in the notice.

85. Every owner or lessee of any premises on whom a notice is served under by-law 84 shall within thirty days of the service of any such notice construct a latrine conforming in all respects to the requirements specified in such notice.

86. No person shall construct or maintain a pit latrine within a radius of one hundred feet from any well except with the permission of the Chairman.

Overhanging trees

87. (1) Whenever any tree within the village area or any branch or fruit or any other part of a tree is causing or is likely to cause damage to any building or is in a condition dangerous to the occupants of any building or to the property or to the safety of passers-by along any public thoroughfare the Chairman may by notice in writing served on the owner or the occupier of the land on which such tree stands, require such owner or occupier to tie up and make secure or to cut down and remove such tree or such branch or fruit or other part of the tree within such time as may be specified in the notice.

(2) Every person on whom a notice is served under paragraph (1) of this by-law shall comply with the requirements of such notice within the time specified therein and in the event of the refusal or neglect of such person to comply with such requirements within such time the Chairman or any officer or workman authorised in writing by the Chairman may enter upon such land and do what the owner or occupier was required to do by such notice and the expenses incurred thereby may be recovered from the owner or occupier as a debt due to the Committee.

Unwholesome food and drink

88. No person shall keep or expose for sale any article of food or drink which is unwholesome or unfit for human consumption.

89. It shall be lawful for the Chairman or the Medical Officer of Health or the Sanitary Inspector or any person authorised by the Chairman in writing to seize any article of food or drink kept or exposed for sale if such article appears to be unwholesome or unfit for human consumption.

90. Where any officer or person other than the Medical Officer of Health seizes any article of food or drink under by-law 89, he shall place a sample of the seized article in a receptacle and shall after sealing the receptacle in the presence of the person from whose possession such article was seized produce that sample with the least possible delay before the Medical Officer of Health or any other Government Medical Officer.

91. Where any article of food or drink is seized under by-law 90 the person seizing such article shall upon demand of a sealed sample by the person from

whose possession the article was seized place the sample of the seized article in a receptacle and shall after sealing the receptacle in the presence of the person from whose possession the article was seized, give that sample to that person.

92. If the Medical Officer of Health who seized an article of food or drink under by-law 89 or the Medical Officer before whom an article of food or drink is produced under by-law 90, certifies that article to be unwholesome or unfit for human consumption the Chairman shall cause such article to be destroyed or to be so disposed of as to prevent its being exposed for sale or used for human consumption. If the Medical Officer certifies that the article of food or drink is wholesome and fit for human consumption such article shall be returned to the owner.

93. No person shall sell, or expose for sale, the flesh of any animal that has died of natural causes or of any disease or by drowning or has been killed by a wild beast or by the bite of a snake or of a rabid dog.

The inspection and cleaning of drains, privies, cesspits, ashpits and sanitary conveniences

94. It shall be lawful for the Chairman or the Medical Officer of Health or the Sanitary Inspector, or any person authorised by the Chairman in writing to inspect any drain, privy, cesspit, ashpit or sanitary convenience in any premises within the village area and for the purpose of that inspection to enter such premises at any reasonable time; and the owner or occupier of such premises shall render such assistance as may be necessary for making the inspection.

95. The Chairman may by notice in writing require the owner or occupier of any premises within the village area forthwith or within such time as may be specified in the notice to carry out such measures as may be specified in the notice being measures necessary to maintain such drain, privy, cesspit, ashpit, or sanitary convenience in such premises in a sanitary condition.

96. It shall be lawful for the Chairman by notice in writing to require the owner or occupier of any premises within the village area within such time as may be specified in the notice to remove the contents of any drain, privy, cesspit, ashpit, or sanitary convenience in those premises or to cause the contents to be moved to such other place for disposal in such manner as may be so specified.

97. In these by-laws—

“Chairman” means the Chairman of the Committee;

“Committee” means the Village Committee of the village area; and

“village area” means the Thambarambuwa village area.

L. D.—B. 22/49—L. G. D.—GC. 14/21/2.

MAKANDURA VILLAGE COMMITTEE

The Village Communities Ordinance

BY-LAWS under section 49 of the Village Communities Ordinance (Chapter 198), made by the Village Committee of the Makandura village area in the Kurunegala District, and approved by the Minister of Local Government by virtue of the powers vested in him by that section, as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

D. C. R. GUNAWARDANA,
Permanent Secretary,
Ministry of Local Government.

Colombo, June 17, 1952.

BY-LAWS Officers

1. The Chairman may authorise in writing any officer or other person to collect all taxes or fees due to the Committee and issue printed receipts bearing the facsimile of his signature and the seal of the Committee.

2. No person shall wilfully obstruct—

- (a) the Chairman or any other officer of the Committee in the exercise, performance or discharge of any power, duty or function conferred or imposed upon or assigned to such Chairman or officer by or under any of the provisions of the Village Communities Ordinance or of any by-law made thereunder; or
- (b) any servant or labourer employed by or on behalf of the Committee in the performance of any duty lawfully imposed upon him by the Chairman or any other officer of the Committee.

Sale of provisions

3. No person shall keep any shop or place (other than a market) for the sale of meat, fish, poultry, vegetables, rice, currysuffs or other perishable articles of food, except on a licence duly obtained in that behalf from the Chairman, on payment of the fee specified in the Schedule hereto. Every such licence shall, unless it is earlier cancelled under by-law 8, expire on the thirty-first day of December of the year in respect of which it is issued.

4. The owner or seller of meat, poultry, fish, vegetables, rice, currysuffs or other perishable articles of food in any shop or place (other than a market) shall keep the meat, poultry, and fish apart from the vegetables, rice, and currysuffs, and the poultry in baskets so made that the birds may not suffer unnecessary discomfort.

5. The Chairman or any person duly authorised by him in writing may inspect any shop (other than a market) used for the sale of meat, poultry, fish, fruit, vegetables, rice, currysuffs or other perishable articles of food for human consumption.

6. (1) No meat shall be transported from any slaughter-house to any shop or place where meat is sold except in a box or vehicle which satisfies the conditions set out in the next following paragraph.

(2) (a) Every box used for the transport of meat must have the inside lined with zinc or other impermeable material and be fitted with a lid.

(b) Every vehicle used for the transport of meat must be provided with—

- (i) a roof to protect the meat from the sun or rain or from contamination by flies or dust;
- (ii) a covering at each open end to screen the meat from public view; and
- (iii) a compartment, the inside of which is lined with zinc or other impermeable material for storing the meat.

(3) Where any meat is transported in contravention of paragraph (1), the person liable for such contravention shall be the person on whose behalf or at whose directions the meat was so transported.

7. The holder of a licence to keep any shop or place (other than a market) for the sale of meat, poultry, fish, vegetables, rice, currysuffs or other articles of food shall—

- (a) keep affixed in a conspicuous position on the premises in which such trade is carried on, the licence obtained under by-law 3, or where such licence cannot be so affixed cause a board to be affixed with the licence number and the name of the holder of the licence clearly painted in a conspicuous place on such premises;
- (b) keep such premises in a clean and sanitary condition and close up all rat holes with cement and glass.

8. It shall be lawful for the Rural Court, in addition to any other punishment that it may impose, to cancel the licence of any licensee convicted twice or oftener of any breach of any of these by-laws relating to the sale of provisions, and the licensee shall not be entitled to any compensation in respect of the cancellation.

9. In these by-laws—

“Chairman” means the Chairman of the Committee; and

“Committee” means the Village Committee of the Makandura village area in the Kurunegala District.

SCHEDULE

Nature of trade	Annual licence fee	
	Rs.	c.
(1) Sale of meat ..	15	0
(2) Sale of poultry ..	15	0
(3) Sale of fish ..	5	0
(4) Sale of vegetables ..	5	0
(5) Sale of rice ..	5	0
(6) Sale of rice and currysuffs ..	5	0
(7) Sale of any perishable article other than those specified in items (1) to (6) ..	5	0
(8) Sale of any two perishable articles other than those in items (1) to (6) ..	7	50
(9) Sale of any three perishable articles other than those specified in items (1) to (6) ..	10	0
(10) Sale of any four or more perishable articles other than those specified in items (1) to (6) ..	15	0

L. D.—B. 136/47/L. G. D.—GA. 14/3.

The Village Communities Ordinance

BY-LAWS under section 49 of the Village Communities Ordinance (Chapter 198) made by the Village Committee of the Gandahe South (Patha Hewaheta) village area in the Kandy District and approved by the Minister of Local Government by virtue of the powers vested in him by sub-section (3) of that section, as modified by the Proclamation published in *Gazette Extraordinary* No. 9,773 of September 24, 1947.

D. C. R. GUNAWARDANA,

Permanent Secretary,

Ministry of Local Government.

Colombo, June 26, 1952.

BY-LAWS

Offensive and dangerous trades

1. (1) The following trades shall be deemed to be offensive trades:—

- (a) Manufacture of compost or artificial manure.
- (b) Manufacture of soap.
- (c) Storing of cured or dry fish.
- (d) Storing of perishable articles of food for the purposes of trade by wholesale.
- (e) Storing of hides, bones or artificial manure in any quantity over 5 cwt.

(2) The following trades shall be deemed to be dangerous trades:—

- (a) Manufacture of aerated waters.
- (b) Manufacture of copra.
- (c) Any trade in which machinery driven by oil or other fuel steam or electricity is used.
- (d) Extracting oil by apparatus.
- (e) Quarrying of gravel or metal.
- (f) Storing of copra.
- (g) Storing of straw.
- (h) Manufacture of desiccated coconut.

(3) The following trade shall be deemed to be an offensive and dangerous trade:—

- (a) Burning of bricks and tiles and lime.

2. (1) No person shall carry on any offensive or dangerous trade unless he is the holder of a licence issued in that behalf by the Chairman on the recommendation of the Medical Officer of Health.

(2) Every licence shall, unless it is earlier cancelled under by-law 10, expire on the thirty-first day of December of the year in respect of which it is issued.

(3) No licence shall be transferable.

3. No person shall be entitled to a licence to carry on any offensive or dangerous trade unless:—

- (i) the place at which that trade is to be carried on is approved by the Medical Officer of Health, and
- (ii) every building to be used for the purposes of that trade is in conformity with the following requirements:—
 - (a) the building must be in good repair, well ventilated, well lighted, and provided with adequate drainage and latrine accommodation;
 - (b) the roof of the building must be made of some permanent material and the floor must be cemented;
 - (c) the eaves of the building must be not less than six feet from the ground;
 - (d) every room in the building must be provided with windows capable of being opened and the area of such windows when open shall be not less than one-fifteenth of the superficial floor space;
 - (e) the walls of every room in the building must be not less than seven feet in height and must be built of brick, stone or cabook;
 - (f) the internal surface of such walls, to a height of at least four feet from the floor, must be plastered with cement and the rest of the walls must be lime-plastered and lime-washed; and
 - (g) the woodwork of the building must be oil-painted or lime-washed.

4. (1) If at any time during the period for which a licence has been issued, any building used for the purposes of the dangerous or offensive trade to which the licence relates, ceases to conform to the provisions of by-law 3, the Chairman may, on the recommendation of the Medical Officer of Health, cause a notice to be served on the licensee requiring him to do, before a day to be specified in the notice, all things necessary to make such building conform to such provisions.

(2) No holder of a licence to carry on any dangerous or offensive trade, on whom a notice is served under paragraph (1) of this by-law, shall fail to comply with such written notice, within the time specified therein.

5. Any notice under by-law 4 shall be deemed to have been served on the holder of a licence to carry on any offensive or dangerous trade, if it is affixed to the premises at which the holder of the licence carries on such trade, or if it is left with any person employed in such premises by the holder of the licence.

6. The holder of a licence to carry on any offensive or dangerous trade shall cause—

- (a) the floor of every building used for the purposes of such trade to be swept and cleaned daily;
- (b) the walls of every such building to be lime-washed at least once in every twelve months;
- (c) all apparatus, implements and vessels used in such trade to be kept clean; and
- (d) all refuse, sweepings, scrapings, waste and by-products which are not to be subjected to further trade processes to be removed daily in covered receptacles from the premises in which such trade is carried on.

7. No holder of a licence to carry on any offensive or dangerous trade shall:—

- (a) contaminate any well, tank, river, stream, canal, channel, lake or other inland water; or

(b) carry on such trade in any manner likely to cause a nuisance to, or to be injurious to the health or comfort of persons in the neighbourhood.

8. Every holder of a licence to carry on any offensive or dangerous trade shall cause any offensive vapours or gases which are emitted in the course of carrying such trade—

- (a) to be discharged into the external air in such a manner and at such a height as to admit of their diffusion without injurious or offensive effects; or
- (b) to be passed directly through a fire or into a condensing apparatus.

9. It shall be lawful for the Chairman, or the Medical Officer of Health, or the Sanitary Inspector, or any officer of the Committee authorised by the Chairman, in writing, at all reasonable times, to enter upon and inspect any premises at which any offensive or dangerous trade is being carried on, and the licensee or person in charge thereof shall permit the inspection to be made.

10. It shall be lawful for the Rural Court, in addition to any other punishment that it may impose, to cancel the licence of a licensee convicted twice or oftener of a breach of any of the by-laws relating to offensive or dangerous trades, and the licensee shall not be entitled to any compensation in respect of the cancellation.

Conservancy and scavenging

11. The Chairman may by notice in writing served on the owner of any premises situated within an area for which a conservancy service has been established, require such owner to provide a pail-latrine of such size and type and in such a position on the premises as may be approved by the Chairman on the recommendation of the Medical Officer of Health or any officer authorised by such Medical Officer.

12. If the Medical Officer of Health or an officer authorised by such Medical Officer certifies that any cesspit or latrine (not being a pail-latrine of the size or type referred to in by-law 11) situated in any premises within the area for which a conservancy service has been established is insanitary and dangerous to health, the Chairman may, by notice in writing served on the owner of such premises require such owner to close such cesspit or latrine.

13. Every owner on whom a notice referred to in by-law 12 has been served shall comply with the requirements of such notice within such time, in no case to be less than two months as may be specified in such notice.

14. Every occupier of premises provided with a pail-latrine and situated within an area for which a conservancy service has been established shall maintain such latrine at all times in a sanitary condition and in good repair.

15. No person other than a conservancy labourer employed by the Committee shall remove or otherwise dispose of the night soil from any pail-latrine within an area for which a conservancy service has been established.

16. The occupier of any premises served by the conservancy service, other than an occupier who is exempted by the Committee on the ground of poverty, shall pay monthly to the Committee a conservancy fee at the rate specified in Schedule A hereto.

17. For the purpose of inspecting any cesspit or any latrine whether constructed or in the course of construction on any premises, it shall be lawful for the Medical Officer of Health or an officer authorised by him to enter the premises at any time between sunrise and sunset and the occupier of the premises shall render him all such assistance as may be necessary for the purpose of the inspection.

18. Upon the establishment of a scavenging service for the whole or any specified part of the village area the occupier of any premises situated within an area for which such service has been established shall cause all ashes, sweeping and other refuse from his premises to be deposited in a bucket or bin with a suitable cover and of such shape and size as may be approved by the Chairman.

19. The occupier of any premises referred to in by-law 18 shall—

- (1) daily between such hours as the Chairman may from time to time notify by beat of tom tom or otherwise, cause such bucket or bin to be placed by the edge of the road outside such premises but so as to cause no obstruction to traffic on the road, and
- (2) cause such bucket or bin to be removed within half an hour of the emptying of such bucket or bin by the scavenging labourers of the Committee.

20. No person shall place on any road any bucket or bin referred to in by-law 18 except between such hours as are referred to in by-law 19.

21. The occupier of any premises served by the scavenging service other than an occupier who is exempted by the Committee on the ground of poverty shall pay monthly to the Committee a scavenging fee at the rate specified in the Schedule A hereto.

22. The conservancy fee referred to in by-law 16 and the scavenging fee referred to in by-law 21 shall be paid to the Chairman or to any person duly authorised by him in writing to collect such fees, on or before the tenth day of the month immediately following the month in respect of which such fees are due.

Construction of latrines

23. (1) Whenever the Committee defines an area within which the owner or lessee of any premises used for human habitation shall be required to construct and maintain a latrine, the Chairman may by notice in writing served on such owner, direct such owner or lessee to construct a latrine of such type and size, and in such a position on the premises and with such connecting drains as may have been determined by the Committee and in accordance with such requirements as may be specified in the notice.

(2) Every owner or lessee of premises on whom a notice is served under paragraph (1) shall within thirty days of the service of any such notice, construct a latrine conforming in all respects to the requirements specified in such notice.

24. No person shall construct or maintain a pit latrine within a radius of one hundred feet from any well except with the permission of the Chairman.

Tax on vehicles and animals

25. (1) For the purposes of the tax on vehicles and animals levied under section 47 of the Ordinance, every person who has possession or custody or control of any vehicle or animal liable to such tax shall furnish to the Chairman a schedule of particulars relating to such vehicle or animal in such form as may be provided for the purpose by the Committee.

(2) The schedule shall be filled up and returned to the Chairman, within seven days of its receipt, by the person to whom the schedule is delivered.

26. If any person after having furnished the schedule referred to, in by-law 25 acquires, keeps or uses any vehicle or animal, not mentioned in such schedule, he shall, within one month from the date of which he acquires or commences to keep or use such vehicle or animal, by written notice inform the Chairman of the fact of the acquisition, keeping or use of such vehicle or animal and further furnish true and correct information in respect of such vehicle or animal.

27. Subject to the provisions of section 47 (2) of the Ordinance, every person who has furnished the schedule referred to in by-law 25 shall without further notice be liable, in respect of vehicles or animals entered in such schedule, to pay the tax for the year for which such schedule is furnished, and every person who has sent the written notice referred to in by-law 26 shall be liable to pay the tax on vehicles or animals referred to in such notice for the year in which such vehicles or animals were acquired by him or otherwise came into his possession.

28. Every person who, having furnished the schedule referred to in by-law 25 or the written notice referred to in by-law 26, claims to be exempt under section 47 (3) of the Ordinance from the liability to pay the tax in respect of any vehicle or animal which is entered in or referred to in such schedule or notice shall forthwith give notice in writing to the Chairman of his claim for such exemption specifying the grounds on which such claim is made.

29. The annual tax payable under the provisions of section 47 of the Ordinance shall be paid at the office of the Committee on or before the thirty-first day of March in each year: Provided that in any case where the schedule referred to in by-law 25 or the written notice referred to in by-law 26 is furnished to the Chairman after the thirty-first day of March in any year, the tax in respect of each vehicle or animal referred to in such schedule or notice shall be payable within one month of the date on which such schedule or notice is so furnished.

30. On payment of the annual tax by any person in respect of any vehicle, the Chairman shall issue to that person in respect of that vehicle a metal plate with the distinguishing letter A and with figures denoting the year for which the plate is issued and the corresponding number in the register of vehicles. Where any such plate becomes indistinct or defaced by use or otherwise, the owner shall return it to the Chairman and shall be entitled on making a payment of twenty-five cents to receive a fresh plate. The Chairman may, on being satisfied by affidavit or otherwise that any such plate has been lost or stolen, issue to the owner thereof a fresh plate on the application of such owner and on payment by such owner of fifty cents.

31. The owner or person in charge of every vehicle shall affix the plate issued in respect of that vehicle under by-law 30 on a conspicuous part of that vehicle.

Private markets and fairs

32. The area within a circle having a radius of one mile from any village market is hereby declared to be the market area for that market.

33. No private market or fair shall be established or held within any market area.

34. (1) No private market or fair shall be established or held within any area (other than a market area) except on a licence issued in that behalf by the Chairman.

(2) Every licence issued under paragraph (1) shall—

- (a) be substantially in the form set out in Schedule B hereto.
- (b) be subject to the conditions specified therein, and
- (c) expire, unless it is earlier cancelled under by-law 36, on the thirty-first day of December of the year in respect of which it is issued.

(3) The fee for each licence issued under paragraph (1) shall be fifty rupees.

35. No person shall be entitled to a licence to establish or hold a private market or fair unless the site is approved by the Medical Officer of Health.

36. A licence issued under by-law 34 may be cancelled by a Rural Court on a second or subsequent conviction of the licensee for the breach of any of these by-laws relating to private markets and fairs

or of the conditions of the licence; and the licensee shall not be entitled to any compensation in respect of the cancellation.

37. The Chairman may refuse to issue a licence under by-law 34 to any person whose previous licence has been cancelled by a Rural Court.

38. It shall be lawful for the Chairman, the Medical Officer of Health, the Sanitary Inspector or any person authorised in writing by the Chairman at all reasonable times to enter and inspect any market or fair or any article of food exposed or kept for sale therein, and no person shall obstruct or resist any officer aforesaid in the execution of his duty under this by-law.

Overhanging Trees

39. (1) Whenever any tree, or any branch or fruit or other part of a tree is causing or is likely to cause damage to any building, or is in a condition dangerous to the occupants of any building, or to the safety of passers-by along any public thoroughfare, the Chairman may, by a notice in writing served on the owner or occupier of the land on which such tree stands, require such owner or occupier to tie up and make secure, or to cut down and remove such tree or the branch, fruit, or other part of such tree within such time as may be specified in the notice.

(2) Every person on whom a notice is served under paragraph (1) of this by-law shall comply with the requirements of such notice within the time specified therein, and in the event of the refusal or neglect of such person to comply with such requirements within such time, the Chairman, or any officer or workman authorised in writing by the Chairman, may enter upon the land referred to in such notice and do what such person was required to do by such notice and the expenses thereby incurred may be recovered from such person as a debt due to the Committee.

Abatement of nuisances

40. Where any building or wall or anything affixed thereon, is in such condition as to be dangerous to a neighbouring building or to an occupier thereof, or to a passer-by, the Chairman shall cause the notice in writing to be served upon the owner or occupier of the land on which such building or wall stands, requiring him—

- (a) in any case of urgency, to cause within twenty-four hours after the service of the notice to put up a proper hoarding or fence for the protection of any passer-by; and
- (b) in every case, within three days after the service of the notice, to secure or repair such building or wall, or thing affixed thereon.

41. Every owner or occupier on whom a notice under by-law 40 is served shall comply with the requirements of such notice within the time specified therein.

42. Where any owner or occupier fails or refuses to comply with the requirements of a notice served under by-law 40, the Chairman may authorise any specified person or persons to do the work which ought to have been done and the expenses thereby incurred may be recovered from such owner or occupier as a debt due to the Committee.

43. The owner or occupier of every house within the village area shall cause his house to be white-washed with lime or other suitable substance at least once a year and at any other time specified by notice in writing by the Chairman, if by reason of an outbreak of any epidemic disease such steps appear to the Committee to be necessary.

44. No person shall deposit the carcase of any dead animal on any land or premises belonging to any other person.

45. No person shall keep or halt any cart on any public road or path except in the event of a breakdown, or longer than is reasonably necessary for the purpose of loading goods into, or unloading goods, from such cart.

46. No person shall place or bury any charmed plate, leaf or paper or charm in any other form, on the land of any other person.

47. No person shall—

- (a) ease himself on his own land or on another, land or on any public road or path, or in any place other than a place specially provided for such purpose, in such a way as to offend other people's feelings of decency, or
- (b) throw rubbish or noisome matter, or unserviceable articles, or any other thing on land belonging to any other person or on any public place or public road or path.

Boundaries and fences

48. The owner, lessee, occupier or person in charge of every land which is not cultivated shall mark the boundaries of that land with live fences, or ditches or stones firmly embedded in the ground or in any other way which is in accordance with the custom of the village area.

49. The owner, lessee, occupier or person in charge of every land which is cultivated shall erect a fence along the boundary of that land and shall maintain such fence in good repair.

50. In the case of any two adjoining lands, the owners, lessees, occupiers or persons in charge of both lands shall be jointly responsible for making and maintaining the common boundary of these lands: Provided that it shall be lawful for the owner, lessee, occupier or person in charge of either of these lands to make the common boundary at his own expense, all due precautions being taken to prevent damage being caused to trees or plants on the other land.

51. Any person erecting a boundary-fence at his own expense shall have the right to enjoy the produce of the fence-sticks, and no other person shall pluck leaves or cut down branches from any such fence-stick without his consent.

52. For the purpose of making or repairing any boundary of a land it shall be lawful for the owner, lessee, occupier or person in charge of that land or his employees to enter into any of the adjoining lands with the necessary materials and implements.

53. No person shall wilfully alter, deface or damage the boundary of a land.

Undergrowth and rubbish

54. The owner or occupier of any land within the village area shall keep such land free of undergrowth and rubbish.

Unwholesome food and drink

55. No person shall keep or expose for sale any article of food or drink which is unwholesome or unfit for human consumption.

56. It shall be lawful for the Chairman, or the Medical Officer of Health or the Sanitary Inspector, or any person authorised by the Chairman in writing, to seize any article of food or drink kept or exposed for sale if such article appears to be unwholesome or unfit for human consumption.

57. Where any officer or person, other than the Medical Officer of Health, seizes an article of food or drink under by-law 56 he shall place a sample of the seized article in a receptacle and shall after sealing the receptacle in the presence of the person from whose possession such article was seized, produce that sample with the least possible delay before the Medical Officer of Health or any other Government Medical Officer.

58. Where an article of food or drink is seized under by-law 56 the person seizing such article shall, upon demand of a sealed sample by the person from whose possession such article was seized, place a sample of the seized article in a receptacle, and shall after sealing the receptacle in the presence of the person from whose possession the article was seized, give that sample to that person.

59. If the Medical Officer of Health who seized an article of food or drink under by-law 56 or the Medical Officer before whom an article of food or drink is produced under by-law 57 certifies such article to be unwholesome or unfit for human consumption, the Chairman shall cause such article to be destroyed or to be so disposed of as to prevent its being exposed for sale or used for human consumption. If the Medical Officer certifies that the article of food or drink is wholesome and fit for human consumption, such article shall be returned to the owner.

60. No person shall sell or expose for sale the flesh of any animal that has died of natural causes or of any disease or by drowning, or has been killed by a wild beast or by the bite of a snake or of a rabid dog.

Wells and bathing places

61. No person of one sex shall enter any enclosure, at a public well or bathing place, set apart by the Committee for the exclusive use of persons of the other sex.

62. (1) No person who is suffering, or has recently suffered from any infectious, contagious or cutaneous disease, shall bathe or wash at any public well or at any watering place set apart by the Committee as a public bathing place, until the periods of infection and incubation has elapsed.

(2) Water for the use of any person referred to in paragraph (1) of this by-law shall be drawn by a healthy person and carried for use to a distance, at least twenty-five feet away, from the well or bathing place.

63. (1) No person shall wash, or caused to be washed, any animal or any clothes, mats or other articles whatsoever, at any public well or at any place set apart by the Committee as a public bathing place.

(2) No person shall lead, drive or take any animal into any public bathing place for any purpose whatsoever.

(3) No person shall in any manner pollute the water or the precincts of any public well or bathing place.

64. No person shall wash or bathe at any public well, spout or other watering place at which washing or bathing is prohibited by order of the Committee.

65. Where the Committee has set apart a special place in any tank, stream or other watering place, for bathing, washing clothes, washing animals, or taking water for human consumption, no person shall use such place for any purpose other than that for which it has been so set apart.

66. No person shall, without the written permission of the Chairman, remove water from any public well, tank or other watering place in any quantity exceeding such quantity as may from time to time be determined by the Committee and notified to the public by notice displayed at such well, tank or watering place.

Cattle sheds, galas and halting-places

67. No person shall establish or keep a cattle shed, gala or halting-place for public use except on a licence duly obtained in that behalf from the Chairman.

68. Every licence under by-law 67 shall, unless earlier cancelled under by-law 74, expire on the thirty-first day of December in each year.

69. Every licensee of a cattle-shed, gala, or halting-place shall cause a table of the fees leviable at the cattle shed, gala or halting place to be written in Sinhalese and to be exhibited in a conspicuous part of the cattle shed, gala or halting-place.

70. Every licensee of a cattle shed, gala, or halting place shall—

- (1) keep the premises of the cattle-shed, gala or halting place in a sanitary condition; and
- (2) allow no gambling or disorderly conduct to take place in the cattle-shed, gala or halting-place.

71. The licensee of every gala or halting place shall provide a separate portion of land for the parking of the carts.

72. It shall be lawful for the Chairman or any person duly authorised by him in writing, to enter and inspect at all reasonable times the cattle-shed, gala or halting place and the licensee or the person in charge thereof shall render him all such assistance as may be necessary.

73. It shall be lawful for the Chairman to suspend the licence issued in respect of any cattle-shed, gala or halting-place during the continuance of an epidemic if the suspension is essential in the public interest.

74. It shall be lawful for the Rural Court, in addition to any other punishment that it may impose, to cancel the licence of any licensee on a second or subsequent conviction for the breach of any of these by-laws relating to cattle-sheds, galas or halting-places, and the licensee shall not be entitled to any compensation in respect of the cancellation.

Laundries

75. (1) No person shall keep a laundry unless he is the holder of a permit issued in that behalf by the Chairman on the recommendation of the Medical Officer of Health.

(2) Every permit shall expire on the thirty-first day of December of the year in respect of which it is issued.

76. It shall be lawful for the Chairman or any officer of the Committee duly authorised by the Chairman in writing, at all reasonable times to enter upon and inspect any laundry and to inspect any furniture, equipment, vehicle or utensil which is or appears to be used for the purpose of the laundry.

77. No person shall keep a laundry unless the premises used for the purpose are in conformity with the following requirements:—

- (1) the premises must be in good repair and well ventilated and well lighted and every room must be provided with windows capable of being opened, the area of which when open must be not less than one-fifteenth of the superficial floor space;
- (2) the walls of every room in every part must be not less than seven feet in height, with the inside thereof lime plastered and lime washed;
- (3) the premises must have a sufficient supply of water for all purposes of the laundry unless the soiled-linen is washed in a tank which is approved for the purpose or in a well approved by the Committee;
- (4) a separate room must be provided for the storage of soiled-linen and the floor of such room must be cemented throughout;
- (5) the laundry must be provided with sufficient latrine accommodation being not less than one latrine for every ten persons employed therein.

78. Every person who keeps a laundry shall cause that laundry, its surroundings, drains, furniture, utensils and the equipment used for the purposes of the laundry to be kept clean and in good repair.

79. No person who keeps a laundry shall bring soiled-linen from outside the village area, or allow any person who is suffering from any infectious, contagious or cutaneous disease or has recently been in attendance on any person suffering from such disease, to enter the laundry or to take part in the work thereof or in the transport of any articles thereto or therefrom, until the periods of infection and incubation have elapsed.

80. No person who keeps a laundry shall take or receive or permit to be taken or received soiled-linen from a house where there is or has recently been a case of infectious or contagious disease, unless the clothes have been disinfected in the manner directed by the Medical Officer of Health or the Chairman.

81. Every person who keeps a laundry shall, on the occurrence of any infectious or contagious disease in his premises—

- (1) forthwith cease to carry on the business of the laundry;

- (2) notify the Chairman of the occurrence of the disease;
- (3) retain all clothes of the laundry until the written permission of the Chairman is obtained for the return of the clothes; and
- (4) not resume the business of the laundry until the premises have been declared by the Chairman to be free from infection.

82. No person who keeps a laundry shall keep washed-linen in any room used as a sleeping room.

Land and property

83. No person shall destroy, or damage or interfere with the use of any ambalam, madam, open space or place for public recreation.

84. No person shall destroy, damage or encroach upon, any waste or public land vested in, or under the control of, the Committee.

Disorderly conduct, loitering and use of abusive languages

85. No person shall loiter in any public road or path, or any public place after 9 p.m., without a light and without lawful cause. The mere possession of an electric or other lighting device, without the light being actually put on, shall not be deemed to be sufficient for the purposes of this by-law.

86. No person shall use abusive language with intent to annoy any person or knowing or having reason to believe that it is likely to annoy any person, or to cause a breach of the peace.

87. No person shall disturb the public after 9 p.m. by shouting, singing songs or making any other noise: Provided that nothing in this by-law shall be deemed to affect the rights of the people in the matter of religious ceremonies and orderly gatherings.

88. No person shall cause any annoyance to any other person by publishing any obscene writing or by making any obscene drawing or by singing or reciting any obscene song or ballad, or do any other act which is likely to outrage the public decency.

89. No person shall throw stones or filth at the house or into the compound of any other person.

Public notices

90. No person shall deface or destroy any notice which is exhibited by order of the Committee.

91. No person shall wilfully contravene the directions set out in any notice, or remove any notice board, fence, post or barrier or other things put up by the authority of the Chairman in the execution of any work commenced under the by-laws of the Committee.

Gambling

92. No person shall gamble with dice or cards, play games of chance for money or stakes or take part in betting of any kind.

93. No person shall allow any other person to gamble with dice or cards or to play any games of chance for money or stakes, in any house or premises occupied by him or belonging to him or under his control.

94. No person shall knowingly enter or remain in any room, building, boat, vehicle or other place in which gambling with dice, or cards or any game of chance for money or stakes, or betting is being carried on.

Sale of spirits

95. No person shall sell to any boy under sixteen years of age, or to any female, any spirits or other intoxicating liquor, or toddy drawn from any species of palm or any fermented juice of the sugar cane.

Officers.

96. The Chairman may authorise in writing any officer or other person, to collect all taxes or fees due to the Committee, and to issue printed receipts.

97. No person shall wilfully obstruct—

- (a) the Chairman or any other officer of the Committee in the exercise, performance, or discharge, of any power, duty, or function, conferred or imposed upon or assigned, to such

Chairman or officer, by or under any of the provisions of the Village Communities Ordinance, or of any by-laws made thereunder; or

- (b) any servant or labourer employed by or on behalf of the Committee, in the performance of any duty lawfully imposed upon him by the Chairman or any other officer of the Committee.

98. In these by-laws—

“Chairman” means the Chairman of the Committee;

“Committee” means the Village Committee of the village area; and

“village area” means the Gandahe South (P.H.) village area in the Kandy District.

SCHEDULE A

Rs. c.

Conservancy fee	..	1 0	per bucket
Scavenging fee	..	0 50	per bucket

SCHEDULE B

Licence to establish and hold a private market/fair*

_____ of _____ is hereby licensed to establish and hold a private market*/fair on the land called _____ and situated at _____ in the _____ village area from the date hereof until December 31, 19____, subject always to the subjoined conditions.

Chairman,
Village Committee.

Date : _____, 19____.

Conditions of the Licence

1. A table in English, Sinhalese and Tamil of the rents and the fees leviable at every market*/fair shall be exhibited in a conspicuous place in such market*/fair.

2. The licensee shall not allow any person to sell or expose for sale in the market*/fair, any article the keeping or sale of which is prohibited by, or under any by-law made by the Committee.

3. The licensee of every market*/fair shall take all steps necessary to ensure that fruit, vegetables, meat, fish or other articles of food are not placed on an unclean or insanitary surface.

4. The licensee shall not expose for sale any article of cooked food otherwise than in clean and properly constructed fly-proof glass cases.

5. The licensee shall not allow any person who is suffering or has recently suffered from any contagious, infectious or cutaneous disease, to use any stall, seat or space in the market*/fair or to expose for sale thereat any articles whatsoever until the periods of infection and incubation have elapsed.

6. The licensee shall keep the premises of the market*/fair clean and free from filth and rubbish and shall cause all sweepings and refuse from the premises to be burned, buried or otherwise disposed of in such manner as to prevent the breeding of flies or the creation of any nuisance.

7. The licensee shall provide a separate portion of land in or near the premises of the market*/fair for the parking of vehicles.

8. The licensee shall maintain order within the premises of the market*/fair.

9. The licensee shall provide a sufficient number of fly-proof receptacles with closely-fitting lids for the deposit of rubbish and refuse.

10. The licensee shall provide on the premises of the market*/fair a sufficient number of latrines of a type approved by the Chairman on the recommendation of the Medical Officer of Health.

11. This licence may be suspended by the Chairman on the recommendation of the Medical Officer of Health during any epidemic, and the licensee shall not be entitled to any compensation in respect of the suspension.

* Strike off the inapplicable word.

L. D.—B. 135/48./L. G. D.—GA. 14/39.

UDAPANE VILLAGE COMMITTEE

The Village Communities Ordinance

BY-LAWS under section 49 of the Village Communities Ordinance (Chapter 198), made by the Village Committee of the Udapane village area in the Nuwara Elyia District and approved by the Minister of Local Government by virtue of the powers vested in him by sub-section (3) of that section, as modified by the Proclamation published in *Gazette Extraordinary* No 9,773 of September 24, 1947.

D. C. R. GUNAWARDENA,
Permanent Secretary,
Ministry of Local Government.

Colombo, June 26, 1952.

BY-LAWS

Public Notices

1. No person shall deface or destroy any notice which is exhibited by order of the Committee.

2. No person shall wilfully contravene the directions set out in any notice, or remove any notice board, fence, post or barrier or other thing put up by the authority of the Chairman in the execution of any work commenced under any by-law of the Committee.

Construction of Buildings

3. (1) No person shall erect within the village area any new building, boundary wall or gateway within a distance of—

- (a) fifteen feet from the centre of any village cart road.
- (b) fifteen feet from the centre of any village path which has been notified by the Committee as a path which in course of time is to be converted into a village cart road, or
- (c) seven feet from the centre of any village path other than a path referred to in paragraph (b).

(2) No person shall erect any building, boundary wall or gateway along any cart road or path referred to in paragraph (1) without giving thirty days previous notice thereof in writing to the Chairman.

Posts—Vacant

LOCAL GOVERNMENT SERVICE

Examination for Electrical Foremen, Grade II

Date of Examination—

A competitive examination for candidates wishing to enter Grade II of the Local Government Electrical Foremen's Service will be held in Colombo on August 9, 1952. The examination will be conducted by the Local Government Service Commission.

2. (i) *Salary*.—Successful candidates will be appointed as vacancies occur to posts in Grade II of the Local Government Electrical Foremen's Service to serve Local Authorities (other than Village Committees) on the salary scale of Rs. 744 per annum, rising by annual increments of Rs. 42 to Rs. 1,416 per annum, with an efficiency bar before Rs. 1,080 per annum. Rent allowance and a temporary cost of living allowance will be payable in accordance with Government rates and conditions.

(ii) *Conditions of Service*.—(a) The grant of leave and other conditions will be governed by the by-laws and regulations of the Local Authority subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and any regulations framed thereunder.

(b) Successful candidates will be appointed on one year's probation, and may be posted to any station in Ceylon. They will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, as amended by the Local Government Service (Transitional Provisions) Ordinance, No. 5 of 1946, any further amendments of Ordinance No. 43 of 1945, and any regulations made thereunder.

(c) Successful candidates with previous continuous service in a Local Authority drawing a salary higher than the initial salary assigned to the post of Foremen, Grade II, may be placed on a suitable step on this salary scale.

3. The names of successful candidates will be published in part IV of the *Ceylon Government Gazette*, and they will be given appointments as suitable vacancies occur.

4. *Eligibility*.—(i) Candidates must be of good character.

(ii) Candidates must be Ceylonese *

(iii) Candidates should have previously passed at least—

(a) the 7th Standard in English or higher examination;

(b) either should have had at least five years' of practical experience in an electrical engineering firm or under a Chartered Electrical Engineer or under Government or Local Supply Authority, or should possess technical qualifications of the Ceylon Technical College or its equivalent; and

(c) should have a knowledge of the operation and maintenance of high tension and low tension distribution system, transformers, diesel engine plant and switchgear, testing of consumers' installations, and house service meters. Should also possess a working knowledge of the safety rules and I.E.E. Regulations for electrical equipment and buildings.

Note.—Applications from persons holding permanent posts in a town lighting scheme of a Local Authority having the necessary technical knowledge and experience will be considered, irrespective of general educational qualifications, if forwarded through the Chairman of the Local Authority.

(iv) Candidates must be within the age limits laid down in paragraph 5 (iv) except that, if necessary—

(a) Service candidates may deduct the period of their mobilised service in the last war from their age.

5. *Applications*.—(i) Applications for admission to the examination must be made on forms obtainable from the Office of the Local Government Service Commission, Room No. 29 1/5, Gaffoor Building (First Floor), Colombo, up to July 19, 1952, and forwarded by registered post to reach the Chairman, Local Government Service Commission, not later than July 26, 1952. Any application received after that date will be rejected.

(ii) Candidates who are already employed in Government Departments or under Local Authorities, must forward their applications through the Heads of the Departments or the Chairmen of Local Authorities in which they are serving. If any candidate fails to do so he will be regarded as disqualified.

(iii) The application must bear duly cancelled stamps to the value of Rs. 3.

(iv) The following document must be attached to the form of application:—

(a) A certificate of the registration of the candidate's birth showing him to have been born not earlier than August 9, 1912, and not later than August 9, 1935.

Note.—(1) Affidavits will be ordinarily be accepted as substitutes for birth certificates.

(2) A certified copy of a birth registration entry effected more than one year after the date of the birth, under section 18 (1) (b) of the Births and Deaths Registration Ordinance (Cap. 94), will be

accepted only after consideration of the evidence by which the date of birth was established. Where the name appearing in the birth certificate differs from the name which the candidate ordinarily uses, satisfactory evidence will have to be adduced that the birth certificate is that of the candidate and not that of any other person. Where the candidate is under 21 years of age or is more than 21 years of age and has a parent living, applications should be made to the Registrar-General or to the Provincial Registrar or Assistant Provincial Registrar's Office in the district in which the birth took place, under section 19 of the Births and Deaths Registration Ordinance for the amendment of the entry in cage 2 of the birth registration entry, and in other cases application should be made to the District Court under section 20 for rectification of the entry in cage 2.

(b) A certificate of good character signed by a responsible person to the satisfaction of the Chairman, Local Government Service Commission. If the candidate has been educated at a Government or Assisted School, the certificate of character must be from the Principal of the last Government or Assisted School which he has attended; otherwise it may be from the candidate's teacher or school-master by preference, or a Member of the Public Service, a Justice of the Peace, Advocate, Proctor or Notary, or generally speaking some person whose name is known and to whom reference can be readily made.

(c) The original certificates of or regarding candidate's educational qualifications.

N. B.—Applications will be rejected in the absence of one or more of these documents.

(v) The Chairman, Local Government Service Commission, will issue admission forms to those candidates whose applications are accepted. Candidates presenting themselves for examination must produce to the officer appointed to supervise the examination their forms of admission. A candidate not producing such form will be refused admittance to the examination.

Candidates must sit for the examination at the examination hall assigned to them. A candidate presenting himself at an examination hall other than the one assigned to him will be refused admission to the examination.

A copy of the time table and the rules for the guidance of candidates for the examination will be forwarded together with the admission form. These should be read carefully by candidates. Every candidate presenting himself for the examination must give up his admission form to the Supervising Examiner on the day of the examination.

If a candidate does not receive his admission form at least seven days before the day of the examination he should communicate without delay with the Chairman, Local Government Service Commission, informing that he has not received the admission form, and giving the following particulars:—

- (1) Name of examination.
- (2) Full name.
- (3) Full postal address.

6. Should any of the particulars furnished by the candidates be found to be false within their knowledge they will, if appointed, be liable to be dismissed. The wilful suppression of any material fact will be similarly penalised.

Withdrawal and refunds—

7. In no circumstances will a refund of the value of stamps be made.

Leave to Officers to attend Examination—

8. Heads of Departments and Chairmen of Local Authorities are kindly requested to grant to officers of their Departments and of Local Bodies whose applications have been approved by the Chairman, Local Government Service Commission, duty leave to present themselves at the examination.

Subjects—

9. The subjects for the examination are as follows:—

	<i>Marks</i>
(1) A two-and-half hour elementary paper to determine the practical knowledge of the candidates on subjects outlined in para. (4) (b) and (c) above	150
(2) Viva Voce Test—Candidates are required to produce at the viva voce test the original certificates granted to them in respect of the examinations they have passed which qualify them for admission to the Local Government Service Examination for Electrical Foremen, Grade II.	100

10. The examination is held in two parts. The written examination is first held and on the results of it candidates are selected competitively to attend the viva voce. The number to be called at the viva voce examination will be fixed by the Local Government Service Commission. The viva voce examination will be held in Colombo.

Medical examination—

11. The successful candidates will be required to pass a medical examination as to their physical fitness for service in any part of the Island.

V. C. JAYASURIYA,
Chairman,

Local Government Service Commission,
Office of the Local Government Service Commission,
P. O. Box 530,
Colombo, July 2, 1952.

Note.—No communication regarding the examination should be addressed personally to the Chairman.

Note.—*The term "Ceylonese" for all purposes of recruitment to the Local Government Service is defined as—

- (a) a citizen of Ceylon by descent or by registration; and
- (b) a person who has applied or intends to apply for citizenship of Ceylon by registration, and is deemed by the Minister for Defence and External Affairs to have a prima facie entitlement to such citizenship.

LOCAL GOVERNMENT SERVICE

Three Posts of Lorry Driver, Municipal Workshop, Municipal Council, Colombo

APPLICATIONS are invited by the Local Government Service Commission for the above post.

2. Each post carries a salary of Rs. 828 per annum, rising by 16 annual increments of Rs. 42 to Rs. 1,500 per annum. A rent allowance and a temporary cost of living allowance at Government rates and conditions will be paid.

3. Applicants must be Ceylonese* and should not be over 45 years of age on July 18, 1952. They should possess a certificate of competence from the Commissioner of Motor Transport to drive motor lorries and have a good record. Only lorry drivers with 7 years' experience need apply. Birth certificates will have to be produced.

4. Applications from those in a Local Body or in a Government Department should be forwarded through the Mayor or Chairman of the Local Authority or the Head of the Department in which they are serving.

5. The selected candidate will be on one year's probation or trial and will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and the Regulations made thereunder.

6. The selected candidate may be required to furnish security either in cash or by fidelity guarantee bond through a guarantee association approved by the Commission.

7. Applications should be made substantially in the form appended below and should reach the Chairman, Local Government Service Commission, P. O. Box 530, Colombo, on or before July 18, 1952.

8. Applications should be addressed to the Chairman and *not* personally to the undersigned.

9. Canvassing either directly or indirectly will be a disqualification.

V. C. JAYASURIYA,
Chairman,

Local Government Service Commission.
Colombo, June 28, 1952.

LOCAL GOVERNMENT SERVICE

*Application for the post of Lorry Driver,
Municipal Council, Colombo*

1. Reference to the advertisement : _____.
2. Full name : _____.
(In block capitals).
- * Nationality : _____.
(State whether Ceylonese or not as per definition in note below.)
3. Full postal address : _____.
4. Date and place of birth of applicant : _____.
5. Date and place of birth of applicant's father : _____.
6. Whether married or single : _____.
7. Educational qualifications and last examination passed with date—
(a) in English : _____.
(b) in Sinhalese/Tamil : _____.
8. Where educated and date of leaving school : _____.
9. (a) Employment since leaving school with dates and full particulars of service : _____.
(b) If employed under Government previously, give details, including cause of termination of service : _____.
(c) If a member of the Local Government Service, give—
(i) Designation and grade of present post held and date of appointment thereto : _____.
(ii) Present salary and scale of salary : _____.
(d) If an ex-Serviceman, particulars of unit, rank, and dates of joining and discharge : _____.
(e) Present employment : _____.
10. (i) Whether in possession of a certificate of competence to drive motor lorries, annexing copy of certificate : _____.
(ii) Endorsements on driving licence : _____.
(iii) Record of employment in Local Bodies : _____.
(iv) Knowledge of motor mechanism : _____.
11. Names and designations of persons from whom character certificates have been obtained (copies, *not* originals, of such certificates should be attached) : _____.
12. Details of employment as lorry driver, indicating period of such employment and annexing copies of certificates in proof thereof : _____.
13. Whether convicted of any criminal offence in a court of law; if so, give date, number of case, and nature of the offence : _____.

14. Whether free from debt or pecuniary embarrassment : _____.

Signature of Applicant.

Date : _____.

To : The Chairman,
Local Government Service Commission,
P. O. Box 530,
Colombo 1.

Note.—* The term "Ceylonese" for all purposes of recruitment to the Local Government Service is defined as—

- (a) a citizen of Ceylon by descent or by registration; and
- (b) a person who has applied or intends to apply for citizenship of Ceylon by registration, and is deemed by the Minister for Defence and External Affairs to have a prima facie entitlement to such citizenship.

LOCAL GOVERNMENT SERVICE

**Posts of Fireman, Fire Brigade and Ambulance
Department, Municipal Council, Colombo**

APPLICATIONS are invited by the Local Government Service Commission for the above posts.

2. The posts carry a salary of Rs. 660 per annum, rising by 15 annual increments of Rs. 42 to Rs. 1,290 per annum, with an efficiency bar before Rs. 996 per annum. A rent allowance in accordance with Government rates and conditions, if no quarters are provided, and a temporary cost of living allowance at Government rates will be paid. No special temporary allowance is payable.

3. Qualifications required :

Candidates must—

- (a) be Ceylonese *;
- (b) be bachelors;
- (c) be not less than 19 years nor more than 24 years of age on July 18, 1952;
- (d) have passed the Junior School Certificate (English) Examination;
- (e) be of good physique—minimum height 5 ft. 4 in., minimum weight 125 lb.

Preference will be given to those who have had experience in the Auxiliary Fire Services or other recognized Fire Services.

4. The selected candidates will be required to pass a medical examination as to their physical fitness.

5. Applications from those in a Local Body or in a Government Department should be forwarded through the Mayor or Chairman of the Local Authority or the Head of the Department in which they are serving.

6. The selected candidates will be on two years' probation or trial, and will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and the regulations made thereunder. They will be further subject to the rules and orders governing the Fire Brigade and will be required to enter into a bond to serve the Brigade for a period of five years.

7. The candidates selected may be required to reside within the city of Colombo.

8. Applications should be made substantially in the form appended below and should reach the Chairman, Local Government Service Commission, P. O. Box 530, Colombo, on or before July 18, 1952.

9. Applications should be addressed to the Chairman and *not* personally to undersigned.

10. Canvassing either directly or indirectly will be a disqualification.

V. C. JAYASURIYA,
Chairman,

Local Government Service Commission.
Colombo, July 1, 1952.

LOCAL GOVERNMENT SERVICE

Application for the Post of _____.

1. Reference to the advertisement : _____.
2. Full Name : _____.
(In block capitals.)
* Nationality : _____.
(State whether Ceylonese or not as per definition in note below.)
3. Full postal address : _____.
4. Date and place of birth of applicant : _____.
5. Date and place of birth of applicant's father : _____.
6. Whether married or single : _____.
7. Educational qualifications and last examination passed with date—
(a) English : _____.
(b) Sinhalese/Tamil : _____.
8. Where educated and date of leaving school : _____.
9. (a) Employment since leaving school with dates and full particulars of service : _____.
(b) If employed under Government previously, give details, including cause of termination of service : _____.
(c) If a member of the Local Government Service, give—
(i) Designation and grade of present post held : _____.
(ii) Present salary and scale of salary : _____.
(iii) Record of employment in Local Bodies : _____.
(d) If an ex-Serviceman, particulars of unit, rank, and dates of joining and discharge : _____.
10. (1) Height : _____.
(2) Weight : _____.
11. Particulars of service, if any, in the Auxiliary Fire Service or other recognized Fire Services.
12. Names and designations of persons from whom character certificates have been obtained (copies, *not originals*, of such certificates should be attached) : _____.
13. Particulars of any special claims (e.g., experience in the type of post for which candidate applies) : _____.
14. Whether convicted of any criminal offence in a court of law, if so, give date, number of case, and nature of the offence : _____.
15. Whether free from debt or pecuniary embarrassment : _____.

Signature of Applicant.

Date : _____.

To : The Chairman,
Local Government Service Commission,
P. O. Box 530,
Colombo 1.

Note.—* The term "Ceylonese" for all purposes of recruitment to the Local Government Service is defined as—

- (a) a citizen of Ceylon by descent or by registration; and
- (b) a person who has applied or intends to apply for citizenship of Ceylon by registration, and is deemed by the Minister for Defence and External Affairs to have a prima facie entitlement to such citizenship.

LOCAL GOVERNMENT SERVICE

Two Posts of Surveyor, Grade II, Municipal Engineer's Department, Municipal Council, Colombo

APPLICATIONS are invited by the Local Government Service Commission for the above posts.

2. Each post carries a salary of Rs. 3,000 per annum, rising by 5 annual increments of Rs. 120 and 8 of Rs. 180 to Rs. 5,040 per annum with efficiency bars before Rs. 3,600 and Rs. 4,320 per annum. The selected candidate may be placed at a step in this scale according to qualifications and experience. Rent allowance, temporary cost of living allowance and special living allowance at Government rates and conditions will also be paid. Pension rights of officers holding permanent appointments will be safeguarded if released under Section 21 of the Government Minutes on Pension.

3. Applicants must be Ceylonese* and should hold the Surveyor-General's Licence in Surveying and Levelling. They should have had at least 10 years' experience as a Surveyor.

4. Applications from those in a Local Body or in a Government Department should be forwarded through the Municipal Commissioner or Chairman of the Local Authority or the Head of the Department in which they are serving.

5. The selected candidate will be on one year's probation or trial and will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and the Regulations made thereunder.

6. The selected candidate may be required to furnish security either in cash or by fidelity guarantee bond through a guarantee association approved by the Commission.

7. The candidate selected will be debarred from private practice and may be required to reside within the City of Colombo.

8. Applications should be made substantially in the form appended below and should reach the Chairman, Local Government Service Commission, P. O. Box 530, Colombo, on or before July 15, 1952.

9. Applications should be addressed to the Chairman and *not* personally to the undersigned.

10. Canvassing either directly or indirectly will be a disqualification.

V. C. JAYASURIYA,
Chairman,

Local Government Service Commission,
P. O. Box 530,
Colombo, July 1, 1952.

LOCAL GOVERNMENT SERVICE

Application for the Post of _____.

1. Reference to the advertisement : _____.
2. Full Name : _____.
(In block capitals.)
* Nationality : _____.
(State whether Ceylonese or not as per definition in note below.)
3. Full postal address : _____.
4. Date and place of birth of applicant : _____.
5. Date and place of birth of applicant's father : _____.
6. Whether married or single : _____.
7. Educational qualifications and last examination passed with date : _____.
8. Where educated and date of leaving school : _____.
9. (a) Employment since leaving school with date and full particulars of service : _____.
(b) If employed under Government, give details : _____.
(c) If a member of the Local Government Service, give—
(i) Designation and grade of present post held : _____.
(ii) Present salary and scale of salary : _____.
(iii) Record of employment in Local Bodies : _____.
10. Proficiency in reading, writing and interpreting Sinhalese and Tamil : _____.

11. Particulars of any special qualifications (e.g., professional, technical, &c.) : _____.
12. Names and designations of persons from whom character certificates have been obtained (copies, *not originals*, of such certificates should be attached) : _____.
13. Particulars of experience in Surveying and Levelling : _____.
14. Whether convicted of any criminal offence in a court of law, if so, give date, number of case, and nature of the offence : _____.
15. Whether free from debt or pecuniary embarrassment : _____.

Signature of Applicant.

Date : _____.

To : The Chairman,
Local Government Service Commission,
P. O. Box 530,
Colombo 1.

Note.—*The term "Ceylonese" for all purposes of recruitment to the Local Government Service is defined as—

- (a) a citizen of Ceylon by descent or by registration; and
- (b) a person who has applied or intends to apply for citizenship of Ceylon by registration, and is deemed by the Minister for Defence and External Affairs to have a prima facie entitlement to such citizenship.

LOCAL GOVERNMENT SERVICE

Post of Assistant Matron, Public Health Department, Municipal Council, Colombo

APPLICATIONS are invited by the Local Government Service Commission for the above post.

2. The post carries a salary of Rs. 2,040 per annum, rising by eight annual increments of Rs. 120 to Rs. 3,000 per annum, with an efficiency bar before Rs. 2,640 per annum. A rent allowance at Government rates and conditions, if no quarters are provided, and a temporary cost of living allowance at Government rates, will be paid. Free uniforms will be provided by the Colombo Municipal Council.

3. Applications will be received from Public Health Nurses in the Local Government Service who are trained Public Health Nurses and possessing the maternity certificate.

4. Applications should be forwarded through the Municipal Commissioner, or the Chairman of the Local Authority in which the candidates are serving.

5. The selected candidate may be required to furnish security either in cash or by fidelity guarantee bond through a guarantee association approved by the Commission.

6. The selected candidate will be on one year's probation or trial and will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and the regulations made thereunder.

7. Applications should be made substantially in the form appended below and should reach the Chairman, Local Government Service Commission, P. O. Box 530, Colombo, on or before July 18, 1952.

8. Applications should be addressed to the Chairman and not personally to the undersigned.

9. Canvassing either directly or indirectly will be a disqualification.

V. C. JAYASURIYA,
Chairman,

Local Government Service Commission.

P. O. Box 530,
Colombo, July 2, 1952.

Local Government Service

Application for the post of Assistant Matron, Public Health Department, M. C., Colombo

1. Reference to the advertisement: _____.
2. Full name : _____.
(In block capitals).

3. Date and Place of birth of applicant: _____.
4. Whether married or single: _____.
5. Educational qualifications and last examination passed with date—
(a) English: _____.
(b) Sinhalese/Tamil: _____.
6. Where educated and date of leaving school: _____.
7. (a) Employment since leaving school with dates and full particulars of service: _____.
(b) If employed under Government previously, give details, including cause of termination of service: _____.
(c) Present Employment, give—
(i) Designation and grade of present post held, and date of appointment thereto: _____.
(ii) Present salary and scale of salary: _____.
(iii) Is the post pensionable or not : _____.
(iv) Record of employment in Local Bodies: _____.
(v) Whether a trained Public Health Nurse: _____.
8. Proficiency in reading, writing and interpreting Sinhalese and Tamil: _____.
9. Particulars of qualifications obtained in Nursing: _____.
10. Particulars of any special claims (e.g., experience in the type of post for which candidate applies) : _____.
11. Whether convicted of any criminal offence in a Court of Law, if so, give date, number of case and nature of the offence: _____.
12. Whether free from debt or pecuniary embarrassment: _____.

Signature of Applicant.

Date: _____.

To : The Chairman,
Local Government Service Commission,
P. O. Box 530,
Colombo 1,

LOCAL GOVERNMENT SERVICE

Post of Driver-Mechanic, Gradé II, Electricity Scheme, Urban Council, Puttalam

APPLICATIONS are invited by the Local Government Service Commission for the above post.

2. The post carries a salary of Rs. 996 per annum, rising by annual increments of Rs. 42 to Rs. 1,416 per annum, with an efficiency bar before Rs. 1,248 per annum. A rent allowance and a temporary cost of living allowance at Government rates and conditions will be paid. No special temporary allowance is payable.

3. Applications will be entertained only from Driver-Mechanics in Grade III of the Local Government Service. Applications should be forwarded through the Mayor or Chairman of the Local Body in which they are serving.

4. The selected candidate will be on one year's probation or trial and will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and the regulations made thereunder.

5. The selected candidates may be required to furnish security either in cash or by fidelity guarantee bond through a recognised guarantee association approved by the Commission.

6. Applications should be made substantially in the form appended below and should reach the Chairman, Local Government Service Commission, P. O. Box 530, Colombo, not later than July 19, 1952.

7. Applications should be addressed to the Chairman, and not personally to the undersigned.

8. Canvassing either directly or indirectly will be a disqualification.

V. C. JAYASURIYA,
Chairman,
Local Government Service Commission.
P. O. Box 530,
Colombo, June 26, 1952.

LOCAL GOVERNMENT SERVICE

*Application for the post of Driver-Mechanic,
Grade II, Electricity Department, Urban
Council, Puttalam*

1. Reference to the advertisement: _____.
2. Full name: _____,
(In block capitals).
*Nationality: _____,
(State whether Ceylonese or not as per
definition in note below)
3. Full Postal Address: _____.
4. Date and place of birth of applicant: _____.
5. Date and Place of birth of applicant's father: _____.
6. Whether married or single: _____.
7. Educational qualifications and last examination
passed with date—
(a) English: _____.
(b) Sinhalese/Tamil: _____.
8. Where educated and date of leaving school: _____.
9. (a) Employment since leaving school with
dates and full particulars of service: _____.
(b) If employed under Government previously,
give details, including cause of termina-
tion of service: _____.
(c) If a member of the Local Government
Service, give—
(i) Designation and Grade of present post
held: _____.
(ii) Present salary and scale of salary: _____.
(iii) Record of employment in Local
Bodies: _____.
(d) If an ex-Serviceman, particulars of unit,
rank and dates of joining and discharge: _____.
10. Proficiency in reading, writing and interpreting
Sinhalese and Tamil: _____.
11. Particulars of any special qualifications (e.g.,
professional, technical, &c.): _____.
12. Names and designations of persons from whom
character certificates have been obtained
(copies, *not originals* of such certificates
should be attached): _____.
13. Particulars of any special claims (e.g., experi-
ence in the type of post for which candidate
applies): _____.
14. Whether convicted of any criminal offence in a
court of law, if so, give date, number of case
and nature of the offence: _____.
15. Whether free from debt or pecuniary embar-
rassment: _____.

(Signature of Applicant.)

Date: _____.

To: The Chairman,
Local Government Service Commission,
P. O. Box 530,
Colombo 1.

Note.—*The term 'Ceylonese' for all purposes of
recruitment to the Local Government Service is defined
as—

- (a) a citizen of Ceylon by descent or by registration;
and
- (b) a person who has applied or intends to apply for
citizenship of Ceylon by registration, and is
deemed by the Minister for Defence and External
Affairs to have a prima facie entitlement to such
citizenship.

LOCAL GOVERNMENT SERVICE

**Post of Superintendent of Works, Grade II,
Urban Council, Matara**

APPLICATIONS are invited by the Local Govern-
ment Service Commission for the above post.

2. The post carries a salary of Rs. 2,400 per
annum, rising by annual increments of Rs. 120 to
Rs. 3,600 per annum, with an efficiency bar before
Rs. 3,000 per annum. A rent allowance and a tem-
porary cost of living allowance at Government rates
and conditions will be paid. No special temporary
allowance is payable.

3. Applications will be considered from Superin-
tendents of Works, Grade III, holding permanent
posts in the Local Government Service. Applications
from such candidates should be forwarded through
the Mayor or Chairman of the Local Body in which
they are serving.

4. The selected candidate will be on one year's
probation or trial and will be subject to the provi-
sions of the Local Government Service Ordinance,
No. 43 of 1945, and the Regulations made thereunder.

5. The selected candidate will be required to fur-
nish security either in cash or by fidelity guarantee
bond through a recognized guarantee association.

6. Applications should be made substantially in
the form appended below and should reach the
Chairman, Local Government Service Commission,
P. O. Box 530, Colombo, not later than July 25, 1952.

7. Applications should be addressed to the Chair-
man and *not* personally to the undersigned.

8. Canvassing either directly or indirectly will be
a disqualification.

V. C. JAYASURIYA,
Chairman,

Local Government Service Commission.
P. O. Box 530,
Colombo, June 28, 1952.

LOCAL GOVERNMENT SERVICE

*Application for the post of Superintendent of Works,
Grade II, Urban Council, Matara*

1. Reference to the advertisement: _____.
2. Full name: _____,
(In block capitals).
*Nationality: _____,
(State whether Ceylonese or not as per
definition in note below).
3. Full postal address: _____.
4. Date and place of birth of applicant: _____.
5. Date and place of birth of applicant's father: _____.
6. Whether married or single: _____.
7. Educational qualifications and last examination
passed with date—
(a) English: _____.
(b) Sinhalese/Tamil: _____.
8. Where educated and date of leaving school: _____.
9. (a) Employment since leaving school with
dates and full particulars of service: _____.
(b) If employed under Government previously,
give details, including cause of termina-
tion of service: _____.
(c) If a member of the Local Government
Service give—
(i) Designation and Grade of present post
held: _____.
(ii) Present salary and scale of salary: _____.
(iii) Record of employment in Local Bodies: _____.
(d) If an ex-Serviceman, particulars of unit,
rank and dates of joining and discharge: _____.
10. Proficiency in reading, writing and interpreting
Sinhalese and Tamil: _____.
11. Particulars of any special qualifications (e.g.,
professional, technical, &c.): _____.

12. Names and designations of persons from whom character certificates have been obtained (copies, *not originals* of such certificates should be attached) : _____.
13. Particulars of any special claims (e.g., experience in the type of post for which candidate applies) : _____.
14. Whether convicted of any criminal offence in a Court of Law, if so, give date, number of case and nature of the offence : _____.
15. Whether free from debt or pecuniary embarrassment : _____.

(Signature of Applicant).

Date : _____.

To : The Chairman,
Local Government Service Commission,
P. O. Box 530,
Colombo 1.

Note.—* The term "Ceylonese" for all purposes of recruitment to the Local Government Service is defined as—

- (a) a citizen of Ceylon by descent or by registration; and
- (b) a person who has applied or intends to apply for citizenship of Ceylon by registration, and is deemed by the Minister for Defence and External Affairs to have a prima facie entitlement to such citizenship.

LOCAL GOVERNMENT SERVICE

Post of Sanitary Overseer, Urban Council, Horana

APPLICATIONS are invited by the Chairman, Local Government Service Commission, for the above post.

2. The post carries a salary of Rs. 744 per annum, rising by annual increments of Rs. 42 to Rs. 1,206 per annum, with an efficiency bar before Rs. 996 per annum. A rent allowance in accordance with Government rates and conditions and a temporary cost of living allowance at Government rates will be paid.

3. Applicants must be Ceylonese* and they should be not more than 40 years of age on July 18, 1952. They should have passed the Junior School Certificate (English) Examination or equivalent or higher examination, and should be able to converse fluently in Sinhalese and Tamil and should have experience in Sanitation work and the control of labour.

4. Applications will also be considered from persons holding permanent posts in the Local Government Service, irrespective of age, provided they are otherwise qualified for the post. Applications from such candidates should be forwarded through the Mayor or Chairman of the Local Body in which they are serving. In the case of Ceylonese ex-Servicemen, the period of their mobilized service will be deducted from their ages for purposes of eligibility.

5. The selected candidate will be on one year's probation or trial and will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and the regulations made thereunder.

6. The selected candidate may be required to furnish security either in cash or by fidelity guarantee bond through a guarantee association approved by the Local Government Service Commission.

7. Applications should be made substantially in the form appended below and should reach the Chairman, Local Government Service Commission, P. O. Box 530, Colombo, not later than July 18, 1952.

8. Applications should be addressed to the Chairman and *not personally* to the undersigned.

F 4-

9. Canvassing either directly or indirectly will be a disqualification.

V. C. JAYASURIYA,
Chairman,

Local Government Service Commission.
P. O. Box 530,
Colombo, June 28, 1952.

LOCAL GOVERNMENT SERVICE

Application for the post of _____.

1. Reference to the advertisement : _____.
2. Full name : _____.
(In block capitals.)
* Nationality : _____.
(State whether Ceylonese or not as per definition in note below.)
3. Full postal address : _____.
4. Date and place of birth of applicant : _____.
5. Date and place of birth of applicant's father : _____.
6. Whether married or single : _____.
7. Educational qualifications and last examination passed with date—
(a) English : _____.
(b) Sinhalese/Tamil : _____.
8. Where educated and date of leaving school : _____.
9. (a) Employment since leaving school with dates and full particulars of service : _____.
(b) If employed under Government previously, give details, including cause of termination of service : _____.
(c) If a member of the Local Government Service, give—
(i) Designation and Grade of present post held : _____.
(ii) Present salary and scale of salary : _____.
(iii) Record of employment in Local Bodies : _____.
(d) If an ex-Serviceman, particulars of unit, rank and dates of joining and discharge : _____.
10. Proficiency in reading, writing and interpreting Sinhalese and Tamil : _____.
11. Particulars of any special qualifications (e.g., professional, technical, &c.) : _____.
12. Names and designations of persons from whom character certificates have been obtained (copies, *not originals* of such certificates should be attached) : _____.
13. Particulars of any special claims (e.g., experience in the type of post for which candidate applies) : _____.
14. Whether convicted of any criminal offence in a court of law, if so, give date, number of case and nature of the offence : _____.
15. Whether free from debt or pecuniary embarrassment : _____.
16. Certificates of residence from Chief Headman, D. R. O., J.P. or Minister of Religion, where necessary : _____.

(Signature of Applicant.)

Date : _____.

To : The Chairman,
Local Government Service Commission,
P. O. Box 530,
Colombo 1.

Note.—* The term "Ceylonese" for all purposes of recruitment to the Local Government Service is defined as—

- (a) a citizen of Ceylon by descent or by registration; and
- (b) a person who has applied or intends to apply for citizenship of Ceylon by registration and is deemed by the Minister for Defence and External Affairs to have a prima facie entitlement to such citizenship.

LOCAL GOVERNMENT SERVICE

Post of Assistant Clerk, Urban Council, Matale

APPLICATIONS are invited by the Local Government Service Commission for the above post.

2. The post carries a salary of Rs. 660 per annum, rising by annual increments of Rs. 42 to Rs. 1,668 per annum, with an efficiency bar before Rs. 1,206 per annum. A rent allowance and a temporary cost of living allowance at Government rates and conditions will be paid. No special temporary allowance is payable.

3. Applicants must be Ceylonese and not less than 17 years nor more than 25 years of age on July 1, 1952. Candidates should have previously passed at least one of the following examinations:—

- (a) The Junior School Certificate (English) Examination of the Education Department, Ceylon; the Cambridge Junior; the Commercial Certificate Examination; either certificate or Higher stage (either section) of the London Chamber of Commerce or Ceylon Chamber of Commerce; or
- (b) The Junior School Certificate (English) Examination held by a school approved by the Education Department for the Senior School Certificate (English) Examination; or
- (c) They should hold some higher educational qualifications. They should also possess a good knowledge of typing and accounts.

4. Applications will also be considered from persons holding permanent posts in the service of a Local Authority irrespective of age and academic qualifications, provided they are otherwise qualified for the post. In the case of Ceylonese ex-Servicemen, the period of their mobilized service will be deducted from their ages for purposes of eligibility.

5. Applications from those in a Local Body or in a Government Department should be forwarded through the Mayor or Chairman of the Local Authority or the Head of the Department in which they are serving.

6. The selected candidate may be required to furnish security either in cash or by fidelity guarantee bond through a guarantee association approved by the Commission.

7. The selected candidate will be on two years' probation or trial and will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and the Regulations made thereunder.

8. Applications should be made substantially in the form appended below and should reach the Chairman, Local Government Service Commission, P. O. Box 530, Colombo, on or before July 24, 1952.

9. Applications should be addressed to the Chairman and *not* personally to the undersigned.

10. Canvassing either directly or indirectly will be a disqualification.

V. C. JAYASURIYA,
Chairman,

Local Government Service Commission.

P. O. Box 530,
Colombo, July 2, 1952.

LOCAL GOVERNMENT SERVICE

Application for the post of Assistant Clerk,
Urban Council, Matale

1. Reference to the advertisement : _____.
2. Full name : _____.
(In block capitals).
- *Nationality : _____.
(State whether Ceylonese or not as per definition in note below).
3. Full postal address : _____.
4. Date and place of birth of applicant : _____.
5. Date and place of birth of applicant's father : _____.
6. Whether married or single : _____.

7. Educational qualifications and last examination passed with date—

- (a) English : _____.
- (b) Sinhalese/Tamil : _____.

8. Where educated and date of leaving school : _____.

9. (a) Employment since leaving school with dates and full particulars of service : _____.

(b) If employed under Government previously, give details, including cause of termination of service : _____.

(c) If a member of the Local Government Service, give—

(i) Designation and grade of present post held : _____.

(ii) Present salary and scale of salary : _____.

(iii) Record of employment in Local Bodies : _____.

(d) If an ex-Serviceman, particulars of unit, rank and dates of joining and discharge : _____.

10. Proficiency in reading, writing and interpreting Sinhalese and Tamil : _____.

11. Particulars of any special qualifications (e.g., professional, technical, &c.) : _____.

12. Names and designations of persons from whom character certificates have been obtained (copies, *not originals*, of such certificates should be attached) : _____.

13. Particulars of any special claims (e.g., experience in the type of post for which candidate applies) : _____.

14. Whether convicted of any criminal offence in a court of law; if so, give date, number of case and nature of the offence : _____.

15. Whether free from debt or pecuniary embarrassment : _____.

(Signature of Applicant.)

Date : _____.

To: The Chairman,
Local Government Service Commission,
P. O. Box 530,
Colombo 1.

Note.—*The term "Ceylonese" for all purposes of recruitment to the Local Government Service is defined as—

- (a) a citizen of Ceylon by descent or by registration; and
- (b) a person who has applied or intends to apply for citizenship of Ceylon by registration, and is deemed by the Minister for Defence and External Affairs to have a prima facie entitlement to such citizenship.

LOCAL GOVERNMENT SERVICE

Post of Superintendent of Works, Grade II, Urban Council, Anuradhapura

APPLICATIONS are invited by the Local Government Service Commission for the above post.

2. The post carries a salary of Rs. 2,400 per annum, rising by annual increments of Rs. 120 to Rs. 3,600 per annum with an efficiency bar before Rs. 3,000 per annum. A rent allowance and a temporary cost of living allowance and special living allowance at Government rates and conditions will be paid. No special temporary allowance is payable.

3. Applications will be considered only from Superintendents of Works, Grade III, holding permanent posts in the Local Government Service.

4. Applications from those in a Local Body should be forwarded through the Mayor or Chairman of the Local Authority in which they are serving.

5. The selected candidate will be on one year's probation or trial and will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and the Regulations made thereunder.

6. The selected candidate will be required to furnish security either in cash or by fidelity guarantee bond through a guarantee association approved by the Commission.

7. Applications should be made substantially in the form appended below and should reach the Chairman, Local Government Service Commission, P. O. Box 530, Colombo, on or before July 24, 1952.

8. Applications should be addressed to the Chairman and *not* personally to the undersigned.

9. Canvassing either directly or indirectly will be a disqualification.

V. C. JAYASURIYA,
Chairman,

Local Government Service Commission.
P. O. Box 530,
Colombo, July 2, 1952.

LOCAL GOVERNMENT SERVICE

*Application for the post of Superintendent of Works,
Grade II, Urban Council, Anuradhapura*

1. Reference to the advertisement : _____.
2. Full name : _____.
(In block capitals).
*Nationality : _____.
(State whether Ceylonese or not as per definition in note below).
3. Full postal address : _____.
4. Date and place of birth of applicant : _____.
5. Date and place of birth of applicant's father : _____.
6. Whether married or single : _____.
7. Educational qualifications and last examination passed with date—
(a) English : _____.
(b) Sinhalese/Tamil : _____.
8. Where educated and date of leaving school : _____.
9. (a) Employment since leaving school with dates and full particulars of service : _____.
(b) If employed under Government previously, give details, including cause of termination of service : _____.
(c) If a member of the Local Government Service, give—
(i) Designation and grade of present post held : _____.
(ii) Present salary and scale of salary : _____.
(iii) Record of employment in Local Bodies : _____.
- (d) If an ex-Serviceman, particulars of unit, rank and dates of joining and discharge : _____.
10. Proficiency in reading, writing and interpreting Sinhalese and Tamil : _____.
11. Particulars of any special qualifications (e.g., professional, technical, &c.) : _____.
12. Names and designations of persons from whom character certificates have been obtained (copies, *not originals*, of such certificates should be attached) : _____.
13. Particulars of any special claims (e.g., experience in the type of post for which candidate applies) : _____.
14. Whether convicted of any criminal offence in a court of law; if so, give date, number of case and nature of the offence : _____.
15. Whether free from debt or pecuniary embarrassment : _____.

Signature of Applicant.

Date : _____.

To The Chairman,
Local Government Service Commission,
P. O. Box 530,
Colombo 1.

Note.—The term "Ceylonese" for all purposes of recruitment to the Local Government Service is defined as—

- (a) a citizen of Ceylon by descent or by registration ; and
- (b) a person who has applied or intends to apply for citizenship of Ceylon by registration, and is deemed by the Minister for Defence and External Affairs to have a prima facie entitlement to such citizenship.

LOCAL GOVERNMENT SERVICE

**Post of Secretary, Grade I, Village Committee,
Hanwella-Medapattu V. A., Padukka
(Colombo District)**

APPLICATIONS are invited by the Local Government Service Commission for the above post.

2. The post carries a salary of Rs. 1,200 per annum, rising by 14 annual increments of Rs. 120 to Rs. 2,880 per annum, with an efficiency bar before Rs. 2,160 per annum. A rent allowance in accordance with Government rates and conditions and a temporary cost of living allowance at Government rates will be paid.

3. Applications will be entertained only from Grade II Secretaries in Village Committees. They should have a good knowledge and experience in (a) office organisation and procedure, (b) Secretarial work, (c) V. C. Ordinance, by-laws and accounts, (d) administrative work, and (e) Sinhalese. A knowledge of Sinhalese typewriting is also essential.

4. Applications should be forwarded through the Chairman of the Village Committee in which the candidate is serving.

5. The selected candidate will be on one year's trial and will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and the Regulations made thereunder.

6. The selected candidate may be required to furnish security either in cash or by fidelity guarantee bond through a guarantee association approved by the Commission.

7. Applications should be made substantially in the form appended below and should reach the Chairman, Local Government Service Commission, P. O. Box 530, Colombo, not later than July 19, 1952.

8. Applications should be addressed to the Chairman and *not* personally to the undersigned.

9. Canvassing either directly or indirectly will be a disqualification.

V. C. JAYASURIYA,
Chairman,

Local Government Service Commission.
Colombo, July 1, 1952.

LOCAL GOVERNMENT SERVICE

*Application for the post of Secretary, Grade I, V.C.,
Hanwella-Medapattu*

1. Reference to the advertisement : _____.
2. Full name : _____.
(In block capitals).
*Nationality : _____.
(State whether Ceylonese or not as per definition in note below).
3. Full postal address : _____.
4. Date and place of birth of applicant : _____.
5. Date and place of birth of applicant's father : _____.
6. Whether married or single : _____.
7. Educational qualifications and last examination passed with date—
(a) English : _____.
(b) Sinhalese/Tamil : _____.

8. Where educated and date of leaving school : _____.
9. (a) Employment since leaving school with dates and full particulars of service : _____.
- (b) If employed under Government previously, give details, including cause of termination of service : _____.
- (c) If a member of the Local Government Service, give—
 - (i) Designation and grade of present post held : _____.
 - (ii) Present salary and scale of salary : _____.
 - (iii) Record of employment in Local Bodies with dates : _____.
- (d) If an ex-Serviceman, particulars of unit, rank and dates of joining and discharge : _____.
10. Proficiency in reading, writing and interpreting Sinhalese and Tamil : _____.
11. Particulars of any special qualifications (e.g., professional, technical, &c.) : _____.
12. Names and designations of persons from whom character certificates have been obtained (copies, *not originals*, of such certificates should be attached) : _____.
13. Particulars of any special claims (e.g., experience in the type of post for which candidate applies) : _____.
14. Whether convicted of any criminal offence in a court of law; if so, give date, number of case and nature of the offence : _____.
15. Whether free from debt or pecuniary embarrassment : _____.

Signature of Applicant.

Date : _____.

To The Chairman,
Local Government Service Commission,
P. O. Box 530,
Colombo 1.

Note.—*The term "Ceylonese" for all purposes of recruitment to the Local Government Service is defined as—

- (a) a citizen of Ceylon by descent or by registration; and
- (b) a person who has applied or intends to apply for citizenship of Ceylon by registration, and is deemed by the Minister for Defence and External Affairs to have a prima facie entitlement to such citizenship.

LOCAL GOVERNMENT SERVICE

Post of Revenue Overseer, Grade II, Village Committee, Matale Medasiya Pattu (Matale District)

APPLICATIONS are invited for the above post.

2. The post carries a salary of Rs. 480 per annum, rising by annual increments of Rs. 12 to Rs. 720 per annum. A rent allowance and a temporary cost of living allowance in accordance with Government rates and conditions will be paid.

3. Applicants must be Ceylonese and they should be not less than 25 years nor more than 40 years of age on July 18, 1952, and should have passed the J. S. C. (Sinhalese) Examination. They should possess a working knowledge of English. Preference will be given to those who possess a knowledge and experience in the collection of taxes and rates and in distraining work.

4. Applications will also be considered from members of the Local Government Service, irrespective of age, provided they are otherwise qualified for the post. Applications from such candidates should be forwarded through the Mayor or Chairman of the Local Body in which they are serving. In the case of Ceylonese ex-Servicemen, the period of their mobilized service will be deducted from their ages for purposes of eligibility.

5. The selected candidate will be on one year's trial and will be subject to the provisions of the Local Government Service Ordinance, No. 43 of 1945, and the Regulations made thereunder.

6. The selected candidate may be required to furnish security either in cash or by fidelity guarantee bond through a guarantee association approved by the Local Government Service Commission.

7. Applications should be made substantially in the form below, and should reach the Chairman, Village Committee, Matale Medasiya Pattu, Elwala, Ukuwela, not later than July 18, 1952.

8. Applications should be addressed to the Chairman, and *not* personally to the undersigned.

9. Canvassing either directly or indirectly will be a disqualification.

P. G. PEIRIS,
Chairman.

V. C. Office,
Elwala, Ukuwela, June 30, 1952.

LOCAL GOVERNMENT SERVICE

Application for the post of Revenue Overseer, Grade II, Village Committee, Matale Medasiya Pattu

1. Reference to the advertisement : _____.
2. Full name : _____.
(In block capitals).
- *Nationality : _____.
(State whether Ceylonese or not as per definition in note below)
3. Full postal address : _____.
4. Date and place of birth of applicant : _____.
5. Date and place of birth of applicant's father : _____.
6. Whether married or single : _____.
7. Educational qualifications and last examination passed with date—
 - (a) English : _____.
 - (b) Sinhalese/Tamil : _____.
8. Where educated and date of leaving school : _____.
9. (a) Employment since leaving school with dates and full particulars of service : _____.
- (b) If employed under Government previously, give details, including cause of termination of service : _____.
- (c) If a member of the Local Government Service, give—
 - (i) Designation and grade of present post held : _____.
 - (ii) Present salary and scale of salary : _____.
 - (iii) Record of employment in Local Bodies : _____.
- (d) If an ex-Serviceman, particulars of unit, rank and dates of joining and discharge : _____.

KOSGODA VILLAGE COMMITTEE

NOTICE is hereby given under section 67 (2) of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, as amended by the Local Authorities Elections (Amendment) Act, No. 5 of 1949, that Agampodi Don Norman Piyadasa De Zoysa Jayatilleke has been elected to represent Ward No. 13 Nape II of the Kosgoda Village Committee.

S. AMARASINGHE,
Acting Commissioner of Elections
(Local Bodies).

Colombo, June 27, 1952.

KOSGODA VILLAGE COMMITTEE

NOTICE is hereby given under section 67 (2) of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, as amended by the Local Authorities Elections (Amendment) Act, No. 5 of 1949, that Wijemuni Waiman Silva has been elected to represent Ward No. 16 Maduwa of the Kosgoda Village Committee.

S. AMARASINGHE,
Acting Commissioner of Elections
(Local Bodies).

Colombo, June 30, 1952.

MATALE PALLESYAPATTU VILLAGE COMMITTEE

NOTICE is hereby given under section 36 (2) of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, as amended by the Local Authorities Elections (Amendment) Act, No. 5 of 1949, that on the nomination day appointed in accordance with section 27 (2) (a), and on the second nomination day appointed in accordance with section 27 (2) (a), and on the second nomination day appointed in accordance with section 36 (1) of the Ordinance, no candidate was duly nominated for election in respect of Ward No. 1 of the Matala Pallesiyapattu Village Committee.

S. AMARASINGHE,
Acting Commissioner of Elections
(Local Bodies).

Colombo, June 26, 1952.

RAMBODA VILLAGE COMMITTEE

NOTICE is hereby given under section 37 of the Local Authorities Elections Ordinance, No. 53 of 1946 as amended by the Local Authorities Elections (Amendment) Act, No. 5 of 1949, that Rankethakumburegedera Jinadasa has been elected to represent Ward No. 1 of the Ramboda Village Committee.

S. AMARASINGHE,
Acting Commissioner of Elections
(Local Bodies).

Colombo, June 27, 1952.

MELPATTU SOUTH VILLAGE COMMITTEE

NOTICE is hereby given under section 36 (2) of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, as amended by the Local Authorities Elections (Amendment) Act, No. 5 of 1949, that on the nomination day appointed in accordance with section 27 (2) (a), and on the second nomination day appointed in accordance with section 36 (1) of the Ordinance, no candidate was duly nominated for election in respect of Ward No. 6 of Melpattu South Village Committee.

S. AMARASINGHE,
Acting Commissioner of Elections
(Local Bodies).

Colombo, July 1, 1952.

CHINNACHEDDIKULAM EAST VILLAGE COMMITTEE

IT is hereby notified for general information that Kavurial Gregory has been nominated by the Minister of Local Government under the proviso to section 36 (3) of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, as amended by the Local Authorities Elections (Amendment) Act, No. 5 of 1949, as member of the Chinnacheddikulam East Village Committee to represent Ward No. 11.

S. AMARASINGHE,
Acting Commissioner of Elections
(Local Bodies).

Colombo, July 1, 1952.

CHINNACHEDDIKULAM EAST AND WEST VILLAGE COMMITTEE

NOTICE is hereby given under section 36 (2) of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, as amended by the Local Authorities Elections (Amendment) Act, No. 5 of 1949, that on the nomination day appointed in accordance with section 27 (2) (a), and on the second nomination day appointed in accordance with section 36 (1) of the Ordinance, no candidate was duly nominated for election in respect of Ward No. 6 of Chinnacheddikulam East and West Village Committee.

S. AMARASINGHE,
Acting Commissioner of Elections
(Local Bodies).

Colombo, July 1, 1952.

KUMBUKKE PATTU VILLAGE COMMITTEE

NOTICE is hereby given under section 37 of the Local Authorities Elections Ordinance, No. 53 of 1946, as amended by the Local Authorities Elections (Amendment) Act, No. 5 of 1949, that Aluthga Don Justin Appuhamy has been elected to represent Ward No. 12 Batuwita of the Kumbukke Pattu Village Committee.

S. AMARASINGHE,
Acting Commissioner of Elections
(Local Bodies).

Colombo, June 30, 1952.

Budgets

HAMBANTOTA URBAN COUNCIL		J.—Electricity Department :—	Amount
Second Supplementary Budget for the year, 1952		(2) Repairs and maintenance—	Rs. c.
<i>Head of Expenditure</i>	<i>Amount</i>	(b) Engines, boilers, machinery and plant	4,000 0
	<i>Rs. c.</i>		<u>6,575 0</u>
C.—Resthouses and ambalams :—			
(2) Maintenance ..	2,500 0		
G.—Cemeteries :—			
(2) Maintenance ..	75 0		

Settled and adopted by the Council at its meeting held on June 6 1952, by resolution No. 12.

Urban Council Office,
Hambantota, June 25, 1952.

I. D. USUPH,
Chairman.

HAMBANTOTA URBAN COUNCIL Application under F. R. 12 (ii)—Budget for 1952

THE utilization of savings from votes to meet corresponding excesses on other votes as shown below was settled and adopted by the Council at its meeting held on June 6, 1952, by resolution No. 12.

SAVINGS		EXCESSES	
<i>Head, Sub-head and Item</i>	<i>Amount</i>	<i>Head, Sub-head and Item</i>	<i>Amount</i>
	<i>Rs. c.</i>		<i>Rs. c.</i>
A.—(2) (a) Allowances (not otherwise charged)	400 0	A (2) (b), Travelling ..	400 0
Total	<u>400 0</u>	Total	<u>400 0</u>

Urban Council Office,
Hambantota, June 25, 1952.

I. D. USUPH,
Chairman.

PUTTALAM URBAN COUNCIL First Supplementary Budget for 1952

<i>Head and Sub-head</i>	<i>Authority</i>	<i>Amount</i>
		<i>Rs. c.</i>
A—(2) (f) Stationery, printing, &c.	Resolution 10 of June 27, 1952	500 0
B.—(3) Plant and tools ..	do. ..	150 0
B.—(13) War allowance ..	do. ..	1,500 0
C.—(5) War allowance	do. ..	400 0
E.—(2) (b) Carts, bulls and lorries	Resolution 7 of May 27, 1952	14,500 0
E.—(3) (a) Conservancy wages	Resolution 10 of June 27, 1952	400 0
E.—(3) (h) War allowance ..	do. ..	1,000 0
E.—(7) (b) Market maintenance	Resolution 8 of March 25, 1952	6,500 0
G.—(4) War allowance	Resolution 10 of June 27, 1952	300 0
J.—(2) (b) Engines, boilers, &c.	do. ..	220 0
J.—(2) (e) War allowance ..	do. ..	2,000 0
J.—(4) (c) Printing and stationery	Resolution 5 of May 27, 1952	350 0
J.—(1) (d) Sundries	Resolution 11 of June 27, 1952	385 75
Total		<u>28,205 75</u>

Office of the Urban Council,
Puttalam, June 28, 1952.

S. M. M. CASSIM,
Chairman.

DEHIWALA-MOUNT LAVINIA URBAN COUNCIL Second Supplementary Budget for the year, 1952

<i>Head and Sub-head</i>	<i>Authority</i>	<i>Amount</i>
		<i>Rs. c.</i>
A.—(1) (h) S. L. A.	Resolution No. 50 of U. C. Meeting held on June 10, 1952	5,000 0
B.—(11)	do. ..	100 0
B.—(11)	Resolution No. 24 of U. C. Meeting held on June 10, 1952	25 25
E.—(1) (c)	Resolution No. 50 of U. C. Meeting held on June 10, 1952	1,000 0
E.—(3) (b)	do. ..	30,000 0
		<u>36,125 25</u>

Urban Council Office,
Dehiwala, June 30, 1952.

S. DE S. JAYASINGHE,
Chairman.

POLGAHAWELA TOWN COUNCIL Second Supplementary Budget for 1952

PART I.—GENERAL BUDGET		<i>Amount</i>
<i>Head of Expenditure</i>		<i>Rs. c.</i>
A.—(2) (f) Stationery, printing, &c.		88 75
D.—(3) (g) Construction		50 0
G.—(1) Destruction of dogs		50 0
		<u>188 75</u>

PART II.—ELECTRICITY DEPARTMENT		<i>Amount</i>
<i>Head of Expenditure</i>		<i>Rs. c.</i>
E.—(1) (4) Sundries		610 0

Settled and adopted by the Council at its meeting held on June 5, 1952.

Office of the Town Council,
Polgahawela, June 18, 1952.

K. B. EFAKANDA,
Chairman.

Sanctioned.

A. MATHIAPARANAM,
for Commissioner of Local Government.
Colombo, June 25, 1952.

RAMBUKKANA TOWN COUNCIL
Application under F. R. 40 (II)—Budget, 1952

THE utilisation of savings from votes to meet corresponding excess on other votes as shown below has been settled and adopted by the Council at its meeting held on June 12, 1952, subject to the sanction of the Commissioner of Local Government.

SAVINGS		EXCESS	
Head, Sub-head and Item	Amount	Head, Sub-head and Item	Amount
	Rs. c.		Rs. c.
A.—(2) (e) Legal expenses	150 0		
A.—(2) (g) Cost of vehicles and boat plates	31 0		
D.—(1) (l) Anti-plague measures	75 0		
D.—(1) (m) Anti-smallpox measures	50 0		
D.—(1) (n) Maternity home and child-welfare clinic	450 0		
J.—(1) Salaries	60 0		
J.—(4) Furniture	100 0		
	916 0	D.—(2) (b) Carts, bulls and lorries	916 0
A.—(2) (g) Vehicles and boat plates	15 0		
E.—(5) Contributions and grants	61 50		
	76 50	D.—(2) (c) Stores	76 50
A.—(2) (d) Assessors fees	200 0		
E.—(7) Entertainment tax	100 0		
	300 0	C.—(4) Maintenance	300 0
D.—(5) (c) Maintenance	50 0		
J.—(6) War allowance	100 0		
	150 0	J.—(5) Maintenance	150 0
	1,442 50		1,442 50

Town Council Office,
Rambukkana, June 19, 1952.

Colombo, June 25, 1952.

N. H. KEERTHIRATNE,
Chairman.

Sanctioned.

A. MATHIAPARANAM,
for Commissioner of Local Government.

Sale of Properties

COLOMBO MUNICIPAL COUNCIL

NOTICE is hereby given that in the absence of movable property liable to seizure, (1) rents and profits from 1 to 10 years, (2) timber and produce, (3) materials of house and (4) the under-mentioned properties themselves, seized in virtue of a warrant issued by the Mayor of Colombo, in terms of section 252 of the Municipal Councils Ordinance for arrears of rates due on the premises, and for the period mentioned in the subjoined Schedule, will be sold by public auction on the spot on the dates therein mentioned, sale commencing at 8 A.M. unless in the meantime the amount of the rates and costs be duly paid.

L. L. ATTYGALLE,
for Municipal Commissioner.

The Municipal Office,
Colombo, June 30, 1952.

SCHEDULE

For 4th quarter 1951—On August 12, 1952: Premises Nos. 9 St. Elmo's Lane, 239/1, Modera Street, 49, Rajamalwatte Lane, 208/4, Modera Street, On August 15, 1951: Premises Nos. 33, Visaka Road, 42, Nandana Gardens.

For 4th quarter 1951 and 1st quarter 1952—On August 12, 1952: Premises No. 15/45, Santiago Street.

Miscellaneous

BALAPITIYA TOWN COUNCIL

Assessment Book for the Year 1952

NOTICE is hereby given under section 235 (1) of the Municipal Councils Ordinance, No. 29 of 1947, as read with section 179 of the Town Councils Ordinance, No. 3 of 1946, that the Assessment Book for the year 1952, is now ready and open for inspection at the Council's Office during the office hours.

A. H. M. M. SHAFFI,
Chairman.

Office of the Town Council,
Balapitiya, June 27, 1952.

DODANGASLANDA VILLAGE COMMITTEE

The Butchers Ordinance

NOTICE is hereby given under section 7 of the Butchers Ordinance (Chapter 201), as amended by section 6 of the Ordinance, No. 44 of 1947, that the

person mentioned in the schedule hereto, has made an application to me for carrying on the trade of a butcher in the premises stated against his name in the aforesaid schedule, during the year 1952.

Any person residing within the limits of the village area of the Dodangaslanda Village Committee, who desires to object to the issue of the licence should furnish to me in duplicate, within 14 days from the date of this *Gazette*, a written statement of the grounds of his objections.

SCHEDULE

Name of Applicant	Name of Premises
E. Peeru Mohamed	Beef Stall, Telembugalla.

A. H. SENANAYAKE,
Chairman.

Village Committee Office,
Dodangaslanda, June 25, 1952.

MEDA PALATA VILLAGE COMMITTEE

The Butchers Ordinance

NOTICE is hereby given under section 7 of the Butchers Ordinance (Chapter 201), as amended by section 6 of the Ordinance, No. 44 of 1947, that the person mentioned in the schedule hereto, has made an application to me for carrying on the trade of a butcher in the premises stated against his name in the aforesaid schedule, during the year 1952.

Any person residing within the limits of the Meda Palata Village Area who desires to object to the issue of the licence should furnish to me in duplicate within 14 days from the date of this *Gazette*, a written statement of the grounds of his objections for the issue of the licence.

SCHEDULE

Name of Applicant	Name of premises at which the trade is to be carried
M. H. Anthony Appuhamy	Pork stall situated at Mudukatuwa on land called Ambagahawatta.

S. MOHAMED SALY,
Chairman.

Office of the Village Committee,
Meda Palata V. A.,
Nattandiya, June 23, 1952.

ප්‍රදේශ පාලන පිළිබඳ දැන්වීම

අතුරු ව්‍යවස්ථා

නිලධාරී

L.G.D.—GA 14/39.

ගම්සභා ආඥාපනත

උඩපතේ ගම් කායඝී සභාව

ගම්සභා ආඥාපනතේ (198 වැනි පරිච්ඡේදයේ) 49 වැනි වගන්තිය යටතේ, නුවරඑළිය දිස්ත්‍රික්කයේ උඩපතේ ගම් ප්‍රදේශයේ ගම් කායඝී සභාව විසින් සම්පාදිතව, 1947ක්වූ සැප්තැම්බර් මස 24 වැනි දින අඩක 9,773 දරන ගැසට් අතිරේකයේ පළවූ ප්‍රකාශනයන් සංශෝධිතවූ එකී වගන්තියේ (3) වැනි උප වගන්තියෙන් ප්‍රදේශ පාලනය පිළිබඳ අමාත්‍යතුමා කෙරෙහි පැවරී තිබෙන බලයේ ප්‍රකාර එතුමා විසින් සඳහන් කරන ලද අතුරු ව්‍යවස්ථා.

ඩී. සී. ආර්. ගුණවර්ධන,

ප්‍රදේශ පාලනය පිළිබඳ අමාත්‍ය කායඝීයයේ, සභාවර ලේකම්තුමා.

වම් 1952ක්වූ ජූනි මස 26 වැනි දින

කොළඹදීය.

අතුරු ව්‍යවස්ථා

පොදු දැන්වීම්

1. කිසිවකු විසින් කායඝීසභාවේ අභ්‍යන්තර ප්‍රදේශය කර තිබෙන කිසිම දැන්වීමක් විරූපි කිරීම හෝ විනාශකරදැමීම හෝ නොකට යුතුයි.

2. කිසිවකු විසින් කායඝීසභාවේ ඕනෑම අතුරු ව්‍යවස්ථාවක් යටතේ පටන්ගන්නා ලද යම් කමිණිතයක් කිරීමේදී ප්‍රධාන තුමාගේ බලයපිට ගසා තිබෙන දැන්වීමක දක්වා ඇති නියමයන් ඕනෑකමින් කඩකිරීම හෝ සාදා තිබෙන යම් දැන්වීම් ලැල්ලක්, වැටක්, කණුවක්, මුරපොලක් (යාම ඊම වළක්වන බාධාවක්) හෝ වෙනත් දෙයක් ඉවත්කිරීම හෝ නොකට යුතුයි.

ගොඩනැගිලි සෑදීම

3. (1) කිසිවකු විසින් ගම් ප්‍රදේශය තුල:—

- (a) ඕනෑම ගම්බද කරත්තපාරක් මැද සිට අඩි පහළොහක දුර ප්‍රමාණයක් ඇතුළත;
- (b) යථාකාලයේදී ගම්බද කරත්තපාරක් බවට පත්කරනු ලැබිය හැකියයි කායඝීසභාව විසින් දැනුම්දෙනු ලැබුවා වූ ඕනෑම අඩිපාරක් මැද සිට අඩි පහළොහක දුර ප්‍රමාණයක් ඇතුළත හෝ;
- (c) (b) ඡේදයේ සඳහන් කරන ලද අඩිපාරකින් බාහිරවූ ඕනෑම ගම්බද අඩිපාරක් මැද සිට අඩි හතක දුර ප්‍රමාණයක් ඇතුළත, හෝ අළුත් ගොඩනැගිල්ලක්, මායිම් තාප්පයක් හෝ ගේච්චුවක් සෑදිය යුතු නැත.

(2) ලියවිල්ලකින් වූ දැන්වීමකින් දවස් තිහකට කලින් ඒ පිළිබඳව ප්‍රධානතුමාට දැනුම්තොදී කිසිවකු විසින් 1 වැනි ඡේදයේ සඳහන් කරන ලද ඕනෑම කරත්තපාරක් හෝ අඩිපාරක් අසින් කිසිම ගොඩනැගිල්ලක්, මායිම් තාප්පයක් හෝ ගේච්චුවක් සෑදිය යුතු නැත.

L.G.D.—GC 14/21/12.

ගම්සභා ආඥාපනත

මාකදුර ගම්කායඝී සභාව

ගම්සභා ආඥාපනතේ (198 වැනි පරිච්ඡේදයේ) 49වෙනි වගන්තිය යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාකදුර ගම් ප්‍රදේශයේ ගම්කායඝී සභාව විසින් සම්පාදිතව, 1947ක්වූ සැප්තැම්බර් මස 24 වැනි දින අංක 9,773 දරන ගැසට් අතිරේකයේ පළවූ ප්‍රකාශනයන් සංශෝධිතවූ එකී වගන්තියෙන් ප්‍රදේශ පාලනය පිළිබඳ අමාත්‍යතුමා කෙරෙහි පැවරී තිබෙන බලයේ ප්‍රකාර එතුමා විසින් අනුමත කරන ලද අතුරු ව්‍යවස්ථා.

ඩී. සී. ආර්. ගුණවර්ධන,

ප්‍රදේශ පාලනය පිළිබඳ අමාත්‍ය කායඝීයයේ, සභාවර ලේකම්තුමා,

වම් 1952ක්වූ ජූනි මස 17 වැනි දින

කොළඹදීය.

1. කායඝීසභාවට එන්ට තිබෙන සියලුම අයබදු හා ගාස්තු එකතුකොට කායඝීසභාවේ මුද්‍රාව හා ප්‍රධානතුමාගේ අත්සනේ නිවැරදි පිටපත ඇති මුද්‍රිත කුවිනාත්සි නිකුත්කිරීම පිණිස ප්‍රධානතුමා විසින් ඕනෑම නිලධාරියෙකුට හෝ වෙනත් කෙනෙකුට ලියවිල්ලකින් බලය පැවරිය හැකිය.

2. කිසිවකු විසින්:—

- (a) ගම්සභා ආඥාපනතේ හෝ ඒ ආඥාපනතේ හෝ එය යටතේ සාදන ලද යම් අතුරු ව්‍යවස්ථාවල හෝ යම් විධිවිධානයක් යටතේ හෝ ප්‍රධානතුමාට හෝ කායඝීසභාවේ වෙනත් යම් නිලධාරියෙකුට පැවරී ඇති යම් බලයක් පාවිච්චිකිරීමේදී හෝ පණවා ඇති යම් යුතුකමක් ඉෂ්ටකිරීමේදී හෝ නියමකොට ඇති යම් කායඝීයක් ක්‍රියාවේ යෙදවීමේදී එකී ප්‍රධාන තුමාට හෝ නිලධාරියාට; හෝ
- (b) කායඝී සභාවෙන් හෝ කායඝී සභාව වෙනුවෙන් රක්ෂාවට යොදාගන්නා ලද යම් මෙහෙකරුවකුට හෝ වැඩකරුවෙකුට, ප්‍රධානතුමා විසින් හෝ කායඝී සභාවේ වෙනත් යම් නිලධාරියෙකු විසින් නීතිප්‍රකාර පවරා තිබෙන යම් යුතුකමක් ඉෂ්ටකිරීමේදී ඒ මෙහෙකරුවාට හෝ වැඩකරුවාට; හෝ

ඕනෑකමින් බාධා නොකළ යුතුයි.

ආහාර ද්‍රව්‍ය වෙළඳාම

3 (1) මීට යාකොට ඇති උප ලේඛනයේ සඳහන් ගාස්තුවක් ගෙවා ඒ සඳහා ප්‍රධානතුමාගෙන් විධිවූ පරිදි ලබාගන්නා ලද බලපත්‍රයක් පිට මිස නැත්තම් කිසිවකු විසින් මස්, කුකුළු, තාරා ආදී පක්ෂීන්, අලුත් මාළු, ඵලවළු, හාල්, කුළුබඩු හෝ නරක්වී යන වෙනත් ආහාර ද්‍රව්‍ය විකිණීම පිණිස කිසිම කඩයක් හෝ (වෙළඳාම්පලකින් බාහිරවූ) සභානයක් පවත්වාගෙන යායුතු නැත. එබඳු සෑම බලපත්‍රයක්ම 8 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ කලින් අවලංගු නොකරන ලද්දේ නම් එය නිකුත්කරන ලද අවුරුද්දේ දෙසැම්බර් මස තිස් එක්වෙනිදාට අවසාන වන්නේය.

4. යම්කිසි කඩයක හෝ (වෙළඳාම්පලකින් බාහිරවූ) යම් සභානයක මස්, කුකුළු, තාරා ආදී පක්ෂීන්, අලුත් මාළු, ඵලවළු, හාල්, කුළුබඩු හෝ නරක්වන සුළු වෙනත් ආහාර ද්‍රව්‍ය අයිතිකාරයා විසින් හෝ වෙළඳාම් කරන්නා විසින් හෝ මස්, කුකුළු, තාරා ආදී පක්ෂීන් හා අළුත් මාළු, ඵලවළු, හාල් සහ කුළුබඩුවලින් වෙන්කර තබාගත යුතුයි. නවද කුකුළු, තාරා ආදී පක්ෂීන්ට අනවශ්‍ය අපහසුකම් විදින්නට සිදුනොවනසේ සාදන ලද කුඩුවල දමා ඒ පක්ෂීන් තබාගත යුතුයි.

5. ප්‍රධානතුමා විසින් හෝ එතුමාගේ ලියවිල්ලකින් විධිවූ පරිදි බලයලත් ඕනෑම කෙනෙකු විසින් හෝ මස්, කුකුළු, තාරා ආදී පක්ෂීන්, අලුත් මාළු, ඵලවළු, හාල්, කුළුබඩු හෝ නරක්වන සුළු වෙනත් ආහාර වලී මිනිසුන්ගේ ආහාරය පිණිස විකිණීම සඳහා පාවිච්චිකරන (වෙළඳාම්පලකින් බාහිරවූ) ඕනෑම කඩයක් හෝ සභානයක් හෝ පරීක්ෂා කර බැලිය හැකිය.

6. (1) මේ එක්කම මිලට ඇති ඡේදයේ සඳහන් කොන්දේසිවලට අනුකූලවන පෙට්ටියක හෝ රථයක හෝ දමා මිස නැත්තම් කිසිම මසක් යම් මස් මඩුවක සිට කිසියම් කඩයකට හෝ මස් විකුණන සභානයකට ගෙනයා යුතු නොවේ.

- (2) (a) මස්ගෙනයාම සඳහා පාවිච්චිකරන සෑම පෙට්ටියක්ම ඇතුළු පැත්තේ තුත්තනාගම් හෝ පෙරෙන සවභාව නොමැති ද්‍රව්‍ය වර්ගයක් හෝ අල්ලන ලදුව හා මුඩියක් ඇතුළු තිබිය යුතුයි.
- (b) මස්ගෙනයාම සඳහා පාවිච්චිකරන සෑම රථයකම:—
 - (i) අවිවේන් හෝ වෘ්භවෙන් හෝ මැස්සන්ගෙන් හෝ දුච්ලේන් අපිරිසිදුවීමෙන් හෝ ආරක්ෂාවීමට වහලක්ද;

- (ii) මහජනයාට නොපෙනෙන සේ ආවරණයවීමට රථයේ විවෘතව පවත්නා එක් එක් කෙළ වරේ ආවරණයක්ද;
- (iii) මස් රැස්කිරීම සඳහා ඇතුල්පෑත්තේ තුත්ත නාගම් හෝ දියසිරුව උරානොගන්නා වෙනත් යම් ද්‍රවයක් හෝ අල්ලනලද කාමරයක්ද;

නිබිය යුතුයි.

(3) (1) වෙනි ඡේදයේ විධිවිධාන උල්ලංඝනය කරමින් යම් මසක් ගෙනයනු ලබන්නේ නම් එකී උල්ලංඝනය කිරීම ගැන වගකිය යුතු වන්නේ ඒ මස් ගෙනයාමට නියම කළා වූ අයයි. එසේ නැත්නම් ඒ මස් ගෙනයාම යමකු වෙනුවෙන් කරනු ලැබෙන්නේ ඒ අයයි.

7. මස්, කුකුළු, තාරා ආදී පක්ෂීන්, අලුත් මාළු, එලවළු, හාල්, කුළුබඩු හෝ වෙනත් ආහාර ද්‍රව්‍ය විකිණීම (වෙළඳාම් පලකින් බාහිරවූ) යම් කඩයක් හෝ යම් ස්ථානයක් සඳහා බලපත්‍රලත් අය විසින්:—

(a) ඒ වෙළඳාම කරගෙන යන ස්ථානයේ කාටත් පෙනෙන තැනක 3 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ ලබාගත් බලපත්‍රය සවිකොට තබාගත යුතුයි. එසේ බලපත්‍රය සවිකිරීමට නොහැකිවූවිට ලයිසන් බලපත්‍රයේ අංකයත්, බලපත්‍රකාරයාගේ නමත් පැහැදිලි ලෙස පින්තාරු කරනලද ලැල්ලක් ඒ ස්ථානයේ කාටත් පෙනෙන තැනක සවිකළ යුතුයි;

(b) ඒ ස්ථානය ශුච්චවිලව හා සනීපාරක්ෂක තත්වයක තබාගත යුතුවන්නේ හැර එහි තිබෙන සියලුම මිශ්‍රණ විදුරු කැබලි දමා සිමෙන්තියෙන් වසා දැමිය යුතුයි.

8. ආහාර ද්‍රව්‍ය විකිණීම සම්බන්ධයෙන් වූ මේ අතුරු ව්‍යවස්ථාවලින් යම් අතුරු ව්‍යවස්ථාවක් කඩකිරීම නිසා දෙවරක් හෝ ඊට වැඩිවාර ගණනක් හෝ වරදකාරයා බැව් ඔප්පු වූ යම් බලපත්‍රකාරයෙකුට ගම්බද උසාවියකින් නියම කරන වෙනත් යම් දඬුවමකට අමතර වශයෙන් ඔහුගේ බලපත්‍රය අවලංගු කිරීමද, නීත්‍යානුකූලය; එසේ අවලංගු කිරීම ගැන බලපත්‍රකාරයාට කිසිම අලාභයක් අයකරගැනීමට අයිතිවාසිකමක් නැත්තේය.

9. මේ අතුරු ව්‍යවස්ථාවල:—

“ප්‍රධානතුමා” යනුවෙන් කායඝී සභාවේ ප්‍රධානතුමා අදහස් කරනු ලැබේ;

“කායඝී සභාව” යනුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාකදුර ගම්ප්‍රදේශයේ ගම්කායඝී සභාව අදහස් කරනු ලැබේ.

උප ලේඛනය

වාර්ෂික

බලපත්‍ර ගාස්තුව

වෙළඳාමේ විස්තර

	රු.	ශ.
(1) මස් වෙළඳාම සඳහා ..	15	0
(2) කුකුළු, තාරා ආදී පක්ෂීන් වෙළඳාම සඳහා ..	15	0
(3) අලුත් මාළු වෙළඳාම සඳහා ..	5	0
(4) එලවළු වෙළඳාම සඳහා ..	5	0
(5) හාල් වෙළඳාම සඳහා ..	5	0
(6) හාල් සහ කුළුබඩු වෙළඳාම සඳහා ..	5	0
(7) අංක 1 සිට 6 දක්වා ඉහතින් සඳහන් කරන ලද ද්‍රව්‍ය හැර නරක්වන සුළු වෙනත් ඕනෑම ද්‍රව්‍යයක් වෙළඳාම සඳහා ..	5	0
(8) අංක 1 සිට 6 දක්වා ඉහතින් සඳහන් කරන ලද ද්‍රව්‍ය හැර නරක්වන සුළු වෙනත් ඕනෑම ද්‍රව්‍ය දෙකක් වෙළඳාම සඳහා ..	7	50
(9) අංක 1 සිට 6 දක්වා ඉහතින් සඳහන් කරන ලද ද්‍රව්‍ය හැර නරක්වන සුළු වෙනත් ඕනෑම ද්‍රව්‍ය තුනක් වෙළඳාම සඳහා ..	10	0
(10) අංක 1 සිට 6 දක්වා ඉහතින් සඳහන් කරන ලද ද්‍රව්‍ය හැර නරක්වන සුළු වෙනත් ඕනෑම ද්‍රව්‍ය හතරක් හෝ ඊට වැඩි ගණනක් හෝ වෙළඳාම සඳහා ..	15	0

L.G.D.—GC 14/8/1.

ගම්සභා ආඥාපනත

ගම්සභා ආඥාපනතේ (198 වැනි පරිච්ඡේදයේ) 49 වැනි වගන්තිය යටතේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ තබරොලුව ගම් ප්‍රදේශයේ ගම් කායඝී සභාව විසින් සම්පාදිතව, 1947ක් වූ සැප්තැම්බර් මස 24 වැනි දින අඩක 9,773 දරණ ගැසට් අතිරේකයේ පළවූ ප්‍රකාශනයෙන් සංශෝධිතවූ එකී වගන්තියේ (3) වැනි උප වගන්තියෙන් ප්‍රදේශ පාලනය පිළිබඳ අමාත්‍යතුමා කෙරෙහි පැවරී තිබෙන බලයේ එතුමා විසින් සවිච්චි කරනලද අතුරු ව්‍යවස්ථා.

ඩී. සී. ආර්. ගුණවර්ධන,

ප්‍රදේශ පාලනය පිළිබඳ අමාත්‍ය කායඝීගයේ ස්ථාවර ලේකම්වරු.

වර්ෂ 1952ක් වූ ජූනි මස 18 වැනි දින කොළඹදීය.

කිරි පවිටි හා කිරි විකිණීම

1. ප්‍රධානතුමා විසින් ඒ සඳහා නිකුත්කරනලද බලපත්‍රයක් පිට මිස නැත්නම් කිසිවෙකු විසින් කිසිම කිරි පවිටියක් පවත්වාගෙන යායුතු නොවේ. එබඳු සෑම අවසර පත්‍රයක්ම 5 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ කලින් අවලංගු නොකරන ලද්දේ නම් එය නිකුත්කරනලද අවුරුද්දේ දෙසැම්බර් මස තිස් එක් වැනිදාට අවසාන වන්නේය.

2. කිරි පවිටියක් පිළිබඳවූ සියලුම දැන්වීම් බලපත්‍රකාරයා විසින් කිරි පවිටියේ රක්ෂාවෙහි යොදවාගෙන ඇති යම් අයකුට භාරදෙනු ලැබුවොත් එය ඒ බලපත්‍රකාරයාට භාර දුන්නාමෙන් සැලකිය යුතුයි.

3. කිරි පවිටියක සෑම බලපත්‍රකාරයකු විසින්ම තමා වෙත භාරකර තිබෙන යම් දැන්වීමක සඳහන්වූ නියමයන්—

(a) එහි සඳහන්වූ කාලසීමාව ඇතුළතදී හෝ;

(b) එහි එබඳු කාලසීමාවක් නියමකර නැත්නම් තමාට ඒ දැන්වීම භාරදුන් දින සිට දවස් සතක් ඇතුළතදී; හෝ

ඉෂ්ටකළ යුතුයි.

4. 1 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍රයක් නිකුත්කර තිබෙන කාලසීමාවක් ඇතුළතවූ ඕනෑම වේලාවක බලපත්‍රලත් ස්ථානය ඒ බලපත්‍රය නිකුත්කිරීම සම්බන්ධයෙන් මේ අතුරු ව්‍යවස්ථාවල සඳහන් කර තිබෙන නියමයන්ට එකඟව නොපවත්නේ නම් ඒ ස්ථානය එකී විධිවිධානවලට එකඟවන පරිද්දෙන් කළයුතුව තිබෙන සෑම දෙයක්ම කරනට ඕනෑම කාලයක ප්‍රධානතුමා විසින් බලපත්‍ර කාරයාවෙත ලියවිල්ලකින් දැන්වීමක් භාරකරවිය හැකිය. ඒ කිරි පවිටියේ බලපත්‍රකාරයා ඒ දැන්වීමේ නියමයන් ඉෂ්ට කිරීම පැහැර හැරියොත් ප්‍රධානතුමා විසින් ඒ බලපත්‍ර කාරයාගේ බලපත්‍රය තාවකාලික වශයෙන් අවලංගුකළ හැකිය.

5. කිරි පවිටි හා කිරි විකිණීම පිළිබඳවූ මේ අතුරු ව්‍යවස්ථාවලින් යමක් කඩකිරීම නිසා කිරි පවිටියක යම් බලපත්‍රකාරයකු දෙවෙනි වරට හෝ ඊටපසු වාරයක හෝ වරදකාරයා බව ගම්බද උසාවියකදී ඔප්පුකරනු ලැබුවොත් ඒ උසාවියෙන් නියමකරන වෙනත් යම් දඬුවමකට අමතර වශයෙන් ඒ බලපත්‍රකාරයාගේ බලපත්‍රයද අවලංගු කිරීම නීත්‍යානුකූල වන්නේය. තවද එසේ අවලංගු කිරීමක් ගැන ඒ බලපත්‍රකාරයාට මොනම අලාභයක්වත් අයකරගැනීමට අයිතිවාසිකමක් නැත්තේය.

6. කිසිවෙකු විසින්, තමා—

(a) කිරි පවිටියක බලපත්‍රකාරයකු හෝ 18 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ ලියාපදිංචිකිරීමේ කාඩ් පත්‍රයක් නිකුත්කරනු ලැබූ කිරි වෙළෙන්දකු; හෝ

(b) ලියාපදිංචිකරනලද කිරි සපයන්නකු හෝ 22 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ නිකුත්කරනලද හඳුනාගැනීමේ කාඩ් පත්‍රයක් දරන්නකු; හෝ

වන්නේ නම් මිස නැත්නම් ගම් ප්‍රදේශය තුළ කිරි විකිණීමට ඉදිරිපත්කිරීම, විකිණීම, ඇවිද විකිණීම, විකිණීමට ගෙනගොස් භාරදීම; අහෝ විකිණීමට ඉගැන්වීම හෝ ඉතාකළ යුතුයි.

7. (1) බලපත්‍රයක් ලබාගැනීමට අදහස්කරනු ලබන කිරි පව්වියේ ගවයන් තබාගැනීමට අදහස්කරන ගොඩනැගිල්ල හෝ මඩුව පහත දැක්වෙන නියමයන්ට අනුකූලව තිබෙනොත් මිස නැත්නම් කිරි පව්වියක් තබා ගැනීමට කිසිවකුට බලපත්‍රයක් දෙනු නොලැබේ:—

- (a) ඒ ගොඩනැගිල්ල හෝ මඩුව මනා තත්ත්වයක හා හොඳට ආලෝකය හා වාතාශ්‍රය ඇතුළත් තිබිය යුතුයි;
- (b) මුත්‍රා, සේදියන වතුර හා කුණු වතුර වසන ලද භාජන එකකට හෝ ඊට වැඩි ගණනක් ආතුළට ගලා යාමට සැලැස්වීමට ඒ ගොඩනැගිල්ලේ හෝ මඩුවේ සුදුසු කාණු සපයා තිබිය යුතුයි;
- (c) ඒ ගොඩනැගිල්ලේ හෝ මඩුවේ තබාගන්නට අදහස්කරන එළදෙනුන්ගේ සංඛ්‍යාවේ හැටියට එක් එක් එළදෙන වෙනුවෙන් අඩුගණනේ වගී අඩි හතළිහක බිම් ප්‍රමාණයක් බැගින්ද සහ අඩි හාරසියයක ව්‍යාවරණ ඉඩ ප්‍රමාණයක් බැගින්ද ඇතුළත් තිබිය යුතුයි;
- (d) ඒ ගොඩනැගිල්ලේ හෝ මඩුවේ සිට සුදුසු තරම් ඈතකින් පිහිටි යම් ස්ථානයකින් පිරිසිදු වතුර සැපයෙන ප්‍රමාණයක් ලබාගැනීමේ පහසුකම් ඇතුළත් තිබිය යුතුයි;
- (e) ඒ ගොඩනැගිල්ලේ හෝ මඩුවේ බිත්ති සහ වහල කලින් පවත්නා යම් ද්‍රව්‍යයකින් සාදා තිබිය යුතුයි;
- (f) ඒ ගොඩනැගිල්ලේ හෝ මඩුවේ ලී වැඩවල තෙල් සායම් හෝ සුදුහුණු හෝ ගා තිබිය යුතුයි;
- (g) ඒ ගොඩනැගිල්ලේ හෝ මඩුවේ බිම සිමෙන්ති කොන්ක්‍රීට් දමා හෝ සිමෙන්තියෙන් කපලා කරනු ලැබ ගල් හෝ ගඩොල් අතුරා තිබිය යුතුයි.

(2) බලපත්‍රයක් ලබාගැනීමට අදහස්කරන කිරි පව්වියේ කිරි කාමරය මෙන් පාවිච්චිකිරීමට අදහස්කරන ගොඩ නැගිල්ල හෝ මඩුව පහත දැක්වෙන නියමයන්ට අනුකූලව තිබෙනොත් මිස නැත්නම් කිසිවකුට කිරි පව්වියක් තබා ගැනීමට බලපත්‍රයක් දෙනු නොලැබේ:—

- (a) හරක් මඩුවේ සිට නොහොත් වෙනත් ගොඩනැගිල්ලට සිට අඩි විසිපහකට අඩුනොවන දුරකින් හා යම් කිසි වැසිකිලියක සිට, වැසිකිලි වලක සිට, අළු වලක සිට, සදකාලික පෝරගොඩක සිට හෝ පොළොව යට තනනලද අනාවරණ කාණුවක සිට අඩි එකසියකට අඩු නැති දුරකින්ද ඒ ගොඩ නැගිල්ල හෝ මඩුව පිහිටා තිබිය යුතුයි;
- (b) ඇතුළට කුණු හා දුම්බල වැටීම වළක්වාලීමට හැකි පුළුඟු වද්ද, තෙල් සායම්කරන ලද ලැලිවලින් සාදනලද සිලිමක් ඒ ගොඩනැගිල්ලට හෝ මඩුවට සපයා තිබිය යුතුයි;
- (c) ඒ ගොඩනැගිල්ලේ හෝ මඩුවේ (බිම වගී ප්‍රමාණ යෙන් පහළොවෙන් එක පංගුවකට අඩුනොවන ජනේල වගී ප්‍රමාණයක් ඇති) අඩුගණනේ එක ජනේලයක් හා දෙරක් පිහිටුවා තිබිය යුතුයි;
- (d) සියලුම දෙරවල් හා ජනේල් මැස්සන්ට ඇතුල්විය නොහැකි දැල්වලින් ආවරණයකොට තිබිය යුතුයි;
- (e) ඒ ගොඩනැගිල්ලේ හෝ මඩුවේ අඩුගණනේ එක දෙරකටවත් ප්‍රතිවිරුද්ධව එක ජනේලයක් පිහිටුවා තිබිය යුතුයි;
- (f) ඒ ගොඩනැගිල්ලේ හෝ මඩුවේ එකිනෙකට ප්‍රති විරුද්ධව පිහිටි බිත්ති දෙකක්වත් එලිමහනට තෙරා තිබිය යුතුයි;
- (g) බිත්ති උසින් අඩි හතකට අඩුනොවිය යුතුයි; ගඩොල්, ගල් හෝ කබුක්ගල් යන මෙයින් සාදා තිබිය යුතුයි;
- (h) සෑම ඇතුල් බිත්තියක්ම බිම සිට අඩි හතරක් උසට අහල් තුන්කාලකට ක්‍රෝමයක් සහිතව ඇති සිමෙන්ති කපලාලකින් ආවරණයකර තිබිය යුතුයි;
- (i) ඇතුල්බිත්ති හුණු බදමෙන් කපලාලකොට හෝ සුදු හුණු හා හෝ තිබිය යුතුයි;
- (j) බිම අඩුගණනේ අහල් හතරක්වත් සහිතව සිමෙන්ති දමා තිබිය යුතුයි;
- (k) වහල්පල පොළොව මට්ටමේ සිට අඩුගණනේ අඩි හයක්වත් උස්විය යුතුය.

8. කිරි පව්වියක සෑම බලපත්‍රකාරයකු විසින්ම ඒ ස්ථානයෙන් පිටත කාටත් පෙනෙන නැතක "Licenced Dairy" (බලපත්‍රලත් කිරි පව්විය) යන වචනය හා එහි සිංහල හා දෙමළ අනුවාදන් ඉංග්‍රීසියෙන්, සිංහලෙන් හා දෙමළෙන් නමැගේ නමත් පැහැදිලි ලෙස අදිනලද ලැල්ලක් සවිකර තැබිය යුතුයි.

9. කිරි පව්වියක සෑම බලපත්‍රකාරයකු විසින්ම:—

- (a) (කිරි විකුණන්නන්ගේ නම්ද ඇතුළුව) එහි රකුණාවේ නියුක්ත සියලුම අයගේ නම් හා මවුන්ට ලියුම් ලැබෙන පිලිවෙලටල් අඩංගු ලැයිස්තුවක් පහසු වෙන් පරීක්ෂාකළ හැකි පරිදි ඒ ස්ථානයේ තබා ගැනීමට සැලැස්විය යුතුයි;
- (b) සෑම අවුරුද්දකම ජුනි හා දෙසැම්බර් යන මාසවලදීත් ප්‍රධානතමා විසින් ලියවිල්ලකින් නියමකරනු ලබන වෙනත් කාලවේලාවලදීත් කිරි කාමරයේ බිත්තිවල සුදුහුණු ගැවිය යුතුයි;
- (c) සෑම දවසකට එක වරක් බැගින්වත් කිරි කාමරයේ බිම හා එහි මේසයේ උඩතව්ටුව සේදවිය යුතුයි;
- (d) කිරි පව්වියේ පාවිච්චිකරන හෝ ඊට අයත් සියලුම උපකරණ, ලී බඩු හා වෙනත් ද්‍රව්‍ය පිරිසිදුව තබා ගැනීමට සැලැස්විය යුතුයි;
- (e) කිරි පව්වියේ සියලුම කොටස් ශුඛපවිත්‍රව හා මනා තත්ත්වයක තබාගැනීමට සැලැස්විය යුතුයි;
- (f) අඩුගණනේ දවසකට වරක් බැගින්වත් සියලුම ගොම, කුණුකසල, මුත්‍රා හා සේදියන වතුර කිරි පව්වියෙන් ඉවත්කොට මහාජනයාට අවහිරයක් නොවන යම් පරිද්දකින් කිරි පව්වියෙන් ඉවත් කොට කිරි පව්වියෙන් සුදුසු තරම් ඈතට ගෙන ගොස් සුදස්සක් කරවිය යුතුයි;
- (g) නණකොළ හෝ පිදුරු හැර වෙනත් සියලුම ගව ආහාර මිශ්‍රණයට ඇතුල්විය නොහැකි සුදුසු භාජන වල තැන්පත් කරවිය යුතුයි.

10. කිරි පව්වියක බලපත්‍රකාරයා විසින් කිරි පව්වියේ තිබෙන කිරි සහිත සෑම භාජනයක්ම පිරිසිදු වැස්මකින් හෝ පියනකින් සුදුසු පරිදි ආරක්ෂාකිරීමට යුතුවන්නැහැර කිරි ගෙනයාමේදී එය නරක්වීම වළක්වාලීමට සියලු විධිවිධානද යෙදිය යුතුයි.

11. කිරි පව්වියක බලපත්‍රකාරයා විසින් කිරි පව්වියේ පාවිච්චිකරන කිසිම කිරි භාජනයක්, වෙබරු සාදන යන්ත්‍ර යක්, යොදා වෙන්කරන යන්ත්‍රයක් හෝ වෙන උපකරණ යක් කිරි පව්වියේ කටයුතු සඳහා මිස වෙනත් කටයුත්තකට පාවිච්චිකිරීමට ඉඩනොදිය යුතුවන්නැහැර, එබඳු එක් එක් භාජනය, වෙබරු සාදන යන්ත්‍රය, යොදා වෙන්කරන යන්ත්‍රය හෝ වෙනත් උපකරණ එය පාවිච්චිකරනු ලබන එක් එක් වාරයෙන් පසුව උණුවනුයේ හොඳට සේදවිය යුතුයි.

12. (1) බෝවෙන රෝගයකින් හෝ සමේ රෝගයකින් හෝ වසංගත රෝගයකින් පෙළෙන්නාවූ හෝ ලහදී පෙළනාවූ හෝ එබඳු රෝගයකින් පෙළෙන කිසිවෙකුට ලහදී සාන්තුකිරීමේ යෙදී සිටියාවූ කිසිම කෙනෙකු විසින් ඒ රෝගය බෝවීමට හා රෝග බීජයන් මෝරණු ලැබීමට ගත වන කාලසීමාවන් පසුවනතෙක් කිරි පව්වියට ඇතුල්වීම හෝ කිරි පිලියෙලකිරීමේ, විකිණීමේ හෝ ගෙනයාමේ හෝ කටයුත්තකට සහභාගිවීම හෝ නොකළ යුතුයි.

(2) කිරි පව්වියක බලපත්‍රකාරයෙකු විසින් හෝ එය භාරව සිටින්නාවූ අයෙකු විසින් හෝ යම් බෝවෙන රෝගයකින්, වසංගත රෝගයකින් හෝ සමේ රෝගයකින් පෙළෙන්නාවූ හෝ පෙළනාවූ හෝ එබඳු රෝගයකින් පෙළෙන කෙනෙකුට සාන්තු කිරීමේ යෙදී සිටියාවූ කිසිම කෙනෙකු එකී රෝගය බෝවීමට හා රෝග බීජයන් මෝරණු ලැබීමට ගතවන කාලසීමාවන් පසුවනතෙක් කිරි පව්වියේ රකුණාවේ යොදවාගැනීම හෝ එබඳු අයකුට කිරි පව්වියට ඇතුල්වීමට ඉඩදීම හෝ නොකට යුතුයි.

13. කිරි පවිටියක බලපත්‍රකාරයා විසින් :—

- (a) ඉතා හොඳට ශුඛපවිත්‍ර නොකරනලද කිසිම භාජනයකට කිරි වත්කිරීමට ;
- (b) විදුරු, පිහන් මැටි, ඔපදමනලද පිහන් මැටි, ඇනමල් හෝ ගැල්වනයිස් කරපු යකඩ යන මේවායින් තනනලද භාජනයකට හැර වෙන කිසිම භාජනයකට කිරි වත්කර නැතිමට ;
- (c) කිරි වත්කර තබාගැනීමට පාවිච්චිකරනු ලබන මොනම භාජනයක්වත් කිරි කාමරයෙන් පිට කිසිම තැනක තැබීමට ;
- (d) කිරි දෙවන වේලාව එක්කම ඊට මත්තෙන් එළදෙනගේ බුරුල්ල හා තනපුඩු හොඳට ශුඛපවිත්‍ර කොට පිරිසිදු වූ තෙත රෙද්දකින් පිසදමන ලදුවද කිරිදෙවන අයගේ අත් හොඳට සෝදා පිරිසිදුකරන ලදුවද තිබෙනොත් මිස නැත්නම් කිසිම එළදෙනකුගෙන් කිරි දෙවීමට ;
- (e) විකිණීමට අදහස්කරන කිරි, කිරි කාමරයේ හැර වෙන ස්ථානයක තබා තිබීමට ; හෝ
- (f) මොනම කාරණයක් නිසාවත් කිසිම සතකට හෝ කුරුල්ලකට කිරි කාමරයට ඇතුල්වීමට හෝ එහි තනරවී සිටීමට ;

සැලැස්වීම හෝ ඉඩදීම හෝ නොකළ යුතුයි.

14. කිරි පවිටියේ රක්ෂාවේ නියුක්ත අයවලුන් අතර යම් බෝවෙන රෝගයක්, සමේ රෝගයක් හෝ වසංගත රෝගයක් හටගැනුනොත් හෝ ඒ පිළිබඳව යම් සැකයක් පැන නැංගොත් බලපත්‍රකාරයා විසින් ඒ බව වහාම ප්‍රධාන තුමාට දැනුම්දිය යුතුයි.

15. කිරි පවිටියක බලපත්‍රකාරයා විසින් ක්ෂයරෝගයෙන් දරුණුලෙස බුරුල්ල දැවිල්ලෙන්, කුර හා කට ලෙඩින් ඇත්තූකස් නම් ගව වසංගත රෝගයෙන් හෝ බුරුල්ලේ සැදෙන “ ඇන්ටිනොමිකෝයිස් ” නම් රෝගයෙන් පෙළෙන කිසිම එළදෙනකුගෙන් ලත් කිරි විකිණීම හෝ විකිණීමට ඉඩදීම, හෝ මනුෂ්‍යයන්ගේ පාවිච්චිය සඳහා විකිණීමට අදහස්කරන කිරිවලට එවැනි කිරි එකතුකිරීම හෝ එකතු කිරීමට ඉඩදීම හෝ නොකළ යුතුයි.

16. කිරි පවිටියක බලපත්‍රකාරයා විසින් කිරි ගබඩාකිරීමේ හා පිළියෙලකිරීමේ කටයුත්තකින් බාහිරවූ කිසිම කට යුත්තක් සඳහා කිරි කාමරය පාවිච්චිකිරීම හෝ පාවිච්චි ෆීර්මට ඉඩදීම හෝ නොකළ යුතුයි.

17. කිරි පවිටියක බලපත්‍රකාරයා විසින් බලපත්‍ර ලත් කිරි පවිටියේ තබාගෙන ඇති එළදෙනකුගෙන් බාහිරවූ වෙනත් එළදෙනකුගෙන් ලබාගත් කිරි කිසිවකට විකිණීම හෝ සැප සීම හෝ නොකළ යුතුයි.

18. ප්‍රධානතුමා විසින් බලපත්‍රලත් සෑම කිරිපවිටි හිමියකුටම එක් එක් කිරි වෙළෙන්දා වෙනුවෙන් කිරි වෙළෙන්දාගේ නම හා මාපට ඇඟිලි සලකුණත් බලපත්‍ර කාරයාගේ නම හා කිරිපවිටිය ලියාපදිංචි කිරීමේ අංකයත් අඩංගු ලියාපදිංචි කිරීමේ කාඩ් පත්‍රයක් බැගින් නිකුත්කළ යුතුයි.

19. ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් බලපත්‍ර පවරනලද වෛද්‍ය නිලධාරියකු විසින් පරීක්ෂාකර බලා ඒ කිරි වෙළෙන්දා යම්කිසි සමේ රෝගයකින්, වසංගත රෝගයකින් හෝ බෝවෙන රෝගයකින් නිදහස් කියා සහතික කරන තුරු 18 වැනි අතුරු ව්‍යවස්ථාවේ සඳහන් කිසිම ලියාපදිංචි කිරීමේ කාඩ් පත්‍රයක් නිකුත් නොකළ යුතුයි. එබඳු ලියා පදිංචිකිරීමේ කාඩ්පත්‍රයක් වෙනත් කෙනකුට පැවරිය නොහැකිය.

20. (1) ප්‍රධානතුමා විසින් හෝ ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් බලපත්‍ර පවරනලද ඕනෑම නිලධාරියකු විසින් බලපත්‍රලත් ඕනෑම කිරි පවිටියකින් හෝ 18 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ ලියාපදිංචි කිරීමේ කාඩ්පත්‍රයක් නිකුත් කරනු ලැබූ යම් කිරි වෙළෙන්දකුගෙන් හෝ එයට නියම මුදල ගෙවා විග්‍රහකර බැලීම පිණිස කිරි සෑම්පලයක් ඕනෑම වේලාවක ඉල්ලා ඊට වැටහෙන මුදල ගෙවා ලබාගත හැකිය.

(2) කිරි පවිටියක කිසිම බලපත්‍රකාරයකු විසින්, හෝ 18 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ ලියාපදිංචිකිරීමේ කාඩ් පත්‍ර යක් ලැබූ ඕනෑම කිරි වෙළෙන්දකු විසින් හෝ නීතිප්‍රකාර (1) වැනි ඡේදය යටතේ කරනලද ඉල්ලීමක් ප්‍රතික්ෂෙප නොකළ යුතුයි.

21. ගම් ප්‍රදේශයෙන් පිටත නිපදවනලද කිරි ගම් ප්‍රදේශය ඇතුළත යම් තැනක තබා විකිණීමට බලාපොරොත්තුවන සෑම කෙනකු විසින්ම, නමා කිරි සපයන්නකු වශයෙන් කායාඪී සභාවේ පොත්වල ලියා පදිංචි කරවා ගත යුතුයි. එසේ ලියා පදිංචි කිරීම සඳහා ගාස්තුවක් අයකරනු නොලැබේ.

22. ලියාපදිංචි කරනු ලැබූ සෑම කිරි සපයන්නකු විසින්ම ඒ කිරි සපයන්නා ලෙස කිරි විකිණීමට හෝ ගෙන ගොස් භාරදීමට හෝ රක්ෂාවේ යොදවාගෙන තිබෙන එක් එක් කිරි වෙළෙන්දා වෙනුවෙන් ප්‍රධානතුමාගෙන් අවුරුදු පතා හඳුනා ගැනීමේ කාඩ් පත්‍රයක් නිකුත් කරවා ගත යුතුයි.

23. (1) ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් බලපත්‍ර පවරන ලද වෛද්‍ය නිලධාරියකු විසින් යම් කිරි සපයන්නකුගේ ගවයන්, දේපල හා උපකරණ පරීක්ෂාකර බලා ඔහු ලියා පදිංචිකරනු ලැබීමට සුදුසුයි රෙකමන්කර නොතිබේ නම් ප්‍රධානතුමාට එතුමාගේ කලාපයේ භාවිතයට 21 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ ඒ අය ලියාපදිංචි නොකර සිටිනට පුළුවන.

(2) යම් කිරි වෙළෙන්දකු පරීක්ෂාකර බලා ඔහු යම් බෝවෙන රෝගයකින් වසංගත රෝගයකින් හෝ හමේ රෝගයකින් නිදහස් කියා වෛද්‍ය නිලධාරියකු සහතික කරනතුරු, ප්‍රධානතුමා විසින් ඒ කිරි වෙළෙන්දාට 22 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ හඳුනා ගැනීමේ කාඩ් පත්‍රයක් නිකුත් කිරීමද එසේම ප්‍රතික්ෂෙපකරන හැකිය. 22 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ ප්‍රධානතුමා විසින් කිරි වෙළෙන්දකුට නිකුත්කරන හඳුනාගැනීමේ සෑම කාඩ් පත්‍රයකට පහත දැක්වෙන තොරතුරු අඩංගු විය යුතුයි. එනම් :—

- (a) ස්වාමියාගේ නම හා ලියාපදිංචිකිරීමේ අංකය ;
- (b) වෙළෙන්දාගේ නම හා මාපට ඇඟිලි සලකුණ.

24. 18 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ ලියාපදිංචිකිරීමේ කාඩ් පත්‍රයක් නිකුත්කරනු ලැබූ සෑම කිරි වෙළෙන්දකු විසින්, හඳුනාගැනීමේ කාඩ්පත්‍රයක් දරණ සෑම අයකු විසින්, කිරි විකිණීමට ඉදිරිපත්කිරීමේදී, විකිණීමේදී, ගෙනගොස් භාරදීමේදී හෝ කිරි ගෙනයාමේදී, ඒ ඒ අවස්ථාවේ භාවිතයට තමාගේ ලියාපදිංචිකිරීමේ කාඩ්පත්‍රය හෝ අඳුනාගැනීමේ කාඩ්පත්‍රය තමා ලෙස තබාගනුයුත්තේ හැර ප්‍රධානතුමා විසින් හෝ ඒ සඳහා ප්‍රධානතුමා විසින් විධිවිධ පරිදි බලපත්‍ර පවරනලද යම්කිසිවකු විසින් හෝ එය ඉදිරිපත් කර සිටින්නටයයි නියම කළ විට එසේ කළ යුතුයි.

25. ප්‍රධානතුමා විසින් හෝ එතුමා විසින් ලියවිල්ලකින් බලපත්‍ර පවරනලද යම් කිසිවකු විසින් හෝ සුදුසු වූ භෑම විටෙකදීම මේ අතුරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍රයක් නිකුත් කරනු ලැබූ ඕනෑම කිරි පවිටියකට ඇතුල්වී පරීක්ෂාකිරීම නීත්‍යානුකූල වන්නේය. ඒ කිරි පවිටියේ බලපත්‍රකාරයා විසින් ඔහුට අවශ්‍ය වූ භෑම ආධාරයක්ම දිය යුතුයි.

26. කිසිවකු විසින් ගම් ප්‍රදේශය ඇතුළත—

- (a) “Skimmed Milk” යන ඉංග්‍රීසි පදය හා එහි සිංහල, දෙමළ පරිවර්තන ලියනලද ලේබලයක් පිට අලවනලද භාජනයක වත්කරනු ලැබද, විකුණන අවස්ථාවේදී එය යොදාගත ඉවත්කරනලද කිරි යනුවෙන් ප්‍රකාශකරනු ලැබද තිබෙනොත් මිස නැත්නම් යොදාගත ඉවත්කරනලද කිරි ; හෝ
- (b) දිය සිරුව නොපවත්නා සුළු යම්කිසි සාබිද ද්‍රව්‍යයකින් සුදුසු පරිදි නොවසනලද කටවල් ඇති බෝතලවල දමනලද කිරි ;

(c) වතුර හෝ වෙනත් යම් බාහිර ද්‍රව්‍යයක් හෝ ද්‍රවයක් මිශ්‍රකරන ලද්දකට කිරී ; හෝ

විකිණීමට තැබීම, විකිණීමට ඉදිරිපත්කිරීම හෝ බෙදා හැරීම, විකිණීම හෝ ඇවිද විකිණීම හෝ නොකළ යුතුයි. එහෙත් තේ හෝ කෝපි කඩයක හෝ බත් කඩයක ඒ ස්ථානයේදීම පාවිච්චිකිරීම පිණිස තේ, කෝපි හෝ කොකෝවා මිශ්‍රකරනලද කිරී මේ අතුරු ව්‍යවස්ථාව සඳහා මිශ්‍ර කිරීමක් වශයෙන් සලකනු නොලැබේ.

27. 26 වැනි අතුරු ව්‍යවස්ථාව කඩකිරීම නිසා වරදකාරයා බැව් පෙනෙන්නට තිබෙන යම් කිසිවකු වෙතත් යම් කිසිවකුගේ නියෝජිතයකු හෝ මෙහෙකරුවකු බැව් ඔප්පු වුනොත්, උසාවියට ඒත්තුගත හැකි පරිදි එකී වෙනත් අය විසින් ඒ අතුරු ව්‍යවස්ථාවේ විධිවිධාන ඉෂ්ටකිරීමට අවශ්‍ය සියලුම උවදෙස් දී ඊට විධිවිධාන පරිදි ප්‍රතිකාර ගන්නාලද බවත් ඔහුගේ දැනීමක්, අනුදැනීමක් හෝ ප්‍රතිඥාවක් නැතුව ඒ මෙහෙකරුවාගේම නොහොත් නියෝජිතයාගේම ක්‍රියාවක් හෝ පැහැර හැරීමක් නිසා ඒ අතුරු ව්‍යවස්ථාව කඩවී තිබෙන බවද ඔප්පුකරනු ලැබුවොත් මිස නැත්නම් ඒ අයද ඒ අතුරු ව්‍යවස්ථාව කඩකිරීම ගැන වරදකාරයා වන්නේය.

28. කිරිපවිටියක සෑම බලපත්‍රකාරයකු විසින්ම (කිරිපවිටි හා කිරි විකිණීම පිළිබඳව) මේ අතුරු ව්‍යවස්ථාවල ඉංග්‍රීසි, සිංහල හා දෙමළ පිටපතකුත් බලපත්‍රයත් රාමුකරවා කිරි පවිටියේ කාටන් පෙනෙන ස්ථානයක ඒල්ලා තැබීමට සැලැස්විය යුතුයි.

මායිම් හා වැටවල්

29. ගොවිතැන්කරනු නොලැබූ සෑම ඉඩමක අයිතිකාරයා විසින්, බදුකාරයා විසින්, පදිංචිකාරයා විසින් හෝ භාරකාරයා විසින් ඒ ඉඩමේ මායිම් පැල ඉනි වැටවලින් හෝ කාණුවලින් හෝ පොළොවේ තදින් සවිකරනලද ගල්වලින් හෝ ගම් ප්‍රදේශයේ සිරිත් පරිදි පවත්නා වෙනත් යම් ක්‍රමයකින් හෝ සලකුණු කළ යුතුයි.

30. ගොවිතැන්කරනුලැබූ සෑම ඉඩමක අයිතිකාරයා විසින්, බදුකාරයා විසින්, පදිංචිකාරයා විසින් හෝ භාරකාරයා විසින් ඒ ඉඩමේ මායිම් දිගේ වැටක් බඳ ඒ වැට මනාලෙස තබාගත යුතුයි.

31. එකිනෙකට යාව පිහිටි යම් ඉඩම් දෙකක් සම්බන්ධයෙන් වුවද ඒ ඉඩම් දෙක අතරවූ පොදු මායිම් පිහිටුවීම, සලකුණුකිරීම හෝ සෑදීම සහ එය මනාලෙස පවත්වාගෙනයාම ගැන ඒ ඉඩම් දෙකේම අයිතිකාරයන් විසින් හෝ බදුකාරයන් විසින් හෝ පදිංචිකාරයන් විසින් හෝ භාරකාරයන් විසින් එක්වී වගබලාගත යුතුයි : එහෙත් ඒ ඉඩම්වලින් එකක අයිතිකාරයා විසින් හෝ බදුකාරයා විසින් හෝ පදිංචිකාරයා විසින් හෝ භාරකාරයා විසින් අනිත් ඉඩමේ ගස් කොළන්වලට හෝ වැවිලිවලට අලාභයක් සිදුනොවන ලෙස අවශ්‍යවූ සෑම විධිවිධානයක්ම යොදා තමාගේ විශ්දමෙන් පොදු මායිමක් බැඳීම නීත්‍යානුකූලය.

32. තමාගේ විශ්දමින් මායිම් වැටක් බඳින කොසිම කෙනෙකුට වුවද ඒ මායිම් වැටේ පැලඉනිවලට සිටවනලද ගස්වලින් උපදින දේ භුක්තිවිඳීමට අයිතිවාසිකම් තිබේ. තවද ඔහුගේ කැමැත්ත නැතුව කිසිවකු විසින් එබඳු මොනම වැටක වුවද සිටවා තිබෙන ගස්වලින් කොළ සුරාදුම්ම හෝ අතු කපාදුම්ම හෝ නොකළ යුතුයි.

33. යම් ඉඩමක අයිතිකාරයා විසින් හෝ බදුකාරයා විසින් හෝ පදිංචිකාරයා විසින් හෝ භාරකාරයා විසින් හෝ ඔහු යටතේ වැඩකරන අය විසින් එහි වැටක්, අගලක් මායිම් සලකුණක් සෑදීම හෝ අලුත්වැඩියාකිරීම සඳහා උවමනාකරණ උපකරණ හා මෙවලම් ඇතුළුව ඒ ඉඩම එක්කම පිහිටි අනිත් ඉඩම් වලින් ඕනෑම එකකට ඇතුල්වීම නීත්‍යානුකූලය.

34. කිසිවකු විසින් යම් ඉඩමක පිහිටි මායිමක් දනුවන ලෙස හෝ ඕනෑකමින් වෙනස්කිරීම, මකාදැමීම හෝ මායිමකට අනතුරු කිරීම නොකට යුතුයි.

මංමාවන් හා අභිපාරවල්

35. (1) කිසිවකු විසින්—

(a) කිසිම පොදු මංමාවතකට හෝ අභිපාරකට අනතුරු කිරීම, හානිකිරීම, අවහිරකිරීම, හෝ එය බලෙන් අල්ලාගැනීම හෝ එය පාවිච්චිකරනු ලැබීමට වෙනත් ක්‍රමයකින් බාධාකිරීම ; හෝ

(b) කායඝී සභාවේ අවසරය පිට මිස නැත්නම් කිසිම පොදු මංමාවතක් හෝ අභිපාරක් වෙත අතකට හැරවීම ; හෝ නොකළ යුතුයි.

(2) මේ අතුරු ව්‍යවස්ථාව සඳහා “පොදු මංමාවත හෝ අභිපාර” යන්නට සාදාගෙන යන පොදු මංමාවතක් හෝ අභිපාරක්ද ඇතුළත්වන්නේය.

36. (1) යම් කුඹුරක් මැදින් වැටි තිබෙන පොදු අභිපාරක් සිරිත් පරිදි එහි පළල් ප්‍රමාණය ඇතිව මැනවින් පාලනය කිරීම ඒ කුඹුර හිමි අයවලුන්ගේ හා ගොවීන්ගේ යුතුකම වන්නේය.

(2) සිරිත් පරිදි එබඳු පොදු අභිපාරකට උවමනා තරම්වූ පළල් ප්‍රමාණය අඩුවන ලෙස කිසිවකු විසින් එය කැපීම හෝ බලෙන් අල්ලා අවහිර කිරීම හෝ නොකළ යුතුයි.

37. මැදින් වැටුණාවූ කිසියම් පොදු මංමාවතක් හෝ අභිපාරක් ඇති කිසියම් කුඹුරුයාගේ අස්වද්ද තිබෙන කල්හි, ප්‍රධානතමාගෙන් කලින් ලබාගත් අවසරයක් ඇතුළුව එතුමා විසින් නියම කරනුලබන යම් යම් කොන්දේසිවලට හා නියමයන්ට යටත්වද ඒ ගොවිතැන්කර තිබෙන කාලය ඇතුළතදී ඒ කුඹුරුවලට ගවයන් ඇතුල්වීම වැළැක්වීම සඳහා එකී මංමාවත හෝ අභිපාර හරහා සුදුසු කඩුල්ලක් සෑදීමට ඒ කුඹුරුයාගේ වගකර තිබෙන ගොවීන්ට අයිතිවාසිකම් තිබේ.

38. (1) යම්කිසි පොදු මංමාවතක් හෝ අභිපාරක් සෑදීමේ හෝ අළුත්වැඩියා කිරීමේ වැඩක් ආරම්භකර තිබෙනවිට අණබෙරයක් නිකුත්කිරීමෙන් හෝ වෙනත් ක්‍රමයකින් හෝ අඩුගණනේ තුන් දවසක්වත් කල්තියා දැනුම්දීමෙන් පසු ඒ කටයුතු සඳහා වුවමනාකරන තරම්වූ කාලයක්තුළ මහාජනයා විසින් එකී මංමාවත හෝ අභිපාර පාවිච්චිකරනු ලැබීම තහනම්කිරීමට ප්‍රධානතමාට බලය තිබේ.

(2) කායඝී සභාව විසින් ඒ සඳහා සම්මතකරගනු ලැබූ යෝජනාවකින් කිසියම් පොදු මංමාවතක් හෝ අභිපාරක ඕනෑම වර්ගයක හෝ පඩිකනියක අධික රථවාහන ගමනාගමනය සීමාකිරීම හෝ තතරකිරීම නීත්‍යානුකූල වන්නේය.

(3) ඕනෑම පොදු මංමාවතක් නොහොත් අභිපාරක් සම්බන්ධයෙන් මේ අතුරු ව්‍යවස්ථාවේ (2) වැනි ඡේදය යටතේ සීමාකිරීමක් නොහොත් තහනම්කිරීමක් පණවා තිබෙනවිට ප්‍රධානතමා විසින් ඒ. සීමාකිරීම නොහොත් තහනම්කිරීම දක්වන දැන්වීම ඉංග්‍රීසි, සිංහල හා දෙමළ භාෂාවලින් පිළියෙළකරවා ඒ මංමාවත නොහොත් අභිපාර පටන්ගන්නා ස්ථානයේත් අවසන්වන ස්ථානයේත්, එය වෙනත් යම් මංමාවතක් නොහොත් අභිපාරක් හා සම්බන්ධ වන ස්ථානයේත් කාටන් පෙනෙන පරිදි ප්‍රදර්ශනයකරවිය යුතුයි.

(4) කිසිවකු විසින් මේ අතුරු ව්‍යවස්ථාවේ 3 වැනි ඡේදය යටතේ ප්‍රදර්ශනයකර තිබෙන යම් දැන්වීමක නියමයන් ඉෂ්ට කිරීම පැහැරහැරිය යුතු නැත.

39. ඒ සඳහා ප්‍රධානතමා විසින් ලියවිල්ලකින් බලය පවරනලද ඕනෑම කෙනෙකු විසින්—

(1) සාදා තිබෙන්නාවූ නොහොත් සෑදීමට අරමුණුකොට ඇත්තාවූ යම්කිසි පොදු මංමාවතක් හෝ අභිපාරක් යාව නොහොත් ඒ අසල පිහිටි ඕනෑම ඉඩමකට වුවමනා කරන සියලුම වැඩකාරයින්, රථවාහන, සතුන් හා උපකරණ ඇතිව උදේ 7ටත් සවස 5ටත් අතර කාලය තුළ ඒ මංමාවත හෝ අභිපාර සම්බන්ධයෙන් වූ යම් කමාන්තයක් කිරීම පිණිස ඇතුල්වීමද ;

(2) ඒ මාවත හෝ අභිපාර සම්බන්ධයෙන් වූ යම් කමිනත්තයක් කරන ස්ථානයෙන් ඉවත්කිරීමට උවමනා පස්, කුණු කසළ හෝ ද්‍රව්‍ය සාදා තිබෙන්නාවූ නොහොත් සෑදීමට අරමුණුකොට ඇත්තාවූ මාවතක් හෝ අභිපාරක් යාව හෝ ලංව පිහිටි ඕනෑම ඉඩමකට විසිකිරීමද;

(3) සාදා තිබෙන නොහොත් සෑදීමට අරමුණුකොට තිබෙන යම් පොදු මාවතක් හෝ අභිපාරක් සම්බන්ධයෙන් කොසි අනුමැතියට යම් කමිනත්තයක් කරගෙන යන කාලය තුළදී ඒ කමිනත්තය කරගෙන යාම සඳහා එකී මාවත හෝ අභිපාර අසල ඇති ඉඩම් හරහා කිසියම් තාවකාලික පාරක් සෑදීමද;

(4) යම්කිසි පොදු මාවතක් හෝ අභිපාරක් ආරක්ෂාකිරීමට පිණිස, වැඩිදියුණු කිරීමට පිණිස, අලුත්වැඩියා කිරීමට පිණිස හෝ සෑදීමට පිණිස යම්කිසි කාණු, දිය අගල් හෝ බෝක්කු සෑදීම, අලුත්වැඩියා කිරීම හෝ ශුඛකිරීම අවශ්‍ය වන්නේ නම් එසේ කිරීමට ඕනෑම ඉඩමකට ඇතුල්වීමද නිත්‍යානුකූල වන්නේය.

එහෙත් (2) වැනි ඡේදයේ සඳහන් කරනලද පස්, කුණු කසළ හෝ වෙනත් ද්‍රව්‍ය නිසි කාලයක් ඇතුළතදී ඉවත්කර දැමිය යුතුයි. (3) වැනි ඡේදයේ සඳහන් කරනලද තාවකාලික පාර යම්කිසි ගොඩනැගිල්ලක් තිබෙන ඉඩමකට හෝ කොටුකර තිබෙන ඉඩමකට හෝ මිදුලකට උඩින් ගෙන යායුතු නොවන්නේය.

මහජන සෞඛ්‍යය හා නගරාලංකාර නොමනා හැසිරීම

40. සෑම ගෙයකම නොහොත් ඉඩමක අයිතිකාරයා විසින් හෝ පදිංචිකාරයා විසින් එකී ගෙයි සිට යාර තිහක් දුරට හෝ තම ඉඩමේ මායිම ඊට අඩුනම් ඒ මායිම දක්වා හෝ තම දේපල ශුද්ධපවිත්‍රවත් සියලුම වල්පැලෑටි, ඉතා බහුල ලෙස වැවෙන්නාවූ හෝ සනීපයට බාධකවූ ගස් කොලත් ආදියෙන් හා සියලුම කාලිකසල හෝ කුණුරොඩු හෝ මදුරුවන්ගේ බෝවීම ඇතිවිය හැකි භාජන යන මේවායින් තොරව තබාගත යුතුයි.

41. (a) යම්කිසි ගසක් හෝ ගසක යම් අත්තක් හෝ ගෙඩියක් හෝ වෙනත් කොටසක් යම්කිසි ගොඩනැගිල්ලකට අලාභහානියක් සිදුවන හැටියට හෝ සිදුවන්න පුළුවන්වන හැටියට පවත්වාවූවිට නොහොත් යම්කිසි ගොඩනැගිල්ලක පදිංචිව සිටින අයට හෝ යම්කිසි දේපලකට හෝ යම්කිසි පොදු මාවතක ගමනා ගමනය කරන අයගේ ආරක්ෂාවට හෝ අනතුරු එල්ලවිය හැකි තත්ත්වයක පවත්වාවූ විට, ප්‍රධානතුමා විසින් ඒ ගස පිහිටි ඉඩමේ පදිංචිකාරයා වෙත නොහොත් අයිතිකාරයා වෙත භාරකරනු ලබන ලියවිල්ලකින් වූ දැන්වීමකින්, ඒ දැන්වීමේ සඳහන් කරනු ලබන කාලසීමාවක් ඇතුළතදී ඒ ගස හෝ ඒ අත්ත හෝ ගෙඩිය හෝ ගසේ වෙනයම් කොටස බැඳ ගන්නා කර්තව්‍යට හෝ කපා ඉවත් කර දමනට හෝ ඕනෑම කිසියම් එකී අයිතිකාරයාට නොහොත් පදිංචිකාරයාට නියමකළ හැකිය.

(b) මේ අතුරු ව්‍යවස්ථාව යටතේ දැන්වීමක් භාරකරනු ලැබූ සෑම කෙනෙකු විසින්ම එකී දැන්වීමේ නියමයන් එහි සඳහන් කාලසීමාව ඇතුළතදී ඉෂ්ටකළ යුතුයි. එකී අය විසින් එකී නියමයන් එකී කාලසීමාව තුළ ඉෂ්ටකරනට බැරිය යම් කිසි සිටි විටෙකදී නොහොත් ඉෂ්ට කිරීමට පැහැර බැරිය විටෙකදී ප්‍රධානතුමා විසින් හෝ ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් බලය පවරනලද යම් කෙනෙකු විසින් හෝ ඒ දැන්වීමේ සඳහන් කරනලද ඉඩමට ඇතුල්වී, ඒ දැන්වීමේ ප්‍රකාර එකී අය විසින් කළයුතුව තිබුන කවර කටයුත්තක් වුවද ඉෂ්ටකළ හැකිවන්නේ හැර එසේකිරීමෙන් දරනට සිදුවූ විශදම් එකී අයගෙන් කායාරී සභාවට එන්ට තිබෙන ණයක් පරිද්දෙන් අයකරගත හැකිද වන්නේය.

42. කිසිවකු විසින් යම් අසහන ලියවිල්ලක් ප්‍රසිඛ කිරීමෙන් හෝ යම් අසහන චිත්‍රයක් ඇදීමෙන් හෝ යම් අසහන සින්දුවක් නොහොත් ගීතිකාවක් ගායනා කිරීමෙන් නොහොත් ශබ්ද නගා කීමෙන් හෝ මහජන ශිෂ්ටත්වය කෙළෙසිය හැකි වෙනත් යම් ක්‍රියාවක් කිරීමෙන් හෝ වෙනත් යම් කෙනෙකුට කිසිම හිංසාවක් නොකට යුතුයි.

43. කිසිවකු විසින් වෙනත් යම් කෙනෙකුගේ ගෙට හෝ මිදුලකට ගල් හෝ කුණුකසළ විසි නොකළ යුතුයි.

සේදීම හා නෑම

44. කිසිවකු විසින්, ගෙදරදෙපේ කටයුතු පිණිස ජලය සැපයීම සඳහා වෙන්කොට ඇති පොදු ලිදක, පිල්ලක, උල් පතක හෝ වෙනත් යම් ජලස්ථානයක නෑම හෝ යම් සතකු හෝ ද්‍රව්‍යයක් සේදීම හෝ නොකළ යුතුයි.

45. කායාරී සභාව විසින් යම් ස්ථානයක් ප්‍රසිඛ ස්ථාන ස්ථානයක් හෝ සතුන් නැවීමේ හා ඇදුම් සේදීමේ ස්ථානයක් වශයෙන් හෝ වෙන්කර තිබෙන කල්හි, කිසිවකු විසින් ඒ ස්ථානය එය වෙන්කොට ඇත්තාවූ කටයුත්ත සඳහා මිස වෙනත් කටයුත්තක් සඳහා පාවිච්චි නොකළ යුතුයි. ඒ කෙසේ වෙතත් ප්‍රසිඛ ස්ථානයක ස්ථානය කර මින් සිටින යම් කිසිවකුට ඔහු නාන අතර ඔහුගේ රෙදි සෝදගත හැකි වන්නේය.

46. ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයෙන් හුදෙක් යම් පක්ෂයකගේ ප්‍රයෝජනය සඳහා පමණක් කියා කායාරී සභාවෙන් වෙන්කොට කොටුකර ඇත්තාවූ ප්‍රසිඛ ස්ථාන ස්ථානයකට අනික් පක්ෂයට අයත් කිසිවකු ඇතුල් නොවිය යුතුයි.

47. යම් බෝවෙන රෝගයකින්, සමේ රෝගයකින් හෝ වසංගත රෝගයකින් පෙළෙන්නාවූ හෝ ලහදී පෙළුනාවූ හෝ එබඳු රෝගයකින් පෙළෙන කෙනෙකුට ලහදී සාන්තු කිරීමෙහි යෙදී සිටියාවූ කිසිම කෙනෙකු විසින් එකී රෝගය බෝවීමට හා රෝග බිජයන් මෝරණු ලැබීමට ගතවන කාල සීමාවන් ඉකුත්වී යනතුරු කිසිම ප්‍රසිඛ ස්ථාන ස්ථානයක නෑම හෝ සේදීම හෝ නොකළ යුතුයි.

48. කිසිවකු විසින් මොනම කාරණයක් සඳහා වත් ප්‍රසිඛ ස්ථාන ස්ථානයකට කිසිම සතකු දැක්කීම හෝ ගෙනඊම හෝ නොකළ යුතුයි.

සුදුකෙළීම, කුකුළන් කෙටවීම හා තරඟයට කරන්න විහිදුවීම

49. කිසිවකු විසින් ගම් ප්‍රදේශය ඇතුළත දුදුවලින් හෝ කඩදැසිවලින් සුදුකෙළීම හෝ මුදල් ඔවු කිරීමෙන් කිසිම ක්‍රීඩාවක් කිරීම, හෝ වෙනත් ඔවු ඇල්ලීමට සම්බන්ධ වීම හෝ නොකළ යුතුයි.

50. කිසිවකු විසින් තමා පදිංචිව සිටින, තමාට අයිතිව තිබෙන හෝ තමාගේ තිබෙන ගෙයක, දේපලක, ඔරුවක, පාරුවක, හෝ රථවාහනයක දුදුවලින් හෝ කඩදැසි වලින් සුදු කෙළීමට හෝ මුදල් ඔවු කිරීමෙන් කිසිම ක්‍රීඩාවක් කිරීමට ඉඩදීම හෝ නොකට යුතුයි.

51. කිසිවකු විසින් ප්‍රසිඛ පාරක හෝ මාවතක් හෝ කරන්න ඊසේ දිවීමක් නොකළ යුතුයි.

මරුවැල් තුවක්කු හා උගුල්

52. ප්‍රධානතුමාගෙන් ලියවිල්ලකින් ලත් අවසරයක් නැතුව කිසිම මරුවැල් තුවක්කුවක් හෝ උගුලක් ඇවිවිය යුතු නැත. එසේ අවසර දෙනලද බව ඒ සඳහා ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් බලය පවරා ඇති නිලධාරියකු විසින් අණබෙර ගැස්වීමෙන් ප්‍රකාශකළ යුතුයි.

මැරුණාවූ සතුන්ගේ මළකුණු ඉවත්කිරීම

53. ගම් ප්‍රදේශය තුළ යම්කිසි සතකු මැරුණුවිට, උග මැරුණු වේලාවේ සිට පැ දෙළහක කාලසීමාව ඉකුත්වී යන්නට මත්තෙන් ඒ සතාගේ මළකුණ වළලා දැමීමට සැලැස්වීම ඒ සතා අයිතිකාරයාගේ හෝ අයිතිකාරයකු නැතිවිටකදී උග මැරුණු ඉඩමේ පදිංචිකාරයාගේ හෝ යුතුකම වන්නේය.

54. මැරුණාවූ යම් සතකුගේ මළකුණක් වළලා දැමීමට 53 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ වගකිය යුතුවූ යම්කිසි කෙනෙකු පැ දෙළහක කාලසීමාව ඇතුළතදී උග වළලා දැමීමට පැහැර හැරියොත් ප්‍රධානතුමා විසින් ඒ සතා වළලා දැමීමට සැලැස්විය යුතුයි. තවද ඒ නිසා දරනට යෙදුනාවූ විශදම එකී අයගෙන් කායාරී සභාවට අයකරගන්නට තිබෙන ණයක් පරිද්දෙන් අයකරගත හැකිය.

පොදු දන්වීම්

55. කිසිවකු විසින් කායඝී සභාවේ අණපරිදි ප්‍රදේශිතය කරනු ලැබූ කිසිම දන්වීමක් විරූපිකිරීම හෝ විනාශකර දැමීම හෝ නොකට යුතුයි.

සනීපාරක්‍ෂාව පිළිබඳ කන්දෙස්කිරියා

56. කිසිවකු විසින් යම්කිසි කුණු වළක්, කුණුවතුර වළක්, උරු කොටුවක්, ගාලක්, ගවමඩුවක්, දියසිරුව පිටවී යන කාලසිමාවක්, වැසිකිලියක් හෝ දෙසතියකට අඩු කාල සීමාවක් අතරතුර ඉවත්කරනු නොලබන්නාවූ පෝරගොඩක් නොහොත් කුණුකසල ගොඩක් හෝ සෑම මෝසමේදීම පිට පිට පෝර දමා ගොවිතැන් කරනු ලබන ඉඩමක් යන කොයි එකකින් වුවත් අඩිපණහක් ඇතුළත ගෙදරදෙරේ කටයුතු සඳහා වතුර ලබාගැනීම පිණිස ලීදක් කැණීම හෝ ලීදක් කැණීමට සැලැස්වීම හෝ නොකළ යුතුයි.

57. ගෙදරදෙරේ කටයුතු සඳහා වතුර ලබාගැනීම පිණිස පාවිච්චිකරන ලීදක සිට අඩි පණහක් ඇතුළත කිසිවකු විසින්—

- (a) කුණු වළක්, කුණුවතුර වළක්, වැසිකිලියක්, ගාලක් හෝ ගවමඩුවක් සෑදීම, සෑදවීම නොහොත් සෑදීමට ඉඩදීම; හෝ
- (b) යම් කුණු වළක්, කුණුවතුර වළක්, වැසිකිලියක්, උරු කොටුවක්, ගාලක් හෝ ගවමඩුවක් නිබීමට ඉඩදීම; හෝ
- (c) යම් පොහොරක් හෝ දිරාගිය සත්ව ද්‍රව්‍යයක් හෝ කරකවූ වෘක්‍ෂ ද්‍රව්‍යයක් හෝ තැන්පත්කිරීම, කරවීම, නොහොත් තැන්පත්කිරීමට නොහොත් කරවීමට ඉඩදීම; හෝ
- (d) යම් ඉඩමකට පෝර දැමීම; හෝ
- (e) යම් කාණුවක් එයින් වතුර පිටවී යෑමේ තත්ත්වයක තිබීමට ඉඩහැරීම; හෝ

නොකට යුතුයි.

58. යම්කිසි ගසක් හෝ ගසක අත්තක් හෝ වෙනයම් කොටසක් යම්කිසි ලීදක් උඩට නැමී තිබෙන විට ඒ ගස පිහිටි ඉඩමේ අයිතිකාරයා වෙත හෝ පදිංචිකාරයා වෙත ප්‍රධානතුමා විසින් තමාගේ අත්සන ඇතුළු භාරදෙනු ලබන ලියවිල්ලකින් වූ දන්වීමකින් ඒ ගස හෝ ගසේ අත්ත හෝ වෙනයම් කොටස බැඳීමට, කපා දැමීමට හෝ ඉවත් කිරීමට නියම කිරීම නිත්‍යානුකූල වන්නේය. තවද එබඳු දන්වීමක් භාරකරනු ලැබූ සෑම අයිතිකාරයකු හෝ පදිංචිකාරයකු විසින්ම ඒ දන්වීමේ සඳහන් නියමයන් එය භාරදුන් දින සිට දින දහහතරක් ඇතුළතදී ඉෂ්ට කළයුතු වන්නේය.

59. එබඳු ක්‍රියා පිළිවෙලක් නියමකිරීම අවශ්‍ය කියා කායඝී සභාවට හැඟියන කොයිම අවස්ථාවකදී වුවත්, ගෙදර දෙරේ කටයුතු සඳහා ජලය ලබා ගැනීම පිණිස සෘදු නිබෙන ලීදක වතුර ඉහදමා එය ශුඛපවිත්‍ර කිරීමටත් සනීපාරක්‍ෂාව උදෙසා කළයුතුව තිබේයයි කායඝී සභාව අදහස් කරන යම් යම් අලුත් වැඩියාවල් කිරීමටත් ඕනෑම කියා ඒ ලීද පිහිටි ඉඩමේ අයිතිකාරයාට හෝ පදිංචිකාරයාට හෝ ප්‍රධානතුමාගේ අත්සන යටතේ වූ ලියවිල්ලකින් වූ නිවේදනයක් භාර කරවිය හැකිය. තවද එකී අයිතිකාරයා විසින් හෝ පදිංචි කාරයා විසින් එකී නිවේදනයේ සඳහන්කොට ඇති නියම යන් එය භාරදුන් දින සිට දවස් දහහතරක් ඇතුළතදී ඉෂ්ට කළයුතු වන්නේය.

60. පාවිච්චියට නොගෙන අත්හරිනලද යම් ලීදක්, ගල් වළක් නොහොත් පහහක් පිහිටා ඇති සෑම ඉඩමකම අයිති කාරයා විසින් හෝ පදිංචිකාරයා විසින් හෝ ඒ සඳහා ප්‍රධාන තුමා විසින් අණබෙර ගැස්වීමෙන් නොහොත් වෙනත් යම් සුදුසු අයුමකින් දැනුම්දුන් දින සිට දවස් දෙකක් ඇතුළත ඒ ලීද ගල්වළ නොහොත් පහහ ගොඩකොට වසාදැමීමට සැලැස්විය යුතුයි.

61. කිසිවකු විසින් පහත දැක්වෙන මොනම ක්‍රියාවක් වත් කිරීමෙන් වෙනත් යම් කෙනෙකුට හිංසාවක්, අනතුරක් හෝ පීඩාවක් කිරීම හෝ වෙනත් යම් කෙනෙකුගේ දේපලකට අලාභ හානියක් කිරීම නොකට යුතුයි:—

- (1) යම්කිසි රථයකට මගින් නොහොත් බඩු පැටවීමට හෝ බැමට උවමනාකරන සැහෙන කාලයකට වඩා වැඩිපුර කාලයක් තුළ ඒරථය යම්කිසි පොදු පාරක හෝ මාවතක හෝ නතරකර තිබීම;
- (2) ලාබාල වයසේ වූ දරුවන්ට යම්කිසි පොදු පාරක හෝ මාවතක හෝ පොදු ස්ථානයක සෙල්ලම්කිරීමට හෝ එහා මෙහා දුවපැන ඇවිදීමට ඉඩහැරීම;
- (3) කිසියම් පොදු ස්ථානයක හෝ පොදු පාරක හෝ මාවතක වැරදි පැත්තෙන් රථවාහනයක් පසුකර ගෙන යාම හෝ රථවාහනයකට ඉස්සරවී යාම;
- (4) සහාන්වය පිළිබඳ අන්‍යයන්ගේ හැඟීම්වලට පීඩා උපදවනසේ කිසිවකු විසින් සවකීය ඉඩමේ හෝ එසේ නැතහොත් වෙනයම් කෙනෙකුගේ ඉඩමක හෝ ගම්බද යම්කිසි පාරක නොහොත් මාවතක හෝ ඒ කටයුත්ත සඳහා විශේෂයෙන් සපයන ස්ථානයකින් බාහිරවූ යම් පොදු ස්ථානයක හෝ ශරීරකෘත්‍ය කිරීම;
- (5) අන් කිසි කෙනෙකුගේ ඉඩමකට කුණුකසල හෝ අප්‍රසන්න දේවල් හෝ ඵලප්‍රයෝජනයකට ගත නොහැකි ද්‍රව්‍ය හෝ වෙනත් එබඳු දේ විසිකිරීම;
- (6) වෙන කෙනෙකුගේ ඉඩමකට, ප්‍රසිඛ ස්ථානයකට හෝ පොදු පාරකට නොහොත් මාවතකට හෝ එය දිගේ අපවිත්‍රවූ නොහොත් අපිරිසිදු වතුර ගලා යාමට ඉඩහැරීම;
- (7) අවට වාතය අපවිත්‍රවන ලෙස තමාගේ මීදුලේ අප්‍රිය වූ කිසිම ද්‍රව්‍යක් ඇතිවීමට ඉඩහැරීම;
- (8) මනුෂ්‍යයන්ගේ වාසය පිණිස වූ යම්කිසි ගොඩනැගිල්ලක සිට යාර විස්සක් ඇතුළත මහාජන සෞඛ්‍යයට හානියක්වන පරිද්දෙන් වතුර එකතු වී රදා පැවතිය හැකි යම් වළක්, පහහක්, අගලක්, කාණුවක් නොහොත් පහත් ස්ථානයක් ගොඩ නොකර සිටීම හෝ එයින් වතුර අස්නොකර සිටීම;
- (9) ඒ සඳහා පළමුකොට කායඝී සභාවේ අවසරයක් නොලබා යම් ගොඩනැගිල්ලකින් හෝ වැවිලි කමිණිත්තයකින් හෝ පොළවේ මට්ටම උස්පහත් කිරීමකින් හෝ යම් කාණුවක්, ඇලක් නොහොත් දියපාරක් වෙත අතකට හැරවීමෙන් නොහොත් වසා දැමීමෙන් හෝ යම්කිසි ඉඩමක වතුර බැසයාමේ සාමාන්‍ය පහසුව සම්බන්ධයෙන් පිහිටා තිබෙන තත්ත්වය වෙනස්කිරීම, මේ වගන්තියේ “වතුර බැසයාමේ සාමාන්‍ය පහසුව” යනුවෙන් අදහස් කරන්නේ භූමිය මතුපිට විද්‍යමානවූ ගුරුත්වා කම්භ බලයෙන් වතුර බැසයාමය. යම් නියමිත ඇලක් නොහොත් අගලක් මගින් වතුර බැසයාමම නොවේ;
- (10) වෙන කෙනෙකුගේ ඉඩමක මොනම ජප තහවුරක් කොලයක්, කඩදසියක් හෝ වෙනත් යම් විධියක අණවිත හුනියමක් වැළලීම නොහොත් දැමීම සහ එසේ කිරීමෙන් යම්කිසිවකු බියගැන්වීම හෝ ඔහුට හිංසා කිරීම.

62. කිසිවකු විසින් ගම් ප්‍රදේශය ඇතුළත කිසිම ස්ථානයක අශුචි පොහොර, ඇටකටු පොහොර හෝ අප්‍රසන්නවූ නොහොත් දුර්ගන්ධය හමු වෙනයම් ද්‍රව්‍යයක් වෙළඳාම පිණිස නොහොත් ඒ ඒ වෙලාවලදී ප්‍රයෝජනය ගැනීමෙන් බාහිරවූ වෙන මොනම කටයුත්තක්වත් පිණිස තබාගැනීම නොහොත් තැන්පත් කිරීම හෝ තබාගැනීමට නොහොත් තැන්පත් කිරීමට සැලැස්වීම නොකළ යුතුයි.

63. යම් කිසිවකු මැරුණොත්, ඒ මරණය සිදුවූ ස්ථානයේ පදිංචිකාරයා විසින් හෝ එහි ඔහු නොසිටි නම් මියගිය අයගේ වයස් සම්පූර්ණ ඉතාමත් කිට්ටුවර පිරිමි නැදෑයා විසින් ඒ මළ සිරුර සුදුසු පරිදි භූමිදාන කිරීමට වග බලා ගත යුතුයි. එසේ ඉතාමත් කිට්ටුවර නැදෑයා විසින් හෝ

ඒ ස්ථානයේ පදිංචිකාරයා විසින් ඒ මල සිරුර භූමිදාන නොකළොත් හෝ එසේ කිරීමට එවැන්නෙකු නොසිටියොත් ප්‍රධානතුමා විසින් කායඝී සභාවේ විසඳුමින් එය භූමිදානකර ලීමට සැලැස්විය හැකිය.

64. (1) කිසිවකු විසින් වෙනත් අයෙකු පදිංචි යම් ඉඩ මකට හෝ භූමිභාගයකට කිසියම් සහෝදරයන් මෘතයාගේ නොදැමිය යුතුයි.

(2) අයිතිකරුවන් නොමැත්තා වූ හෝ කවිද කියා සොයා ගත නොහැක්කාවූ සතුන්ගේ මළකුණු ප්‍රධානතුමා විසින් කායඝී සභාවේ විසඳුමින් සුදුසු ස්ථානයක වළලා දැමීමට සැලැස්විය යුතුයි.

65. ගම් ප්‍රදේශය ඇතුළත වූ සෑම ගෙයකම අයිතිකාරයා නොහොත් පදිංචිකාරයා විසින් අඩුම ගණනේ අවුරුද්දකට එක්වරක්වත් අප්‍රේල් මාසයේ පහළොස්වෙනිදාට මත්තෙන් තමාගේ ගෙයි ඇතුළත හා පිටත දෙකින්ම සුදුසු ඉඩම් ගැටිය යුතුයි: එහෙත් යම්ගෙයක එසේ සුදුසු ඉඩම් තිබෙන්නේ, ගම් ප්‍රදේශය තුළ යම්කිසි වසංගත රෝගයක් පැවතීම හේතුකොටගෙන හෝ එසේ කිරීමට අවශ්‍යයි හැඟෙන්නාවූ එබඳු වෙනත් ඕනෑම කාරණයක් හේතුකොටගෙන හෝ ඕනෑම වේලාවක ඒ ගෙයි නැවත වරක් සුදුසු ඉඩම් ගැටිය යුතුයි එහි අයිතිකාරයාට නොහොත් පදිංචි කාරයාට අණ කිරීමට කායඝී සභාවට නීතිප්‍රකාර බලය තිබේ.

66. ගෙදරදොරේ වැඩවලට හැර වෙනත් කටයුතුවලට පොල්ගෙඩි බිඳින නොහොත් බිඳීමට සලස්වන සෑමදෙනා විසින්ම, ඒවායේ වතුර එකතුකොට නොහොත් එකතුකරවා යම් පොදු පාරක නොහොත් මාවතක හෝ පොදු ස්ථානයක හෝ මනුෂ්‍යයන් පදිංචි ගෙයක සිට අඩුගණනේ යාර සිය යක්වත් ඇතට විසිකිරීමට නොහොත් විසිකරවීමට හෝ වෙනත් අනුමතයක් ඉවත් කිරීමට හෝ ඉවත්කරවීමට හෝ වගබලාගත යුතුයි.

67. (1) යම්කිසි ගොඩනැගිල්ලක් හෝ තාප්පයක් හෝ ඊට සවිකොට ඇති වෙන යම් දෙයක් හෝ ඒ අසල ඇති යම් ගොඩනැගිල්ලකට හෝ එහි පදිංචිකාරයන්ට හෝ ඒ අසලින් යන එන අයවලුන්ට අන්තරායදායක තත්ත්වයක පවත්නේ නම් ප්‍රධානතුමා විසින් එකී ගොඩනැගිල්ල හෝ තාප්පය හෝ පිහිටා ඇති ඉඩමේ අයිතිකාරයාට හෝ පදිංචි කාරයාට හෝ ලියවිල්ලකින් වූ දැන්වීමක් භාරකරවීමෙන්—

- (a) යම් හදිසි අවස්ථාවකදී නම් තමාට දැන්වීම භාරදී පැ විසිගතරක් ඇතුළත ඒ අසලින් යන එන අයගේ ආරක්ෂාව සඳහා ලැලිවලින් තැනූ කොරටුවක් හෝ වැටක් සුදුසු පරිදි පිහිටුවීමට ඕනෑම කියාද;
- (b) සෑම අවස්ථාවලදීම තමාට දැන්වීම භාරදී දවස් තුනක් ඇතුළත එකී ගොඩනැගිල්ල, තාප්පය හෝ එහි සවිකරනලද දෙය ශක්තිමත් කිරීමට නොහොත් අලුත් වැඩියාකරනට ඕනෑම කියාද;

නියම කළයුතු වන්නේය.

(2) මේ අතුරු ව්‍යවස්ථාව යටතේ දැන්වීමක් භාරකරනු ලැබූ සෑම අයිතිකාරයකු විසින්ම හෝ පදිංචිකාරයකු විසින්ම ඒ දැන්වීමේ නියමයන් එහි සඳහන් කාලසීමාව ඇතුළතදී ඉෂ්ට කළයුතු වන්නේය.

(3) යම්කිසි අයිතිකාරයකු හෝ පදිංචිකාරයකු මේ අතුරු ව්‍යවස්ථාව යටතේ තමා වෙත භාරදෙනු ලබන දැන්වීමක නියමයන් ඉෂ්ට නොකරයි නම් නැතහොත් ඉෂ්ටකිරීම පැහැරහරි නම් එවට එකී අයිතිකාරයා නොහොත් පදිංචි කාරයා විසින් කළයුතුව තිබුණ වැඩ කටයුතු කිරීමට කායඝී සභාව විසින් වෙනත් යම් විශේෂ අයකුට නොහොත් අය වලුන්ට පවරා ඒ සඳහා දරනට යෙදෙන විසඳුම් කායඝී සභාවට අයවිය යුතුවූ ණයක් ලෙස එකී අයිතිකාරයාගෙන් නොහොත් පදිංචිකාරයාගෙන් අයකරගත හැකිය.

68. (1) යම්කිසි ගෙයක් නොහොත් පැලක් බොහෝ අපිරිසිදු තත්ත්වයක හෝ එහි පදිංචිව සිටින අයගේ නොහොත් අසල් වාසීන්ගේ සෞඛ්‍යයට බාධාවන තරම් පැළ බිඳී ගිය තත්ත්වයක තිබෙන්නාසේ පෙනෙන කවර ඩුට්ටු වූවන් ප්‍රධානතුමා විසින් ඒ ගෙයි නොහොත් පැලේ

අයිතිකාරයා වෙත නොහොත් පදිංචිකාරයා වෙත භාරකරනු ලබන ලියවිල්ලකින් වූ දැන්වීමකින් ඒ දැන්වීමේ සඳහන් කාල සීමාව තුළ ඒ ගෙය නොහොත් පැල සෞඛ්‍යාරක්ෂක තත්ත්වයක පවත්වා ගැනීම පිණිස කරනට වූවමනා යම් යම් කටයුතු කරනට ඕනෑම කියා නියම කරන හැකිය.

(2) මේ අතුරු ව්‍යවස්ථාව යටතේ දැන්වීමක් භාරගනු ලැබූ සෑම අයිතිකාරයකු විසින් හෝ පදිංචිකාරයකු විසින්ම ඒ දැන්වීමේ නියමයන් එහි සඳහන් කාලසීමාව ඇතුළතදී ඉෂ්ට කළයුතු වන්නේය.

(3) යම්කිසි අයිතිකාරයකු හෝ පදිංචිකාරයකු මේ අතුරු ව්‍යවස්ථාව යටතේ භාරදෙනු ලැබූ දැන්වීමක නියමයන් ඉෂ්ට නොකරයි නම් නැතහොත් ඉෂ්ටකිරීම පැහැර හරිනම් එවිට ප්‍රධානතුමා විසින් එහි සඳහන් වැඩ කරවා ඒ සඳහා දරනට යෙදුණු විසඳුම් කායඝී සභාවට අයවිය යුතුව තිබෙන ණයක් මෙන් එකී අයිතිකාරයාගෙන් හෝ පදිංචිකාරයාගෙන් හෝ අයකරගත හැකිය.

ගාලේ

69. ඒ සඳහා ප්‍රධානතුමා විසින් නිකුත් කරනලද බල පත්‍රයක් පිට මිස නැත්නම් කිසිවකු විසින් ගාලක් පිහිටුවීම නොහොත් පවත්වාගෙන යාම නොකට යුතුයි.

70. ගාලක් සම්බන්ධයෙන් වූ සෑම බලපත්‍රයක්ම පහත දැක්වෙන කොන්දේසිවලට යටත්විය යුතුයි, එනම්:—

- (1) බලපත්‍රකාරයා විසින් ගාලේ අයකළ හැකි කුලීවල හා ගාස්තුවල ලේඛනයක් සිංහලෙන් ලියවා ගාලේ කාටත් පෙනෙන තැනක ප්‍රදර්ශනය කරවිය යුතුයි;
- (2) යම්කිසි වසංගත රෝගයකින් හෝ සමේ රෝගයකින් හෝ බෝවෙන රෝගයකින් පෙළෙන්නාවූ නොහොත් ලහදී පෙළනාවූ නොහොත් එබඳු රෝගයකින් පෙළෙන කෙනෙකුට ලහදී සාත්තු කිරීමේ යෙදී සිටියාවූ කිසිවකුට ඒ රෝගය බෝවීමට හා රෝග බිජ්ජයන් මෝරුණු ලැබීමට ගතවන කාලය පසුවනතෙක් ගාලේ මොනම ස්ථානයකවත් නතරවී සිටීමට බලපත්‍රකාරයා විසින් ඉඩනොදිය යුතුයි;
- (3) බලපත්‍රකාරයා විසින් ගාල ශුච්චවන ලෙසත් සනීපාරක්ෂක තත්ත්වයකත් තබාගත යුතුයි;
- (4) බලපත්‍රකාරයා විසින්, ගාලේ තිබෙන සියලුම කුණු කසළ නොහොත් රොඩු බොඩු, මැස්සන්ගේ බෝවීම හෝ යම් අවහිරයක් සිදුවීම හෝ වැළැක්වෙන යම් පරිද්දකින් වළලාදැමීමට නොහොත් පුළුස්සා දැමීමට සැලැස්විය යුතුයි;
- (5) බලපත්‍රකාරයා විසින් ගාල තුළ සෑම අරක්කා කළ යුතුයි;
- (6) බලපත්‍රකාරයා විසින් ගාලේ කිසියම් සුදුවක් කිරීමට හෝ නොමනා හැසිරීමක් ඇතිවීමට හෝ ඉඩ නොදිය යුතුයි;
- (7) බලපත්‍රකාරයා විසින් කිසිවකුට ගාල ඇතුළත වසංගත රෝගයකින් පෙළෙන කිසිම ගවයකු තබා ගැනීමට, ඉඩ නොදිය යුතුයි.

71. වසංගත රෝගයක් පැතිර පවත්නා කාලයකදී පොදු යහපත පිණිස, 69 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ නිකුත් කරනු ලැබූ යම් බලපත්‍රයක් කලකට අවලංගු කිරීමට ආවශ්‍ය කායඝී සභාවේ නම් ප්‍රධානතුමා විසින් එය තාවකාලික වශයෙන් අවලංගුකරන හැකිය.

72. කිසිවකු විසින් මිනිසුන් පදිංචි ගෙදරක සිට යාර පණහක් ඇතුළත ගාලක් පිහිටුවීම හෝ පවත්වාගෙන යාම හෝ නොකළ යුතුයි.

73. 70 වැනි අතුරු ව්‍යවස්ථාවේ සඳහන් යම් කොන්දේසියක් කඩකිරීම නිසා දෙවෙනි වරට හෝ ඊට පසු වාරයකදී ගම්බද උසාවියකදී වරදකාරයා කරනුලැබූ යම් බලපත්‍රකාරයකුට ඒ උසාවියෙන් නියමකරන වෙනත් යම් දණ්ඩුවමකට අමතර වශයෙන් ඒ බලපත්‍රකාරයාගේ බලපත්‍රය අවලංගු කිරීමටද ඒ ගම්බද උසාවියට නීතිප්‍රකාර බලය තිබේ. එසේ බලපත්‍රය අවලංගු කිරීම නිසා බලපත්‍රකාරයාට යම් අලාභයක් අයකර ගැනීමට අයිතිවාසිකමක් නැත්තේය.

මත්පැන් වෙළඳාම

74. කිසිවකු විසින් කිසිම මත්බීම වර්ගයක් හෝ වෙනත් ආසවයක් හෝ තාලවර්ගයේ යම්කිසි ගසකින් ගන්නාලද රා, හෝ පැසවනලද උක්යුෂ අවුරුදු දහසයෙන් අඩු පිරිමි ලමයෙකුට හෝ කිසිම ස්ත්‍රියකට හෝ විකිණිය යුතු නැත.

රා මැදීම

75. රා ලබාගැනීම පිණිස මදිනු ලබන ගස් අයිතිවූ හෝ බද්දට ගත්තාවූ සෑම කෙනෙකු විසින්ම, ඒ ගස් අතුරු ඇදීම සඳහා පයට ශක්තිමත්වූද, යහපත්වූද, වෙන් වෙන් වශයෙන් බදින ලද්දවූද, කම් පොටවල් හයකට නොඅඩු ගණනක් හා අතට ශක්තිමත්වූද, යහපත්වූද, වෙන් වෙන් වශයෙන් බදින ලද්දවූද, කම් පොටවල් තුනකට නොඅඩු ගණනක්ද පාවිච්චිකළ යුතුයි.

76. එකී අයිතිකාරයා විසින් නොහොත් බදුකාරයා විසින් ඒ කාරණය සඳහා පාවිච්චිකරන එක් එක් කම්පොට වල් හයකට නොඅඩු ගණනකින් යුක්තවිය යුතුයි. තවද, එකී අයිතිකාරයා විසින් නොහොත් බදුකාරයා විසින් සෑම තුන්මාසයක් අවසානයේදීම ඒ එක් එක් කම්පොට වලට අලුත් කම්පොට බැගින් යෙදිය යුතුයි.

77. රා ලබාගැනීමට මදිනු ලබන සෑම කිතුල්ගසක නොහොත් පොල්ගසක අයිතිකාරයා විසින් නොහොත් බදුකාරයා විසින් එබඳු ගසකට නැගීම පිණිස පාවිච්චිකරන භාරලිය භාරමසකට වැඩි නොවූ කාලයක් අතරතුරදී අලුත් වැඩියා කරවිය යුතුයි.

78. රා ලබාගැනීමට ගස් මදින ඕනෑම වන්තකට ඕනෑම වෙලාවක ඇතුල්වී අතුරු ඇදා තිබෙන කම් හා ඒ සඳහා පාවිච්චිකරන වෙනත් උපකරණ පරීක්ෂාකර බැලීමට ප්‍රධාන තුමාට හෝ ප්‍රධානතුමාගෙන් ලියවිල්ලකින් බලය ලත් ඕනෑම කෙනෙකුට නීතිප්‍රකාර බලය ඇත්තේය.

දඩාවතේ යන ගවයන්

79. යම් යම් ගවයන් දඩාවතේ ගොස් තිබේයැයි විශ්වාස කරනු ලබන්නේ නම් ඒ ගවයන් අයිතිකාරයන් විසින් ඒ වග වහාම ගම් මුලාදැනියාට හෝ ප්‍රධානතුමාට හෝ දැනුම්දිය යුතුයි.

ගවයන්, එළුවන් හා උරන් කොටුකිරීම හා ගාල්කිරීම

80. යම් දේපලක පදිංචිකාරයා විසින් මිනිසුන් පදිංචිවී සිටින ගෙදරක සිට අඩි පණහකට හෝ ඊට වඩා ඇතින් පිහිටි කොටුවක දමා මිස නැත්නම් ගවයන්, එළුවන් හෝ උරන් තබාගත යුතු නැත.

81. යම් දේපලක පදිංචිකාරයා විසින් ගම් ප්‍රදේශය තුළ පදිංචිවී සිටින හෝ යම් පොදු මාවතක් පාවිච්චිකරන යම් කිසිවකුට අවහිරයක්වන පරිද්දෙන් ගවයන්, එළුවන් හෝ උරන් දැමීමට කොටුවක් තබාගත යුතු නැත.

82. ගවයන්, එළුවන් හෝ උරන් තබා තිබෙන යම් දේපලක හෝ දමා තිබෙන යම් ගොඩනැගිල්ලක නතරවී සිටින සෑම කෙනෙකු විසින්ම එකී දේපලේ නොහොත් ගොඩ නැගිල්ලේ සියලුම කොටස් ආවශ්‍යක කාලවේලාවල් අතර තුර කලින් කල හොඳට ශුඛපවිත්‍රකිරීමට සැලැස්විය යුතුය.

83. ගවයන්, එළුවන් හෝ උරන් තබා තිබෙන යම් දේපලක හෝ දමා තිබෙන යම් ගොඩනැගිල්ලක නතරවී සිටින සෑම කෙනෙකු විසින්ම, සියලුම සුදුසු වෙලාවලදීම එකී දේපල නොහොත් ගොඩනැගිල්ල පරීක්ෂාකර බැලීම පිණිස ප්‍රධානතුමාට හෝ එතුමා විසින් විධිවූ පරිදි බලය පවරන ලද යම් නිලධාරියෙකුට හෝ නිදහස්ලෙස පැමිණීමට ඉඩ ලබාදිය යුතුයි.

වැසිකිළි සෑදීම

84. අසවල් ප්‍රදේශය තුළ මිනිසුන් වාසයකරන ඕනෑම දේපලක අයිතිකාරයා විසින් හෝ බදුකාරයා විසින් වැසිකිළියක් සෑද පවත්වාගෙන යා යුතුයැයි, කියා කායභී සභාව විසින් යම් ප්‍රදේශයක සීමා නියමකර තිබෙන කවර විටකදී වුවත්, ප්‍රධානතුමා විසින් එකී අයිතිකාරයා වෙත හෝ බදුකාරයා වෙත භාරකරනු ලබන ලියවිල්ලකින් දැන්වීමකින්

ඒ දැන්වීමේ සඳහන් කරනු ලබන වර්ගයක හා ප්‍රමාණයක වැසිකිළියක් කායභී සභාව විසින් තීරණය කරනු ලැබ ඒ දැන්වීමේ සඳහන්කොට ඇති නියමයන්ට එකඟවද, කාණු ආදිය සම්බන්ධකොටද, ඒ දේපොලේ අසවල් ස්ථානයේ සාදනට ඕනෑයැයි අණකළ හැකිය.

85. 84 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ දැන්වීමක් භාර කරනු ලැබූ සෑම දේපල හිමියෙකු විසින් හෝ බදුකාරයකු විසින්ම, තමාට එබඳු යම් දැන්වීමක් භාරදුන් දින සිට දවස් තිහක් ඇතුළතදී හැම අතින්ම ඒ දැන්වීමේ දක්වා ඇති නියමයන්ට එකඟව වැසිකිළියක් සෑදිය යුතුයි.

80. ප්‍රධානතුමාගෙන් අවසර නැතුව කිසිවකු විසින් කිසිම ලිඳක සිට අඩි සියයක අඩිවිෂ්කම්භය තුළ වැසිකිළි වලක් සෑදීම හෝ නඩත්තු කිරීම හෝ නොකට යුතුයි.

අන්තරායදයක ලෙස නැමී තිබෙන ගස්

87. (1) යම්කිසි ගසක් හෝ ගසක අන්තක් හෝ ගෙඩි යක් හෝ ගසක වෙනයම් කොටසක් යම්කිසි ගොඩනැගිල්ලකට අලාභ හානියක් සිදුවන හැටියට හෝ සිදුවන්න පුළුවන් වන හැටියට හෝ යම් ගොඩනැගිල්ලක පදිංචිකරුවන්ට හෝ යම් දේපලකට හෝ යම්කිසි පොදු මාවතක ගමනාගමනය කරන අයගේ ආරක්ෂාවට හෝ අනතුරු එල්ලිය හැකි තත්ත්වයක හෝ පවත්නාවූ කොටස මීටක වුවත් ප්‍රධාන තුමා විසින් ඒ ගස පිහිටි ඉඩමේ පදිංචිකාරයා වෙත නොහොත් අයිතිකාරයා වෙත භාරකරනු ලබන ලියවිල්ලකින් දැන්වීමකින්, ඒ දැන්වීමේ සඳහන් කරනු ලබන කාල සීමාවක් ඇතුළතදී ඒ ගස හෝ ඒ අන්ත හෝ ගෙඩිය හෝ ගසේ වෙනයම් කොටස බැඳ ශක්තිමත්කරනට හෝ කපා ඉවත්කර දමනට ඕනෑයැ කියා එකී අයිතිකාරයාට නොහොත් පදිංචිකාරයාට නියමකළ හැකිය.

(2) මේ අතුරු ව්‍යවස්ථාව යටතේ දැන්වීමක් භාරකරනු ලැබූ සෑම කෙනෙකු විසින්ම එකී දැන්වීමෙන් කර තිබෙන නියමයන් එහි සඳහන් කාලසීමාව ඇතුළතදී ඉෂ්ටකළ යුතුයි. එකී අය විසින් එකී නියමයන් එකී කාලසීමාව තුළ ඉෂ්ටකරනට බැරියැයි කියාසිටි විටෙකදී නොහොත් ඉෂ්ට කිරීම පැහැරහැරිය විටෙකදී ප්‍රධානතුමා විසින් හෝ ප්‍රධාන තුමා විසින් ලියවිල්ලකින් බලය පවරනලද යම් නිලධාරියෙකු නොහොත් මෙහෙකරුවකු විසින් හෝ ඒ දැන්වීමේ සඳහන් කරනලද ඉඩමට ඇතුල්වී ඒ දැන්වීමේ ප්‍රකාර එකී අය විසින් කළයුතුව තිබුන කවර කටයුත්තක් වුවද ඉෂ්ටකළ හැකිවන්න භාර එසේ කිරීමෙන් දරන්ට සිදුවූ වියදම එකී අයගෙන් කායභී සභාවට එන්ට තිබෙන ණයක් පරිද්දෙන් අයකරගත හැකිද වන්නේය.

අපථය ආහාර භාත

88. කිසිවකු විසින් අපථය වූ හෝ මනුෂ්‍ය ආහාරයට නුසුදුසු කිසිම ආහාර ද්‍රව්‍යයක් හෝ බීමක් වෙළඳ විට තැබීම හෝ ඉදිරිපත්කිරීම හෝ නොකළ යුතුයි.

89. වෙළඳාම පිණිස තබා තිබෙන්නාවූ හෝ ඉදිරිපත් කොට තිබෙන්නාවූ ඕනෑම ආහාර ද්‍රව්‍යයක් හෝ බීමක් මනුෂ්‍ය ආහාරයට නුසුදුසු බව හෝ අපථය බව පෙනෙන්නට තිබේ නම් ප්‍රධානතුමා විසින් හෝ සෞඛ්‍ය පිළිබඳ වෛද්‍ය නිලධාරිතුමා විසින් හෝ සෞඛ්‍ය පරීක්ෂකතුමා විසින් හෝ ප්‍රධානතුමාගෙන් ලියවිල්ලකින් බලය ලත් යම් අයකු විසින් හෝ එබඳු ආහාර ද්‍රව්‍යය හෝ බීම වර්ග අල්ලා තහනම්කිරීම නීත්‍යානුකූලය.

90. සෞඛ්‍ය පිළිබඳ වෛද්‍ය නිලධාරිතුමකු නොවූ වෙනත් යම් නිලධාරියකු හෝ අයකු විසින් 89 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ යම් ආහාර ද්‍රව්‍යයක් හෝ බීමක් අල්ලා තහනම් කරන විට ඔහු විසින් ඒ ද්‍රව්‍යය අල්ලා තහනම් කළේ යම් කෙනෙකු භාරේ තිබියදීද, ඔහු ඉදිරිපිටදීම ඒ අල්ලා තහනම් කරනු ලැබූ ද්‍රව්‍යයේ සෑමපලයක් භාජන යක බහා, එය වැසෙනසේ සිල් තබා අප්‍රමාදව ඒ සෑමපලය සෞඛ්‍ය පිළිබඳ වෛද්‍ය නිලධාරිතුමා ඉදිරියේ හෝ වෙනත් යම් ආණ්ඩුවේ වෛද්‍ය නිලධාරිතුමකු ඉදිරියේ හෝ පෙත් නුම් කළ යුතුයි.

91. 90 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ යම් ආහාර ද්‍රව්‍යයක් හෝ බීමක් තහනම් කරනු ලබනවිට, එකී ද්‍රව්‍යය තහනම් කරනු ලැබුවේ යම්කිසි අයකුගේ භාරයේ තිබියදීද ඒ අය විසින් ඒ ද්‍රව්‍යයේ සෑම්පලයක් සිල් තබා තමාට ඕනෑම කිසි ඉල්ලා සිටියොත් ඒ ද්‍රව්‍යය තහනම්කරන්නා විසින්, තහනම්කළ ද්‍රව්‍යයේ සෑම්පලයක් භාජනයක බහා, ඒ ද්‍රව්‍යය අයිතිව සිටින අය ඉදිරියේදීම සිල් තබා ඒ අයට දිය යුතුයි.

92. 89 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ ආහාර ද්‍රව්‍යයක් හෝ බීමක් තහනම් කළ වෛද්‍ය නිලධාරීතුමා හෝ 90 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ ආහාර ද්‍රව්‍යයක් හෝ බීමක් තමා වෙත ඉදිරිපත් කරනු ලැබ සිටින ආණ්ඩුවේ වෛද්‍ය නිලධාරී තුමා හෝ එකී ද්‍රව්‍යය අපථය කියා හෝ මනුෂ්‍යාභාරයට නුසුදුසු කියා හෝ සහතික කරයි නම්, ප්‍රධානතුමා විසින් එකී ද්‍රව්‍යය විනාශකර දැමීමට හෝ එය වෙළඳාම විනිසුම් කිරීම නැතහොත් මනුෂ්‍යාභාරයක් මෙන් ප්‍රයෝජනයට ගැනීම වැළැක්වෙන පරිද්දෙන් මනාපයක් කිරීමට සැලැස් විය යුතුයි. ඒ ආහාර ද්‍රව්‍යය හෝ බීම අපථය නොවේය කියා හෝ මනුෂ්‍යාභාරයට සුදුසු කියා වෛද්‍ය නිලධාරීතුමා සහතික කරනොත්, තහනම් කරනු ලැබූ එබඳු ආහාර ද්‍රව්‍යය හෝ බීම වගීය අයිතිකාරයාට ආපසු දිය යුතුයි.

93. සවාභාවික හේතූන් නිසා හෝ යම්කිසි රෝගයකින් හෝ දියේ ගිලී යාමෙන් හෝ සර්පයකු විසින් දෂ්ටකරනු ලැබීමෙන් හෝ පිස්සු බල්ලකු විසින් සපාකනු ලැබීමෙන් හෝ මලාට්‍රි නොහොත් වනමාගයකු විසින් මරණු ලැබුවාට සහකුගේ මස් විකිණීම හෝ වෙළඳාමට තැබීම කිසිවකු විසින් නොකළ යුතුයි.

කාණු, කෙසකිලි, අශුව්වලවල්, අඵවලවල් හා සෞඛ්‍ය පහසුකම් සඳහාම උපකරණ පිරිසකාර බැලීම හා ශුඛපවිත්‍ර කිරීම

94. ප්‍රධානතුමා විසින් හෝ සෞඛ්‍ය පිළිබඳ වෛද්‍ය නිලධාරීතුමා විසින් හෝ සෞඛ්‍ය පරීක්ෂකතුමා විසින් හෝ ප්‍රධානතුමාගෙන් ලියවිල්ලකින් බලය ලත් යම් කෙනෙකු විසින් හෝ ගම් ප්‍රදේශය තුළ යම් දේපලක පිහිටි ඕනෑම කාණුවක්, කුණුවලක්, අශුව්වලක්, අඵවලක් හෝ සනීපාරක්ෂාව සඳහා නඩත්තුකරනු ලබන යම් දෙයක් පරීක්ෂා කිරීම හා ඕනෑම සුදුසු වේලාවකදී එසේ පරීක්ෂාකිරීම සඳහා එබඳු ස්ථානයකට ඇතුල්වීමේ නීත්‍යානුකූලය. තවද එකී ස්ථානයේ අයිතිකාරයා විසින් හෝ පදිංචිකාරයා විසින් හෝ ඒ පරීක්ෂණය පැවැත්වීම සඳහා අවශ්‍ය වියහැකි සියලුම ආධාරකළ යුතුයි.

95. ප්‍රධානතුමා විසින් ගම්ප්‍රදේශය ඇතුළත ඕනෑම දේපලක අයිතිකාරයා වෙත හෝ පදිංචිකාරයා වෙත හෝ නිකුත්කරනු ලබන දන්වීමකින් වහාම හෝ ඒ දන්වීමේ දන්වනු ලබන යම් කාලසීමාවක් ඇතුළත හෝ ඒ දේපලේ පිහිටි යම් කාණුවක්, කුණුවලක්, අශුව්වලක්, අඵවලක් හෝ සනීපාරක්ෂාව සඳහා නඩත්තුකරනු ලබන දෙයක් සනීපාරක්ෂානුකූල තත්ත්වයක තබාගැනීමට වුවමනාවිය හැකිවූ ඒ දන්වීමේ සඳහන්කොට ඇති යම් යම් කටයුතු කාරණා ඉෂ්ටකරනට ඕනෑම කිසි නියමකරන හැකිය.

96. ප්‍රධානතුමා විසින් ගම් ප්‍රදේශය තුළ යම් දේපලක අයිතිකාරයා වෙත හෝ පදිංචිකාරයා වෙත නිකුත්කරනු ලබන දන්වීමකින් ඒ දන්වීමේ දක්වනු ලබන යම් කාල සීමාවක් ඇතුළත ඒ දේපලේ පිහිටි යම් කාණුවක්, කුණුවලක්, අශුව්වලක්, අඵවලක් හෝ සනීපාරක්ෂාව සඳහා නඩත්තුකරන යම් දෙයක් ඇතුළේ තිබෙන ද්‍රව්‍ය ඉවත්කර දමනට ඕනෑම කිසි කිසි හෝ ඒවා ඇතුළේ තිබෙන ද්‍රව්‍ය වෙනත් ස්ථානයකට එහි සඳහන් කරනු ලබන යම් අනුමතයක් සුදුස්සක් කිරීම විනිසුම් ඉවත්කිරීමට සලස්වනට ඕනෑම කිසි හෝ නියමකිරීම නීත්‍යානුකූලය.

97. මේ අතුරු ව්‍යවස්ථාවල—
 “ප්‍රධානතුමා” යනුවෙන් කායභී සභාවේ ප්‍රධාන තුමා අදහස්කරනු ලැබේ;
 “කායභී සභාව” යනුවෙන් ගම්ප්‍රදේශයේ ගම් කායභී සභාව අදහස්කරනු ලැබේ;
 “ගම්ප්‍රදේශය” යනුවෙන් තබරොඹුව ගම්ප්‍රදේශය අදහස්කරනු ලැබේ.

L.G.D.—GA 14/3.

ගම්සභා ආඥාපනත

ගම්සභා ආඥාපනතේ (198 වැනි පරිවෘත්තයේ 49 වැනි වගන්තිය යටතේ, මහනුවර දිස්ත්‍රික්කයේ ගන්දහේ දකුණු (පාතනේවාහැට) ගම් ප්‍රදේශයේ ගම් කායභී සභාව විසින් සම්පාදිතව, 1947කටු සැප්තැම්බර් මස 24 වැනි දින අඩක 9,773 දරණ ගැසට් අතිරේකයේ පළමු ප්‍රකාශනයෙන් සංශෝධිතවූ එකී වගන්තියේ (3) වැනි උප වගන්තියෙන් ප්‍රදේශ පාලනය පිළිබඳ අමාත්‍යතුමා කෙරෙහි පැවරී තිබෙන බලයේ ප්‍රකාර එතුමා විසින් සපිරකරනලද අතුරු ව්‍යවස්ථා.

ඩී. සී. ආර්. ගුණවර්ධන,

ප්‍රදේශ පාලනය පිළිබඳ අමාත්‍ය කායභීයයේ ස්ථාවර ලේකම්නැත.

වම් 1952කටු ජූනි මස 26 වැනි දින කොළඹදිය.

අතුරු ව්‍යවස්ථා

අප්‍රියවූ හා අන්තරායදයකටු කමිණිත්ත

1. (1) පහත දැක්වෙන කමිණිත්ත අප්‍රියවූ කමිණිත්ත වශයෙන් සලකනු ලැබේ:—

- (a) කොම්පෝස්ට් පොහොර හෝ කෘත්‍රිම පොහොර හෝ සැදීම;
- (b) සබන් සැදීම;
- (c) ජාභි හෝ කරවල හෝ ගබඩාකිරීම;
- (d) තොග ගණනේ විකිණීම සඳහා තරක්විය හැකි ආහාර සහ ආහාර ද්‍රව්‍ය ගබඩාකිරීම;
- (e) සතුන්ගේ ගම්, සතුන්ගේ ඇටකටු හෝ කෘත්‍රිම පොහොර ගොණ්ඩර 5කට වැඩිවූ ඕනෑම ප්‍රමාණයක් ගබඩාකිරීම.

(2) පහත දැක්වෙන කමිණිත්ත අන්තරායදයකටු කමිණිත්ත වශයෙන් සලකනු ලැබේ:—

- (a) සෝඩා ලැමනඩ් ආදී සිසිල් බීම වර්ග සැදීම;
- (b) කොප්පරා සැදීම;
- (c) තෙල්වලින් හෝ වෙනත් පැවරල් ආදී දූවෙන ද්‍රව්‍යවලින් හෝ වාෂ්පවලින් හෝ ඉලුක්වර්ක් බලයෙන් හෝ ක්‍රියා කෙරෙන යන්ත්‍ර වාචිවිච්චකරන යම් කමිණිත්තයක්;
- (d) යන්ත්‍ර සූත්‍රාදියෙන් තෙල් හිදීම;
- (e) කබුක්, ගල් හෝ බොරලු සඳහා ගල්වලවල් කැපීම;
- (f) කොප්පරා ගබඩාකිරීම;
- (g) පිදුරු ගබඩාකිරීම;
- (h) කපාපු පොල් වියලා සකස්කිරීම.

(3) පහත දැක්වෙන කමිණිත්තය අප්‍රියවූද, අන්තරාය දයකටුද කමිණිත්තයක් වශයෙන් සලකනු ලැබේ:—

ගබොල්, උළු හා හුණුගල් පිච්චීම.

2. (1) සෞඛ්‍ය පිළිබඳ වෛද්‍ය නිලධාරීතුමාගේ රෙක් මන් පිට ප්‍රධානතුමා විසින් ඒ සඳහා නිකුත්කරනලද බල පත්‍රයක් දරන්නේනම් මිස නැත්නම් කිසිවෙකු විසින් අප්‍රියවූ හෝ අන්තරායදයකටු හෝ කිසියම් කමිණිත්තයක් කරගෙනයාම නොකළ යුතුයි.

(2) සෑම බලපත්‍රයක්ම එය 10 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ කලින් අවලංගු නොකරන ලද්දේ නම් එය නිකුත් කරනු ලැබූ අවුරුද්දේ දෙසැම්බර් මස තිස්එක්වැනිදිනට අවසාන වන්නේය.

(3) කිසිම බලපත්‍රයක් වෙත කෙනෙකුට පැවරිය නොහැක.

3. (i) අප්‍රියවූ හෝ අන්තරායදයකටු හෝ කිසියම් කමිණිත්තයක් කරගෙන යාමට බලාපොරොත්තුවන ස්ථානය සෞඛ්‍ය පිළිබඳ වෛද්‍ය නිලධාරීතුමා විසින් අනුමතකරනු ලැබේ.

(ii) ඒ සඳහා ප්‍රයෝජනය ගැනීමට බලාපොරොත්තුවන සියලුම ගොඩනැගිලි පහත සඳහන් නියමයන්ට එකඟවද, තිබෙනොත් මිස නැත්නම් කිසිවකුට බලපත්‍රයක් ලැබීමට අයිතිවාසිකමක් නැත. ඒ නියමයන් කවරේදයත් :—

- (a) ගොඩනැගිල්ල හොඳ හැවි සෘදු නිබිය යුතුවන් හැර එය ඇතුළට හොඳට හුලං වැදෙන ලෙසත්, හොඳට එළිය වැටෙන ලෙසත්, සැහෙන තරම් කාණු හා වැසිකිලි ආදිය ඇතුළත් නිබිය යුතුයි ;
- (b) ඒ ගොඩනැගිල්ලේ වහල කල් පවතින දවසයකින් සෘදු එහි බිම සිමෙන්ති දමා නිබිය යුතුයි ;
- (c) ඒ ගොඩනැගිල්ලේ වහල්පල පොළවේ සිට අඩි හය කට වඩා නොඅඩු විය යුතුයි ;
- (d) ඒ ගොඩනැගිල්ලේ සෑම කාමරයකම විවෘතකළ හැකිවූ ජනේල පිහිටුවා, ඒ ජනේල විවෘතකළ විට ඒ විවෘතව පවත්නා කොටස මතුපිට බිමෙන් පහළොවෙන් එක පංගුවකට අඩුනොවිය යුතුයි ;
- (e) ඒ ගොඩනැගිල්ලේ සෑම කාමරයකම බිත්ති උසින් අඩි හතකට නොඅඩුව, ගඩොල්, ගල්, හෝ කබොක් ගල්වලින් සෘදුනලදුව නිබිය යුතුයි ;
- (f) ඒ බිත්තිවල ඇතුල් පැත්ත බිම සිට අඩු ගණනේ අඩි හතරකින් උසට සිමෙන්තියෙන් කපලැරු කරනු ලැබූ අවශේෂ කොටස් හුණු බදුමෙන් කප ලැරු කරනු ලැබ සුදු හුණු ගාන ලදුවද නිබිය යුතුයි ;
- (g) ඒ ගොඩනැගිල්ලේ ලී වැඩ තෙල් සායම්කරන ලදුව හෝ සුදුහුණු ගාන ලදුව හෝ නිබිය යුතුයි.

4. (1) බලපත්‍රයක් නිකුත්කරනලද කාලසීමාවක් ඇතුළත ඕනෑම වේලාවක, ඒ බලපත්‍රය නිකුත්කරනුලැබූ අලියවූ හෝ අන්තරායදයකළු කමිණිතය සඳහා පාවිච්චිකරනු ලබන කිසියම් ගොඩනැගිල්ලක් 3 වැනි අතුරු ව්‍යවස්ථාවේ සෞඛ්‍යය පිළිබඳ වෛද්‍ය නිලධාරීතුමාගේ රෙකමන පිට බල පත්‍රකාරයා වෙත භාරකරනු ලබන දැන්වීමකින් ඒ දැන්වීමේ සඳහන් කර තිබෙන දවසට ප්‍රථමයෙන් ඒ ගොඩනැගිල්ල එකී විධිවිධානවලට එකඟවන පරිද්දෙන් කළයුතු සෑම දෙයක්ම කරන්ට ඕනෑය කියා බලපත්‍රකාරයාට නිවේදනය කළ හැකිය.

(2) මේ අතුරු ව්‍යවස්ථාවේ (1) වැනි ඡේදය යටතේ දැන්වීමක් භාරකරනුලැබූ යම් අලියවූ හෝ අන්තරායදයකළු කමිණිතයක් සඳහා බලපත්‍රලත් කිසිවකු විසින් ඒ දැන්වීමේ දක්වා ඇති නියමයන් එහි සඳහන් කාලය ඇතුළතදී ඉෂ්ට කිරීම පැහැර හැරියයුතු නැත.

5. 4 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ ඕනෑම දැන්වීමක් බලපත්‍රකාරයා විසින් අලියවූ හෝ අන්තරායදයකළු කමිණිතයක් කරගෙනයන ස්ථානයේ ගසා හෝ අලවා ඇත්නම් විටෙක හෝ ඒ බලපත්‍රකාරයා විසින් එකී ස්ථානයේ රක්ෂාවෙහි යොදාගන්නාලද යම් කිසිවකුට භාරකරනලද්දවූ විටෙක, එය ඒ බලපත්‍රකාරයාට භාරදුන්නාක්මෙන් සැලකිය යුතුයි.

6. යම් අලියවූ හෝ අන්තරායදයකළු කමිණිතයක් කර ගෙන යෑම සඳහා බලපත්‍රලත් අය විසින්—

- (a) ඒ කමිණිතය සඳහා පාවිච්චිකරන සෑම ගොඩනැගිල්ලකම බිම දිනපතා අතුගා ශුඛපවිත්‍ර කිරීමටද ;
- (b) අඩුගණනේ දෙළොස් මාසයකට එක වරක් බැගින් වත් එබඳු සෑම ගොඩනැගිල්ලකම බිත්තිවල සුදු හුණු ගැවීමටද ;
- (c) ඒ කමිණිතය සඳහා පාවිච්චිකරන සියලුම උපකරණ මෙවලම් හා භාජන ශුඛපවිත්‍රව තැබීමටද ;
- (d) සියලුම කුණු, භූමිභාගය අතුගා ඉවතදමන කැලී කසළ, රොබුබොඩු හා කැටකැබලිද ඒ කමිණිතයේ වෙන්ත් යම් යම් කටයුතු සඳහා යොදවන්නේ නැති සියලුම ද්‍රව්‍යද, ආවරණයකරනුලැබූ භාජනවල දමා දිනපතා ඒ කමිණිතය කරගෙනයන භූමිභාගයෙන් ඉවත්කරවීමටද ;

සැලැස්විය යුතුයි.

7. යම් අලියවූ හෝ අන්තරායදයකළු කමිණිතයක් කර ගෙනයෑමට බලපත්‍රලත් කිසිවකු විසින්—

- (a) කිසියම් , ශ්‍රීදක්, වැවක්, ගංගාවක්, ඔයක්, ඇලක් විලක් හෝ ගොඩබිමක පිහිටි වෙනත් යම් ජල ස්ථානයක් අපවිත්‍රකිරීම හෝ දුෂ්‍යකිරීම ; හෝ
- (b) අසල්වැසි අයට කරදරයක් වියහැකි යම් පරිද්දෙකින් හෝ ඔවුන්ගේ සෞඛ්‍යයට නොහොත් සැප පහසු කම්වලට අනතුරක් වියහැකි යම් පරිද්දෙකින් ඒ කමිණිතය කර ගෙනයෑම ; හෝ නොකළ යුතුයි.

8. යම් අලියවූ හෝ අන්තරායදයකළු කමිණිතයක් කර ගෙනයෑම සඳහා බලපත්‍රලත් සෑම කෙනෙකු විසින්ම ඒ කමිණිතය කරගෙන යන අවස්ථාවලදී එයින් නිකුත්වන අලියවූ වාතය හා ගැස්—

- (a) අන්තරායදයකළු හෝ අලියවූ විෂාකයක් ඇතිනොවී සුදුසුදු අතුමකට ඉහළට ගොස් උඩුසුළුඟටම සම් මිශ්‍රවී ව්‍යාප්තවනු ලැබීමට ; හෝ
- (b) එක එල්ලේම ගින්නක් මැදින් හෝ උකුකරණ උපකරණයක් ඇතුළට යවනු ලැබීමට ; හෝ

සැලැස්විය යුතුයි.

9. සෑම සුදුසු වේලාවලදීම ප්‍රධානතුමාට හෝ සෞඛ්‍යය පිළිබඳ වෛද්‍ය නිලධාරීතුමාට හෝ සෞඛ්‍යය පරීක්ෂකතුමාට හෝ ප්‍රධානතුමාගෙන් ලත් ලියවිල්ලකින් බලය පවරනු ලැබූ කාර්ය සහායේ ඕනෑම නිලධාරියෙකුට අලියවූ හෝ අන්තරායදයකළු ඕනෑම කමිණිතයක් කරගෙන යන්නාවූ ඕනෑම ස්ථානයකට ඇතුල්වී පරීක්ෂාකර බැලීමට නීතිප්‍රකාර බලය තිබේ. තවද බලපත්‍රකාරයා විසින් හෝ ඒ ස්ථානය භාරව සිටින අය විසින් හෝ එබඳු පරීක්ෂණයක් පැවැත්වීමට අවකාශ දිය යුතුයි.

10. අලියවූ හෝ අන්තරායදයකළු කමිණිතය සම්බන්ධ යෙත්වූ අතුරු ව්‍යවස්ථාවලින් යම් අතුරු ව්‍යවස්ථාවක් කඩ කිරීම නිසා ගම්බද උසාවියකදී යම් බලපත්‍රකාරයෙකු දෙවරක් හෝ ඊට වැඩි වාර ගණනක් වරදකාරයා බැව් ඔප්පු වූහොත් ඒ උසාවියෙන් නියමකරණ වෙනත් යම් දැන්වීමකට අමතර වශයෙන් ඔහුගේ බලපත්‍රය අවලංගු කිරීමද, නිත්‍යනුකූලය. එසේ බලපත්‍රය අවලංගු කිරීම ගැන ඒ බලපත්‍රකාරයාට මොනම අලාභයක්වත් අයකර ගැනීමට අයිතිවාසිකමක් නැත්තේය.

අශුවී ඉවත්කිරීම හා කසළ ශෝධනය

11. අශුවී ඉවත්කිරීමේ සේවයක් ආරම්භකරන ලද්දවූ ප්‍රදේශයක් ඇතුළත පිහිටියවූ ඕනෑම ඉඩමක අයිතිකාරයා කුට ලියවිල්ලකින් භාරදෙනලද දැන්වීමකින් සෞඛ්‍යය පිළිබඳ වෛද්‍ය නිලධාරීතුමාගේ හෝ එබඳු වෛද්‍ය නිලධාරියකු විසින් බලය පවරනලද නිලධාරියෙකුගේ රෙකමන් කිරීමක් පිට, ප්‍රධානතුමා විසින් අනුමත කරනලද ප්‍රමාණයක හා වර්ගයකද, ඉඩමේ පිහිටවිය යුතුදු ආකාරයටද බාල්දි තබන වැසිකිලියක් සෘදුන්ට ඕනෑය කියා ප්‍රධානතුමා විසින් නියම කළ හැකිය.

12. අශුවී ඉවත්කිරීමේ සේවයක් ආරම්භකරන ලද්දවූ ප්‍රදේශයක් ඇතුළත පිහිටියවූ ඕනෑම ඉඩමක තිබෙන (11 වැනි අතුරු ව්‍යවස්ථාවේ සඳහන් කරනලද ප්‍රමාණයකද හා ආකාරයකට සෘදුනලද බාල්දි වැසිකිලියක් නොවන්නාවූ) ඕනෑම වැසිකිලිවලක් හෝ වැසිකිලියක් සූනිභාරක්ෂාවට අන්තරායදයක හා අපවිත්‍රය කියා සෞඛ්‍යය පිළිබඳ වෛද්‍ය නිලධාරීතුමා හෝ එබඳු වෛද්‍ය නිලධාරියෙකු විසින් බලය පවරනලද නිලධාරියෙක් සහතික කරයි තම් එබඳු ඉඩමක අයිතිකාරයාට ලියවිල්ලකින් භාරදෙනලද දැන්වීමකින් ඒ ඉඩමේ තිබෙන්නාවූ එබඳු වැසිකිලි වල හෝ වැසිකිලිය වූ සෘදුන්ට ඕනෑය කියා ප්‍රධානතුමා විසින් නිවේදනය කළ හැකිය.

13. 12 වැනි අතුරු ව්‍යවස්ථාවේ සඳහන් කරනලද ප්‍රකාර නිවේදනයක් භාරකරනු ලැබුවාට සෑම අයිතිකාරයකු විසින්ම එකී දැන්වීමේ සඳහන් කර තිබෙන්නාවූ හා මොනම කාරණයක් කිසාවත් මාස දෙකකට අඩු නොමුණ්නාවූ කාල සීමාවක් ඇතුළතදී එකී නිවේදනයේ සඳහන් කර තිබෙන නියමයන් ඉෂ්ට කළ යුතුයි.

14. අශුවි ඉවත්කිරීමේ සේවයක් ආරම්භකරන ලද්දේද වූ ප්‍රදේශයක් ඇතුළත පිහිටියාවූද බාල්දි තබන වැසිකිලියක් තිබෙන්නාවූද, ඉඩමේ වල සෑම පදිංචිකාරයකු විසින්ම ඒ වැසි කිලිය සෑම කල්හිම ශුඛපවිත්‍ර ලෙසත්, යහපත් ලෙසත් පවත්වා ගත යුතුයි.

15. කායභී සභාවේ සේවය කරන අශුවි ඉවත්කරන මෙහෙකරුවෙකු හැර වෙන කිසිවකු විසින් අශුවි ඉවත් කිරීමේ සේවයක් පවත්නාවූ ප්‍රදේශයක් ඇතුළත පිහිටියාවූ බාල්දි තබන වැසිකිලියකින් අශුවි ගෙනයාම හෝ වෙනත් ක්‍රමයකින් ඉවත ලැම හෝ නොකළ යුතුයි.

16. දුප්පත්කම නිසා කායභී සභාව විසින් නිදහස්කරන ලද පදිංචිකාරයකු හැර අශුවි ඉවත්කිරීමේ සේවය පවත්නා ඕනෑම ඉඩමක පදිංචිකාරයා විසින් මිට යාකොට ඇති A උප ලේඛනයේ දැක්වෙන "රේච්" ගණන් අනුව අශුවි ඉවත් කිරීමේ ගාස්තුවක් මාස්පතා කායභී සභාවට ගෙවිය යුතුයි.

17. ඕනෑම ඉඩමක සාදා ඉවර කරන ලද්දේද වූ හෝ සාදා ගෙනයනු ලබන්නාවූ වැසිකිලියක් හෝ වැසිකිලිවලක් පරීක්ෂකර බැලීම සඳහා ඉර පැයීමටත්, ඉර බැසීමටත් අතර ඕනෑම වේලාවකදී සෞඛ්‍ය පිලිබඳ වෛද්‍ය නිලධාරියෙකු විසින් හෝ එතුමා විසින් බලය පවරනලද වෙන නිලධාරියෙකු විසින් හෝ එකී ඉඩමට ඇතුල්වීම නීත්‍යානුකූලය. තවද එකී ඉඩමේ පදිංචිකාරයා විසින් එබඳු නිලධාරියකුට පරීක්ෂාකිරීම සඳහා අවශ්‍යවූ සෑම උපකාරයක්ම දිය යුතුයි.

18. මුළු ගම් ප්‍රදේශයම හෝ එහි යම් කොටසක් හෝ සඳහා කැලිකසල ඉවත්කිරීමේ සේවයක් ආරම්භ කර තිබෙනවිට ඒ සේවය ආරම්භකර තිබෙන ප්‍රදේශයක් තුළ පිහිටි ඕනෑම ඉඩමක පදිංචිකාරයා විසින් තමාගේ ඉඩම අතුරා ඉවත දමන අළු, කුණු රොඩු හා වෙනත් කැලිකසල සුදුසු පියනයක් සහිතවූද ප්‍රධානතුමා විසින් අනුමත කරනලද ප්‍රමාණයක් හා හැඩහැරකමක් ඇතිවූද බාල්දියක හෝ භාජනයක තැන්පත් කරවිය යුතුයි.

19. 18 වැනි අතරු ව්‍යවස්ථාවේ සඳහන් කරනලද කිසියම් ඉඩමක පදිංචිකාරයකු විසින්—

- (1) ප්‍රධානතුමා විසින් අණබෙර ගස්වා ප්‍රසිඛ කිරීමෙන් හෝ වෙනයම් ක්‍රමයකින් හෝ නියම කරනලද කාල වේලාවල් අතර දිනපතාම එකී බාල්දිය හෝ භාජනය එකී ඉඩමෙන් පිටත පෘථේ ගමනාගමනයට අවහිරයක් ඇති නොවන ලෙස පෘථේ අයිත කින් තැබීමට සැලැස්විය යුතුයි;
- (2) කායභී සභාවේ කසලගොඩකයන් විසින් එකී බාල්දිය හෝ භාජනය ගිස්කොට පැ හාගයක් ඇතුළතදී එය ඒ ස්ථානයෙන් අස්කර විය යුතුයි.

20. 19 වැනි අතරු ව්‍යවස්ථාවේ සඳහන් කරනලද කාලවේලාවලදී මිස කිසිවකු විසින් 18 වැනි අතරු ව්‍යවස්ථාවේ සඳහන් කරනලද කිසිම බාල්දියක් හෝ භාජනයක් කිසිම පාරක නොතැබිය යුතුයි.

21. දුප්පත්කම නිසා කායභී සභාව විසින් නිදහස් කරනලද පදිංචිකාරයෙකු හැර කැලිකසල ඉවත්කිරීමේ සේවය පවත්නා ඕනෑම ඉඩමක පදිංචිකාරයා විසින් මිට යාකොට ඇති A උපලේඛනයේ දැක්වෙන රේච් ගණන් අනුව කැලිකසල ඉවත්කිරීමේ ගාස්තුවක් මාස්පතා කායභී සභාවට ගෙවිය යුතුයි.

22. යම්කිසි මාසයක් වෙනුවෙන් ගෙවිය යුතුවූ 16 වැනි අතරු ව්‍යවස්ථාවේ සඳහන් කරනලද අශුවි ඉවත්කිරීමේ ගාස්තුවද, 21 වැනි අතරු ව්‍යවස්ථාවේ සඳහන් කරනලද කැලිකසල ඉවත්කිරීමේ ගාස්තුවද, ඒ එකම ලබන ඊලඟ මාසයේ දහවැනි දින හෝ ඊට මත්තෙන් හෝ ප්‍රධානතුමාට හෝ එකී ගාස්තු අයකිරීමට එතුමා විසින් නිසිපරිදි ලියවිල් ලිපිත් බලය පවරනු ලැබූ වෙනත් කෙනෙකුට හෝ ගෙවිය යුතුය.

වැසිකිලි සෑදීම

23. (1) අස්වල් ප්‍රදේශය තුළ මිනිසුන් වාසයකරන ඕනෑම දේපලක අයිතිකාරයා විසින් හෝ බදුකාරයා විසින් වැසිකිලියක් සාදා පවත්වාගෙන යා යුතුයයි කියා කායභී සභාව විසින් යම් ප්‍රදේශයක සීමා නියමකර තිබෙන කවර

විටෙකදී වුවත්, ප්‍රධානතුමා විසින් එකී අයිතිකාරයා වෙත හෝ බදුකාරයා වෙත භාරකරනු ලබන ලියවිල් ලකිනවූ දැන්වීමකින් යම්කිසි වර්ගයක හා ප්‍රමාණයක වැසිකිලියක් කායභී සභාව විසින් තීරණය කොට ඇති යම් යම් කාණු ආදිය සම්බන්ධකොට ඒ දැන්වීමේ සඳහන්කොට ඇති යම් යම් නියමයන්ට එකඟව ඒ දෙපලේ අස්වල් ස්ථානයේ සාදනට, ඕනෑයයි අණකළ හැකිය.

(2) මේ අතරු ව්‍යවස්ථාවේ 1 වැනි ඡේදය යටතේ දැන්වීමක් භාරකරනුලැබූ සෑම දේපල හිමියකු විසින් හෝ බදුකාරයකු විසින්ම තමාට ඒ දැන්වීම භාරදුන් දින සිට දවස් තිහක් ඇතුළතදී හැම අතින්ම ඒ දැන්වීමේ දක්වා ඇති නියමයන්ට එකඟව වැසිකිලියක් සෑදිය යුතුයි.

24. ප්‍රධානතුමාගේ අවසරය නැතුව කිසිවකු විසින් කිසිම ලිඳක සිට අඩි එක සියයක අඩි විෂ්කම්භය තුළ වැසිකිලියක් වළක් සෑදීම හෝ නඩත්තු කිරීම හෝ නොකට යුතුයි.

රථවාහන හා සතුන් පිලිබඳ බද්ද

25. (1) ආඥපනතේ 47 වැනි වගන්තිය යටතේ අය කරනුලබන රථවාහන හා සතුන් පිලිබඳ බද්ද වෙනුවෙන් ඒ බද්දට යටත්වූ යම් රථවාහනයක් හෝ සතකු අයිතිව හෝ භාරව හෝ පාලනයෙහි තබාගෙන හෝ සිටින්නාවූ සෑම අයකු විසින්ම ඒ සඳහා කායභී සභාව විසින් නියමකර තිබෙන ප්‍රකාරයටවූ උප ලේඛනයක ඒ රථවාහනය හෝ සතා සම්බන්ධයෙන්වූ තොරතුරු ප්‍රධානතුමා වෙත දැනුම් දිය යුතුයි.

(2) මේ උප ලේඛනය භාරදෙනු ලැබූ අය විසින් තමාට එය ලැබී හත්දිනක් ඇතුළතදී එය සම්පූර්ණකොට ප්‍රධාන තුමා වෙත ආපසු යැවිය යුතුයි.

26. 25 වැනි අතරු ව්‍යවස්ථාවේ සඳහන්කළ උප ලේඛනය සම්පූර්ණකොට ආපසු යැවීමට පසු, යම් කිසිවකු විසින් ඒ උප ලේඛනයේ සඳහන් නොකරනලද යම් රථ වාහනයක් හෝ සතකු හෝ අත්පත්කරගෙන හෝ තබාගෙන හෝ පාවිච්චියට ගෙන හෝ තිබෙනම් ඒ අය විසින් එබඳු යම් රථවාහනයක් හෝ සතකු අත්පත්කර හැකිමේ හෝ තබාගැනීමට නොහොත් පාවිච්චිකිරීමට පටන්ගැනීමේ දින සිට එක මාසයක් ඇතුළතදී ඒ බව ලියවිල්ලකින් ප්‍රධානතුමාට දැනුම්දී ඒ රථවාහනය හෝ සතා සම්බන්ධයෙන් සැබෑවූද, නිවැරදිවූද තොරතුරු සැපයිය යුතුයි.

27. ආඥපනතේ 47 (2) වගන්තියේ විධිවිධානවලට යටත්ව 25 වැනි අතරු ව්‍යවස්ථාවේ සඳහන් උප ලේඛනය සැපයූ සෑම කෙනෙක්ම, වෙනත් අමතර දැන්වීමක් නැතුව ඒ උප ලේඛනයට ඇතුළත් කරණලද රථවාහන හෝ සතුන් සඳහා ඒ උප ලේඛනයට සැපයූ අවුරුද්ද වෙනුවෙන් බද්ද ගෙවීමට යටත් වෙති. තවද 26 වැනි අතරු ව්‍යවස්ථාවේ සඳහන් ලියවිල්ලකින්වූ දැන්වීම යැවූ සෑම කෙනෙක්ම, එකී දැන්වීමේ සඳහන් රථවාහන හෝ සතුන් සඳහා වූ බද්ද, එකී රථවාහන හෝ සතුන් තමා අත්පත් කරගත්ට යෙදුනාවූ හෝ වෙනත් අත්දමකින් තමාට අයිතිවූ අවුරුද්ද වෙනුවෙන් ගෙවීමට යටත් වෙති.

28. 25 වැනි අතරු ව්‍යවස්ථාවේ සඳහන් උප ලේඛනය හෝ 26 වැනි අතරු ව්‍යවස්ථාවේ සඳහන් ලියවිල්ලකින්වූ දැන්වීම හෝ සැපයුමට පසු ආඥපනතේ 47 (3) වැනි වගන්තිය යටතේ ඒ උපලේඛනයේ හෝ දැන්වීමේ හෝ ඇතුළත්කළ නොහොත් සඳහන්කළ යම් රථවාහනයක් හෝ සතකු සම්බන්ධයෙන්වූ බද්ද ගෙවීමට බැඳීමෙන් තමා නිදහස්කිරීමට අයිතිවාසිකම් කියාසිටින සෑම අයකු විසින්ම එසේ නිදහස්කිරීමට අයිතිවාසිකම් කියාසිටින්නෝ අස්වල් අස්වල් හේතුවෙන් නිසායයි දැක්වෙන ලියවිල්ලකින්වූ ඉල්ලීමක් වහාම ප්‍රධානතුමා වෙත යැවිය යුතුයි.

29. ආඥපනතේ 47 වැනි වගන්තියේ විධිවිධාන යටතේ ගෙවිය යුතු වාර්ෂික බද්ද කායභී සභාවට අයත් කායභීලයේදී එක් එක් අවුරුද්දේ මාර්තු මස ත්‍රිස්එක්වැනි දිට හෝ ඊට මත්තෙන් හෝ ගෙවිය යුතුයි. එහෙත් 25 වැනි අතරු ව්‍යවස්ථාවේ සඳහන් කරනලද උප ලේඛනය හෝ 26 වැනි අතරු ව්‍යවස්ථාවේ සඳහන් කරනලද

ලියවිල්ලකින් දැන්වීම හෝ යම්කිසි අවුරුද්දක මාර්තු මස තිස් එක් වැනිදාට පසුව සපයා තිබෙන කවර අවසාවකදී වුවත් ඒ උපලේඛනයේ හෝ දැන්වීමේ හෝ සඳහන් කරන ලද එක් එක් රථවාහනය හෝ සහ වෙනුවෙන් වූ බද්ද එකී උපලේඛනය හෝ දැන්වීම සැපයූ දින සිට මාසයක් ඇතුළතදී ගෙවිය යුතුවේ

30. (1) යම් කිසිවකු විසින් යම් රථවාහනයක් සඳහා වාර්ෂික බද්ද ගෙවූවිට ප්‍රධානතුමා විසින් එකී අයට ඒ රථවාහනය වෙනුවෙන් 'A' අක්ෂරය සහ තහවුල් කිරීමට අවුරුද්ද දැක්වෙන ඉලක්කම්ද, රථවාහන පිස්පරයේ ඒ ඒ රථවාහනය පිළිබඳවූ අංකයද සටහන් කොට ඇති තහවුල් කිරීමට නිකුත් කළ යුතුයි. එබඳු යම් තහවුල් කිරීම පාවිච්චිය නිසා හෝ වෙනයම් ලෙසකින් හෝ නොපැහැදිලිව නොහොත් මැකී ගොස් තිබෙනොත් ඒ තහවුල් අයිතිකාරයා විසින් එය ප්‍රධානතුමාට ආපසු භාරදිය යුතුයි. තවද ඔහු විසින් යන විසිපහක් ගෙවූවිට ඔහුට අලුත් තහවුල් කිරීමක් ලබාගැනීමට අයිතිවාසිකම් තිබේ. එබඳු යම් තහවුල් කිරීම හෝ භාරගෙන තිබෙන බැව් දිවුරුම් සහතිකයකින් හෝ වෙනයම් ලෙසකින් හෝ ප්‍රධානතුමාට ඒ තහවුල් කිරීමට සැලැස් වුවහොත් එතුමා විසින් එකී අයිතිකාරයාගේ ඉල්ලීම පිටත් ඔහු විසින් යන පණහක් ගෙවනු ලැබූ විටත් අලුත් තහවුල් කිරීමට නිකුත් කළ හැකිය.

31. සෑම රථවාහනයකම අයිතිකාරයා විසින් හෝ භාරකාරයා විසින් ඒ රථවාහනය වෙනුවෙන් 30 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ නිකුත් කරන ලද තහවුල් ඒ රථවාහනයේ කාටත් පෙනෙන ස්ථානයක සවිකළ යුතුයි.

පුද්ගලික වෙළඳාම්පලවල් සහ කඩපලවල්

32. ඕනෑම ගම්බද වෙළඳාම්පලක සිට හැනැප්මක අඩු විෂ්කම්භය ඇතුළත වූ ප්‍රදේශය ඒ වෙළඳාම්පලට අයිති වූ ප්‍රදේශයක් බව මෙයින් ප්‍රකාශ කරනු ලැබේ.

33. යම්කිසි (ප්‍රසිද්ධ) වෙළඳාම්පලකට අයිති වූ ප්‍රදේශයක් ඇතුළත කිසිම පුද්ගලික වෙළඳාම්පලක් හෝ කඩපලක් පිහිටුවීම හෝ පවත්වාගෙන යාම හෝ නොකළ යුතුයි.

34. (1) ඒ සඳහා ප්‍රධානතුමා විසින් නිකුත් කරන ලද බලපත්‍රයක් පිට මිස නැන්තම් (වෙළඳාම්පලකට අයිති ප්‍රදේශයකින් බාහිරවූ) කිසිම ප්‍රදේශයක් ඇතුළත කිසිම පුද්ගලික වෙළඳාම්පලක් හෝ කඩපලක් පිහිටුවීම හෝ පවත්වාගෙන යාම හෝ නොකළ යුතුයි.

(2) (1) වැනි ඡේදය යටතේ නිකුත් කරනු ලබන සෑම බලපත්‍රයක්ම—

- (a) සාමාන්‍යයෙන් මීට යාකොට ඇති (b) පෝර්මයේ ප්‍රකාරයට විය යුතුයි.
- (b) එහි දැක්වෙන කොන්දේසිවලට යටත් විය යුතුයි.
- (c) 36 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ කලින් අවලංගු නොකරන ලද්දේ නම් එය නිකුත් කරන ලද අවුරුද්දේ දෙසැම්බර් මස තිස් එක් වැනිදාට අවසාන විය යුතුයි.

(3) 1 වැනි ඡේදය යටතේ නිකුත් කරනු ලබන එක් එක් බලපත්‍රය වෙනුවෙන් වූ ගාස්තුව රුපියල් පණහකි.

35. පුද්ගලික වෙළඳාම්පලක් හෝ කඩපලක් පිහිටුවීමට බලාපොරොත්තුවන භූමිභාගය සෞඛ්‍යය පිළිබඳ වෛද්‍ය නිලධාරීතුමා විසින් අනුමත කරනු ලබනතුරු එහි පුද්ගලික වෙළඳාම්පලක් හෝ කඩපලක් පිහිටුවීමට හෝ පවත්වාගෙන යාමට බලපත්‍රයක් ලැබීමට කිසිවකුට අයිතිවාසිකමක් නැත.

36. පුද්ගලික වෙළඳාම්පලවල් හා කඩපලවල් පිළිබඳව මේ අතුරු ව්‍යවස්ථාවලින් යම් අතුරු ව්‍යවස්ථාවක් හෝ බලපත්‍රයේ කොන්දේසිවලින් යම් කොන්දේසියක් හෝ කඩකිරීම නිසා, ගම්බද උසාවියකින් බලපත්‍රකාරයකු දෙවෙනි වරට හෝ ඊට අනතුරුව වරදකාරයකු කොට විනිශ්චය කරනු ලැබූවිට 34 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ නිකුත් කරන ලද බලපත්‍රයද ඒ උසාවිය මගින් අවලංගු කළ හැකිය. එසේ අවලංගු කිරීම හේතු කොටගෙන ඒ බලපත්‍රකාරයාට කිසියම් අලාභයක් අයකර ගැනීමට අයිතිවාසිකමක් නැත්තේය.

37. ගම්බද උසාවියකින් කලින් බලපත්‍රයක් අවලංගු කරනු ලැබූ කිසිවකුට ප්‍රධානතුමා විසින් 34 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ බලපත්‍රයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළ හැකිය.

38. සුදුසු වූ හැම කල්හිම ප්‍රධානතුමා විසින් හෝ සෞඛ්‍ය පිළිබඳ වෛද්‍ය නිලධාරීතුමා විසින් හෝ සෞඛ්‍ය පරීක්ෂකතුමා විසින් හෝ ප්‍රධානතුමාගෙන් ලියවිල්ලකින් බලය ලත් වෙනත් ඕනෑම කෙනෙකු විසින් ඕනෑම වෙළඳාම් පලකට හෝ කඩපලකට ඇතුල් වී ඒ වෙළඳාම්පල හෝ කඩපල හෝ එහි වෙළඳාමට නබා තිබෙන නොහොත් ප්‍රදේශය කර තිබෙන ඕනෑම ආහාර ද්‍රව්‍යයක් පරීක්ෂා කිරීම නිත්‍ය නුකල වන්නේය. තවද මේ අතුරු ව්‍යවස්ථාව යටතේ තම රාජකාරිය ඉටුකිරීමේදී පූර්වෝක්ත කවර නිලධාරියකුට වත් කිසිවකු විසින් බාධා කිරීම හෝ විරුධකමක් පෑම නොකළ යුතුයි.

අන්තරාදයක ලෙස නැමී තිබෙන ගස්

39. (1) යම්කිසි ගසක් හෝ ගසක අන්තක් හෝ ගෙඩියක් හෝ ගසක වෙනයම් කොටසක් යම්කිසි ගොඩ නැගිල්ලකට අලාභ හානියක් සිදුවන හැටියට හෝ සිදුවන්න පුළුවන්වන හැටියට පවත්නාවූ නොහොත් යම්කිසි ගොඩනැගිල්ලක පදිංචිව සිටින අයට හෝ යම්කිසි පොදු මාවතක ගමනාගමනය කරන අයගේ ආරක්ෂාවට හෝ අනතුරු එල්ල විය හැකි තත්වයක පවත්නාවූ කොසියම් විටක වුවත් ප්‍රධානතුමා විසින් ඒ ගස පිහිටි ඉඩමේ පදිංචි කාරයා වෙත නොහොත් අයිතිකාරයා වෙත භාරකරනු ලබන ලියවිල්ලකින් වූ දැන්වීමකින්, ඒ දැන්වීමේ සඳහන් කරනු ලබන කාලසීමාවක් ඇතුළතදී ඒ ගස හෝ ඒ අන්ත හෝ ගෙඩිය හෝ ගසේ වෙනයම් කොටස බැඳ ගස්කිමත් කරනට හෝ කපා ඉවත් කර දමනට ඕනෑය කියා එහි අයිතිකාරයාට නොහොත් පදිංචිකාරයාට නියම කළ හැකිය.

(2) මේ අතුරු ව්‍යවස්ථාවේ (1) වැනි ඡේදය යටතේ දැන්වීමක් භාරකරනු ලැබූ සෑම කෙනෙකු විසින්ම එකී දැන්වීමෙන් කර තිබෙන නියමයන් එහි සඳහන් කාල සීමාව ඇතුළතදී ඉෂ්ට කළ යුතුයි. එකී අය විසින් එකී නියමයක් එකී කාලසීමාව තුළ ඉෂ්ට කරනට බැරියයි කියා සිටි විටෙකදී නොහොත් ඉෂ්ට කිරීම පැහැර හැරිය විටෙකදී ප්‍රධානතුමා විසින් හෝ ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් බලය පවරන ලද යම් නිලධාරියකු නොහොත් මෙහෙකරුවකු විසින් හෝ ඒ දැන්වීමේ සඳහන් කරන ලද ඉඩමට ඇතුල් වී, ඒ දැන්වීමේ ප්‍රකාර එකී අය විසින් කළ යුතුව තිබුන කවර කටයුත්තක් වුවද ඉෂ්ට කළ හැකිවත් හැර එසේ කිරීමෙන් දරනට සිදුවූ විශදම් එකී අයගෙන් කායඝී සහවට එනට තිබෙන ණයක් පරිද්දෙන් අයකරගත හැකිද වන්නේය.

මහජන හිරිහැර අඩුකිරීම

40. යම් ගොඩනැගිල්ලක් හෝ තාප්පයක් හෝ එහි සවිකරන ලද යම් දෙයක් ඒ අසල පිහිටි ගොඩනැගිල්ලකට හෝ එහි පදිංචිකාරයකුට හෝ ඒ අසලින් යන එන අයකුට හෝ අනතුරු එල්ල විය හැකි යම් තත්වයකට පවත්නේ නම් එවිට ප්‍රධානතුමා විසින් එහි අයිතිකාරයා වෙත හෝ පදිංචිකාරයා වෙත හෝ ලියවිල්ලකින් භාරකරනු ලබන දැන්වීමකින්—

- (a) යම් හදිසි අවස්ථාවක් පැමිණ තිබෙනම් දැන්වීම භාරදී පැය 24ක් ඇතුළතදී අහළ පහළ යන එන ඕනෑම අයකුගේ ආරක්ෂාව සඳහා සුදුසු (දැන්වීම්) ලැල්ලක් හෝ වැටක් සෑදවිය යුතුය කියාත්;
- (b) සෑම අවස්ථාවකදීම දැන්වීම භාරදී දවස් තුනක් ඇතුළතදී ඒ ගොඩනැගිල්ල හෝ තාප්පය හෝ එහි සවිකරන ලද දෙය ගස්කිමත් කිරීමට හෝ අලුත් වැඩියා කිරීමට සැලැස්විය යුතුය කියාත්;

නියම කළ හැකිය.

41. 40 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ යම් දැන්වීමක් භාරකරනු ලැබූ සෑම අයිතිකාරයකු විසින් හෝ පදිංචි කාරයකු විසින්ම ඒ දැන්වීමේ නියමයන් එහි සඳහන් කාල සීමාව ඇතුළතදී ඉෂ්ට කළ යුතුයි.

42. 40 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ භාරකරනලද දන්වීමක නියමයන් ඉෂ්ටකිරීම පැහැරහැර තිබෙන නොහොත් ඉෂ්ටකිරීමට බැරියයි කියා ප්‍රකාශකර තිබෙන කවර විටකදී වුවත් ප්‍රධානතුමා විසින් යම්කිසි විශේෂ භක්ෂණයකට ඒ දන්වීමෙන් කළයුතුව තිබෙන ඒ කටයුතු කරන මෙන් බලය පැවරිය හැකිවන බැවින් ඒ සඳහා දරන්නට යැයුන විදේශී එකී අයිතිකාරයාගෙන් හෝ පදිංචිකාරයාගෙන් කායනී සහායව එන්ට තිබෙන ණයක් පරිද්දෙන් අයකරගතද හැකිවන්නේය.

43. ගම් ප්‍රදේශය ඇතුළතවූ සෑම ගෙයකම අයිතිකාරයා විසින් හෝ පදිංචිකාරයා විසින් හෝ තමාගේ ගෙය අනුගණනෙන් අවුරුද්දකට එක වරක් බැගින් හා යම්කිසි වසංගත රෝගයක් පැතිරියාම හේතුකොටගෙන එසේ කිරීම ආවශ්‍යකයයි කායනී සහායව හැඟෙන කල්හි ප්‍රධාන තුමා විසින් ලියවිල්ලකින් කරනු ලබන දන්වීමක සඳහන් වෙනත් යම් වේලාවකදීද හුණු හෝ වෙනත් සුදුසු ද්‍රව්‍යයක් හෝ සුදුකරවිය යුතුයි.

44. කිසිවකු විසින් මැරුණාවූ කිසිම සතකුගේ මළකුණක් වෙත අයකුට අයිතිවූ ඉඩමක හෝ භූමිභාගයක අවිචාර අන්දමින් තැන්පත් නොකළ යුතුයි.

45. කරන්තයක් අබලන්වීගිය විටෙක මිස නැත්නම් ඒ කරන්තයට බඩු පැටවීම සඳහා හෝ එයින් බඩු බැම සඳහා හෝ ගතවන කාලයට වඩා දීර්ඝ කාලයක් තුළ කිසිවකු විසින් කිසිම ගම්බද මාවතක හෝ අභිපාරක නතර කිරීම හෝ තබාගැනීම නොකට යුතුයි.

46. කිසිවකු විසින්, කිසියම් ජප තහවුරක්, කොළයක් හෝ කඩදසියක් හෝ වෙන අනුමතවූ ජපකිරීමක් වෙත අයකුගේ ඉඩමක තැන්පත්කිරීම හෝ වැළලීම නොකළ යුතුයි.

47. කිසිවකු විසින් :—

(a) අන්‍යයන්ගේ සදාචාර හැඟීම්වලට හානිවනසේ තමාගේ ඉඩමේ හෝ වෙන කෙනෙකුගේ ඉඩමක හෝ යම්කිසි ගම්බද මාවතක හෝ අභිපාරක හෝ ඒ සඳහා විශේෂයෙන් සපයනු ලැබූ ස්ථානයකින් බැහැරවූ යම් ස්ථානයක ගරීරකෘත්‍ය කිරීම; හෝ

(b) වෙනත් යම් කෙනෙකුට අයිති ඉඩමක හෝ යම් සොදු ස්ථානයකට හෝ ගම්බද මාවතකට හෝ අභිපාරකට කුණු කසල හෝ සනීපයට බාධාවන දේවල් හෝ ප්‍රයෝජනයකට ගත නොහැකි ද්‍රව්‍ය හෝ වෙනත් යම් දෙයක් විසිකිරීම; හෝ

නොකටයුතුයි.

මායිම් හා වැටවල්

48. හොවිනැන් කරනු නොලැබූ සෑම ඉඩමක අයිති කාරයා, බදුකාරයා, පදිංචිකාරයා හෝ භාරකාරයා විසින් ඒ ඉඩමේ මායිම් පැලඳුණි වැටකින් හෝ කාණුවලින් හෝ පොළොවේ තදින් සවිකරනලද ගල්වලින් හෝ ගම් ප්‍රදේශයේ සිරිත් පරිදි පවත්නා වෙනත් යම් ක්‍රමයකින් හෝ සලකුණු කළ යුතුයි.

49. හොවිනැන් කරනු ලැබූ සෑම ඉඩමක අයිතිකාරයා, බදුකාරයා, පදිංචිකාරයා හෝ භාරකාරයා විසින් ඒ ඉඩමේ මායිම්දිගේ වැටක් බැද ඒ වැට මනාලෙස තබාගත යුතුයි.

50. එකිනෙකට යාව පිහිටි යම් ඉඩම් දෙකක් සම්බන්ධ යෙදුම් වූවිට ඒ ඉඩම් දෙක අතරවූ සොදු මායිම් සලකුණු කොට පවත්වාගෙන යාම ගැන ඒ ඉඩම් දෙකේම අයිති කාරයන් හෝ බදුකාරයන් හෝ පදිංචිකාරයන් හෝ භාර කාරයන් විසින් වගබලාගත යුතුයි. එහෙත් ඒ ඉඩම්වලින් එකක අයිතිකාරයා හෝ බදුකාරයා හෝ පදිංචිකාරයා හෝ භාරකාරයා විසින් අනික් ඉඩමේ ගස්කොලන්වලට හෝ වැව්වලට, අලාභයක් සිදුනොවනලෙස අවශ්‍යවූ සෑම විධි වැඩිකරයක්ම සොදු තමාගේ විදේශයේ සොදු මායිමක් බැඳීම නීත්‍යානුකූලය.

51. තමාගේ විදේශයේ මායිම් වැටක් බදින කොසිම කෙනෙකුට වුවද ඒ මායිම් වැටේ පැලඳුණිවලට සිටවනලද ගස්වලින් උපදින දේ භක්තිවිදීමට බලය තිබේ. තවද ඔහුගේ කැමැත්ත නැතුව වෙනත් කිසිවකු විසින් එබඳු මොනම වැටක වුවද සිටවා තිබෙන ගස්වලින් කොළ සුරා දැමීම හෝ අතු කපා දැමීම හෝ නොකළ යුතුයි.

52. එක් ඉඩමක අයිතිකාරයකු හෝ බදුකාරයකු හෝ පදිංචිකාරයකු හෝ භාරකාරයකු හෝ ඔහුගේ සේවකයන් විසින් කිසි යම් මායිම් සලකුණක් සෑදීම හෝ අලුත්වැඩියා කිරීම සඳහා ඊට උවමනාකරන උපකරණ හා මෙවලම් ඇතුළුව එකී ඉඩම එක්කම පිහිටි අනික් ඉඩම්වලින් ඔනෑම එකකට ඇතුල්වීම නීත්‍යානුකූලය.

53. කිසිවකු විසින් කිසිම ඉඩමක මායිමක් ඔනෑමකින් වෙනස්කිරීම හෝ මැකීම හෝ අලාභහානිකිරීම හෝ නොකළ යුතුයි.

වල් පැලැටි හා කැලිකසළ

54. ගම් ප්‍රදේශය ඇතුළත පිහිටි යම්කිසි ඉඩමක අයිති කාරයා විසින් හෝ පදිංචිකාරයා විසින් ඒ ඉඩම වල් පැලැටි වලින් හා කැලිකසළවලින් තොරවද තබාගත යුතුයි.

අපථ්‍ය ආහාර පාන

55. කිසිවකු විසින් අපථ්‍යවූ හෝ මනුෂ්‍ය ආහාරයට නුසුදුසුවූ හෝ කිසිම ආහාර ද්‍රව්‍යයක් හෝ බීමක් වෙළඳාමට තැබීම හෝ ඉදිරිපත්කිරීම හෝ නොකළ යුතුයි.

56. වෙළඳාම පිණිස තබා තිබෙන්නාවූ හෝ ඉදිරිපත් කොට තිබෙන්නාවූ හෝ ඔනෑම ආහාර ද්‍රව්‍යයක් හෝ බීමක් මනුෂ්‍ය ආහාරයට නුසුදුසු බව හෝ අපථ්‍ය බව පෙනෙන්නට තිබේ නම් ප්‍රධානතුමා, විසින් හෝ සෞඛ්‍ය පිළිබඳ වෛද්‍ය නිලධාරිතුමා විසින් හෝ සෞඛ්‍ය පරීක්ෂකතුමා විසින් හෝ ප්‍රධානතුමාගෙන් ලියවිල්ලකින් බලය ලත් යම් අයකු විසින් හෝ ඒ ආහාර ද්‍රව්‍යය හෝ බීම වගීය අල්ලා තහනම් කිරීම නීත්‍යානුකූලය.

57. සෞඛ්‍ය පිළිබඳ වෛද්‍ය නිලධාරිතුමා හැර වෙනත් යම් නිලධාරියකු විසින් හෝ අයකු විසින් හෝ 56 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ ආහාර ද්‍රව්‍යයක් හෝ බීමක් අල්ලා තහනම් කරනවිට, ඔහු විසින් ඒ ද්‍රව්‍යය අල්ලා තහනම්කළේ යම් කෙනෙකු හාදේ තිබියදීද ඔහු ඉදිරිපිටදීම ඒ අල්ලා තහනම්කරනු ලැබූ ද්‍රව්‍යයේ සැම්පලයක් භාජන යක බහා, සිල්තබා අප්‍රමාදව ඒ සැම්පලය සෞඛ්‍ය පිළිබඳ වෛද්‍ය නිලධාරිතුමා ඉදිරියේ හෝ වෙනත් යම් ආණ්ඩුවේ වෛද්‍ය නිලධාරිතුමකු ඉදිරියේ හෝ පෙන්නුම්කළ යුතුයි.

58. 56 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ ආහාර ද්‍රව්‍යයක් හෝ බීමක් තහනම්කරනු ලබනවිට, එකී ද්‍රව්‍යය තහනම් කරනු ලැබුවේ යම්කිසි අයකුගේ භාරයේ තිබියදීද ඒ අය විසින් ඒ ද්‍රව්‍යයේ සැම්පලයක් සිල්තබා තමාට ඔනෑම කියා ඉල්ලා සිටියොත්, ඒ ද්‍රව්‍යය තහනම්කරන්නා විසින්, තහනම්කළ ද්‍රව්‍යයේ සැම්පලයක් භාජනයක බහා, ඒ ද්‍රව්‍යය අයිතිව සිටි අය ඉදිරියේදීම සිල්තබා ඒ සැම්පලය ඒ අයට දිය යුතුයි.

59. 56 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ ආහාර ද්‍රව්‍යයක් හෝ බීමක් තහනම්කළ වෛද්‍ය නිලධාරිතුමා හෝ 57 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ ආහාර ද්‍රව්‍යයක් හෝ බීමක් තමා වෙත පෙන්නුම්කර ලැබසිටින වෛද්‍ය නිලධාරිතුමා හෝ එකී ද්‍රව්‍යය අපථ්‍ය කියා හෝ මනුෂ්‍යභාරයට නුසුදුසු කියා හෝ සහතික කරයි නම්, ප්‍රධානතුමා විසින් ද්‍රව්‍යය විනාශකර දැමීමට හෝ එය වෙළඳාම පිණිස තැබීම නැත හොත් මනුෂ්‍යභාරයක් මෙන් ප්‍රයෝජනයට ගැනීම වැළැක්වෙන පරිද්දෙන් මනාපයක් කිරීමට හෝ සැලැස්විය යුතුයි. ඒ ආහාර ද්‍රව්‍යය හෝ බීම අපථ්‍ය නොවේය කියා හෝ මනුෂ්‍යභාරයට සුදුසු කියා හෝ වෛද්‍ය නිලධාරිතුමා සහතික කරනොත්, තහනම් කරනුලැබූ ඒ ආහාර ද්‍රව්‍යය හෝ බීම වගීය අයිතිකාරයාට ආපසු දියයුතුයි.

60. ස්වාභාවික හේතූන් නිසා හෝ යම්කිසි රෝගයකින් හෝ දිගේ ගිලියාමෙන් හෝ වන මෘගයකු විසින් පහර දෙනු ලැබීමෙන් හෝ සර්පයකු විසින් දෂ්ටකරනු ලැබීමෙන් හෝ පිස්සු බල්ලකු විසින් සපානනු ලැබීමෙන් හෝ මලාවූ යම්කිසි සතකුගේ මස් විකිණීම හෝ වෙළඳාමට තැබීම කිසිවකු විසින් නොකළ යුතුයි.

ලීං හා ස්නාන ස්ථාන

61. පොදු ස්නාන ස්ථානයක පිරිමි ගැණු දෙපසකයෙක් හුදෙක් එක් පසක පමණක් ප්‍රයෝජනය සඳහායයි කායාරී සභාව විසින් වෙන්කොට කොටුකරනලද කිසිම ස්ථානයකට අතින් පසකයේ කිසිවකු විසින් ඇතුල්නොවිය යුතුයි.

62. (1) යම්කිසි බෝවෙන රෝගයකින්, සමේ රෝගයකින් හෝ වසංගත රෝගයකින් පෙළෙන්නාවූ හෝ ලිහදි පෙළුනාවූ කිසිවකු විසින් ඒ රෝගය බෝවීමට හා රෝග බීජයන් මෝරණු ලැබීමට ගතවන කාලසීමාවන් පසුවන තෙක් කිසිම පොදු ස්නාන ස්ථානයක නැම හෝ සේදීම හෝ නොකළ යුතුයි.

(2) 1 වැනි ඡේදයේ සඳහන් කරනලද යම්කිසි අයකුගේ ප්‍රයෝජනය සඳහා වූ ජලය සෞඛ්‍යය සම්පන්නවූ කිසිවකු විසින් යම් පොදු ලීදකින් හෝ ස්නාන ස්ථානයකින් හෝ ලබාගෙන එය ප්‍රයෝජනය ගැනීම පිණිස එයින් අඩි විසි පහක්වත් ඇතට ගෙනයා යුතුයි.

63. කිසිවකු විසින් :—

- (1) පොදු ලීදක හෝ පොදු ස්නාන ස්ථානයක් වශයෙන් වෙන්කරනලද කිසිම තැනක හෝ ඒ අසල කිසිම සතකු හෝ වෙනත් කිසිම ද්‍රව්‍යයක් හෝ සේදීම හෝ සේදීමට සැලැස්වීම හෝ නොකළ යුතුයි ;
- (2) මොනම කාරණයක් සඳහා වත් කිසිම ස්නාන ස්ථානයකට කිසිම සතකු දැක්කීම, එල්වීම හෝ ගෙනයාම හෝ නොකළ යුතුයි ;
- (3) කිසිම පොදු ලීදක හෝ ස්නාන ස්ථානයක වතුර හෝ එය පිහිටි භූමිභාගය හෝ මොන විදියකටවත් අපවිත්‍ර නොකළ යුතුයි.

64. කායාරී සභාවේ ආඥාවකින් තැම හෝ සේදීම තහනම් කරනලද යම්කිසි පොදු ලීදක, පිල්ලක හෝ වෙනත් ජල ස්ථානයක කිසිවකු විසින් තැම හෝ සේදීම නොකළ යුතුයි.

65. කායාරී සභාව විසින් යම් වැවක ඇලක හෝ වෙනත් ජලස්ථානයක විශේෂ ස්ථාන නැම සඳහා හෝ මනුෂ්‍යයන් ගේ බීම සඳහා හෝ සතුන් නැවීම සඳහා හෝ කියා වෙන්කර තිබෙනවිට කිසිවකු විසින් එසේ වෙන්කොට ඇති කිසිම ස්ථානයක්, එය වෙන්කොට ඇති කටයුත්තෙන් බාහිරවූ කිසිම කටයුත්තක් සඳහා පාවිච්චි නොකළ යුතුයි.

66. ප්‍රධානතුමාගෙන් ලියවිල්ලකින් ලත් අවසරයක් නැතුව, කිසිම ප්‍රසිද්ධ ලීදක, වැවක හෝ ජලස්ථානයක වතුර කායාරී සභාව විසින් කලින් කල නියමකොට එකී ලීදේ, වැවේ හෝ ජලස්ථානයේ සවිකරනලද දැන්වීම්වලින් මහා ජනයාට දැනුම් දෙනලද ප්‍රමාණයට වඩා ගෙනයායුතු නැත.

ගවමඩු, ගාලු හා ගවයන් නතරකරන ස්ථාන

67. ඒ සඳහා ප්‍රධානතුමාගෙන් විධිවූ පරිදි ලත් බලපත්‍රයක් පිට මිස නැත්නම් කිසිවකු විසින් පොදු ප්‍රයෝජනය පිණිස ගවමඩුවක්, ගාලක් හෝ ගවයන් නතරකරන ස්ථානයක් පිහිටුවීම හෝ පවත්වාගෙනයාම හෝ නොකළ යුතුයි.

68. 67 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ වූ සෑම බලපත්‍රයක්ම එය 74 වැනි අතුරු ව්‍යවස්ථාව යටතේ කලින් අවලංගු නොකරන ලද්දේනම් එක් එක් අවුරුද්දේ දෙසැම්බර් මස නිස්එක්වැනිදාට අවලංගුවන්නේය.

69. ගව මඩුවක්, ගාලක් හෝ ගවයන් නතරකරන ස්ථානයක් සඳහා බලපත්‍රලත් සෑම අයකු විසින්ම ඒ ගව මඩුවේ, ගාලේ හෝ ගවයන් නතරකරන ස්ථානයේ අය කළහැකි ගාස්තුවල සටහනක් සිංහල භාෂාවෙන් ලියවා, ඒ නව මඩුවේ, ගාලේ හෝ ගවයන් නතරකරන ස්ථානයේ කාටත් පෙනෙන තැනක ප්‍රදර්ශනයකිරීමට සැලැස්විය යුතුයි.

70. ගවමඩුවක්, ගාලක් හෝ ගවයන් නතරකරන ස්ථානයක් සඳහා බලපත්‍රලත් සෑම අයකු විසින්ම—

- (1) ඒ ගවමඩුව, ගාල හෝ ගවයන් නතරකරන ස්ථානයේ භූමිභාගය සනීපාරක්ෂක තත්ත්වයක, තබාගත යුතුයි ;
- (2) ඒ ගවමඩුවේ, ගාලේ හෝ ගවයන් නතරකරන ස්ථානයේ යම් සුදුවකට හෝ නොමනා හැසිරීමකට ඉඩදියයුතුනැත.

71. සෑම ගාලක, හෝ ගවයන් නතරකරන ස්ථානයක බලපත්‍රකාරයා විසින් කරන්න නතර කිරීමට විශේෂ ඉඩම් කැල්ලක් සැපයිය යුතුයි.

72. ප්‍රධානතුමා විසින් හෝ එතුමාගෙන් ලියවිල්ලකින් විධිවූ පරිදි බලපත්‍ර යම්කිසිවකු විසින් සුදුසු වූ හැම විටෙකදීම ගවමඩුවට, ගාලට හෝ ගවයන් නතරකරන ස්ථානයට ඇතුල්වී පරීක්ෂාකිරීම නීත්‍යනුකූලය. තවද බලපත්‍රකාරයා විසින් හෝ එය භාරව සිටින අය විසින් හෝ ඔහුට වුවමනා සියලුම ආධාර දියයුතුයි.

73. වසංගත රෝගයක් පවත්නා කාලයකදී මහා ජනයාගේ හිත පිණිස ඕනෑම ගව මඩුවක්, ගාලක් හෝ ගවයන් නතරකරන ස්ථානයක් පිළිබඳවූ යම් බලපත්‍රයක් තාවකාලික වශයෙන් අවලංගුකිරීම අවශ්‍යවන්නේ නම් ප්‍රධානතුමා විසින් එසේ කලකට අවලංගුකිරීම නීත්‍යනුකූල වන්නේය.

74. ගවමඩු, ගාලු හා ගවයන් නතරකරන ස්ථාන පිළිබඳවූ මේ අතුරු ව්‍යවස්ථාවලින් යම් අතුරු ව්‍යවස්ථාවක් කඩකිරීම නිසා ගම්බද උසාවියකදී දෙවනවට හෝ ඊට අනතුරුව වරදකාරයා බවට ඔප්පුකරනු ලැබූ යම් බලපත්‍ර කාරයකුට නියම කරන වෙනත් යම් දඬුවමකට අමතර වශයෙන් ඒ උසාවිය විසින් ඔහුගේ බලපත්‍රය අවලංගු කිරීමද නීත්‍යනුකූල වන්නේය. එසේ අවලංගුකිරීම ගැන බලපත්‍රකාරයාට මොනම අලාභයක්වත් අයකරගැනීමට අයිතිවාසිකමක් නැත්තේය.

රෙදි අපුල්ලන ස්ථාන

75. (1) සෞඛ්‍යය පිළිබඳ වෛද්‍ය නිලධාරීතුමාගේ රෙකමනපිට ඒ සඳහා ප්‍රධානතුමා විසින් නිකුත්කරනලද අවසර පත්‍රයක් දරන්නේ නම් මිස නැත්නම් කිසිවකු විසින් රෙදි අපුල්ලන ස්ථානයක් පවත්වාගෙන යායුතු නැත.

(2) සෑම අවසර පත්‍රයක්ම එය නිකුත්කරනලද අවුරුද්දේ දෙසැම්බර් මස නිස්එක්වෙනිදාට අවසාන වන්නේය.

76. ප්‍රධානතුමා විසින් හෝ ඒ සඳහා ප්‍රධානතුමා විසින් ලියවිල්ලකින් බලපත්‍ර පවරනලද්දවූ කායාරී සභාවේ ඕනෑම නිලධාරියකු විසින් සෑම සුදුසු වේලාවලදීම ඕනෑම රෙදි අපුල්ලන ස්ථානයකට ඇතුල්වී ඒ රෙදි අපුල්ලන ස්ථානය පරීක්ෂාකිරීම නීත්‍යනුකූල වන්නේය.

77. රෙදි අපුල්ලන ස්ථානයක් සඳහා පාවිච්චිකිරීමට අදහස් කරන ස්ථානය පහත දැක්වෙන කොන්දේසිවලට එකඟව තිබෙනොත් මිස නැත්නම් කිසිවකුට ඒ සඳහා අවසර පත්‍රයක් ලැබීමට කිසිවකුට අයිතිවාසිකමක් නැත්තේය. ඒ නියමයන් කවරහුද යත් :—

- (1) ඒ ස්ථානය මනා තත්ත්වයක තිබිය යුතුවන හැර එය ඇතුළට හොදට හුලං වැදෙන ලෙසත් හොදට ආලෝකය වැටෙන ලෙසත් සෑද තිබිය යුතුය. එහි සෑම කාමරයකම විවෘතකළ හැකිවූද ඒවා විවෘත කළවිට කාමරයේ පෙනෙන්නට තිබෙන බිම් ප්‍රමාණයෙන් පහළොවෙන් එක පංගුවකට අඩු නොවන තරම් වැඩි ප්‍රමාණයක් ඇතිවූද ජනෝලී තිබිය යුතුයි ;
- (2) සෑම කාමරයකම බිත්ති, උසින් හැමතැනම අඩි 7කට අඩුනොවිය යුතුයි. එහි ඇතුල් පැති හුණු බඳමෙන් කපලාකරනු ලැබූ සුදුහුණු ගා තිබිය යුතුයි ;
- (3) ඒ සඳහා අනුමත කරනලද වැත්කියක හෝ කායාරී සභාව විසින් අනුමත කරනලද ලීදක හෝ කිලිපි රෙදි සෝදනු ලැබෙනොත් මිස නැත්නම් රෙදි අපුල්ලන ස්ථානයේ සියලුම කටයුතු සඳහා ප්‍රමාණ වත් ජල සම්පාදනයක් තිබිය යුතුයි ;

(4) කිලිටි රෙදි ගබඩාකිරීමට වෙනම කාර්යයක් තිබිය යුතුයි. ඒ කාර්යයේ බිම සැමතැනම සිමෙන්ති දමා තිබිය යුතුයි;

(5) රෙදි අපුල්ලන ස්ථානයෙහි රක්ෂාවේ නියුක්ත සෑම පුද්ගලයන් දහදෙනකුට එක් වැසිකිලියක් බැගින් වැසිකිලි පහසුකම් තිබිය යුතුයි.

78. රෙදි අපුල්ලන ස්ථානයක් තබාගන්නා සෑම කෙනකු විසින්ම, ඒ රෙදි අපුල්ලන ස්ථානය, එහි පරිසරය කාණු, ලී බඩු, උපකරණ, හා රෙදි අපුල්ලන ස්ථානයේ කටයුතු සඳහා පාවිච්චිකරන මෙවලම් ශුඛ පවිත්‍රව හා මනා තත්ත්වයක තබාගැනීමට සැලැස්විය යුතුයි.

79. රෙදි අපුල්ලන ස්ථානයක් තබාගන්නා කිසිවකු විසින් ගම් ප්‍රදේශයෙන් පිටත සිට කිලිටි රෙදි ගෙන ඒම හෝ යම්කිසි බෝවෙන රෝගයකින්, වසංගත රෝගයකින් හෝ සමේ රෝගයකින් පෙළෙන්නාවූ හෝ එබඳු රෝගයකින් පෙළෙන කෙනකුට ලඟදී සාන්තූකිරීමේ යෙදී සිටියාවූ කිසිවකුට ඒ රෝගය බෝවීමට හෝ රෝගබීජයක් මෝරණු ලැබීමට ගතවන කාලසීමාවන් පසුවනතුරු රෙදි අපුල්ලන ස්ථානයට ඇතුල්වීමට හෝ එහි යම් කටයුත්තකට සම්බන්ධවීමට හෝ ඒ ස්ථානයට හෝ එහි සිට යම් බඩුමුට්ටු ආදියක් ගෙනයාමට ඉඩදීම හෝ නොකට යුතුයි.

80. යම්කිසි වසංගත රෝගයක් හෝ බෝවෙන රෝගයක් පවත්නාවූ හෝ ලඟදී එබඳු රෝගයක් තිබුණාවූ ගෙදරක කිලිටු රෙදි, ජ්‍යෙෂ්ඨයා පිලිබඳ වෛද්‍ය නිලධාරීතුමා විසින් හෝ ප්‍රධානතුමා විසින් හෝ නියමකරනලද ප්‍රකාරයට විෂ බීජවලින් නිදහස්කොට තිබෙනොත්, මිස නැත්නම් රෙදි අපුල්ලන ස්ථානයක් තබාගන්නා කිසිවකු විසින් ගෙනයාම හෝ භාරගැනීම හෝ ගෙනයාමට හෝ භාරගැනීමට ඉඩදීම හෝ නොකට යුතුයි.

81. රෙදි අපුල්ලන ස්ථානයක් තබාගන්නා සෑම කෙනකු විසින්ම, තම ස්ථානයේ යම්කිසි බෝවෙන රෝගයක් හෝ වගංගත රෝගයක් හටගැනුණොත්—

- (1) වහාම රෙදි අපුල්ලන ස්ථානයේ කටයුතු නතරකළ යුතුයි;
- (2) ඒ රෝගය හටගත් බව ප්‍රධානතුමාට දැනුම්දිය යුතුයි;
- (3) රෙදි ආපසු භාරදීමට ප්‍රධානතුමාගෙන් ලියවිල්ල කින් වූ අවසරයක් ලබාගන්නාතුරු රෙදි අපුල්ලන ස්ථානයේ සියලුම රෙදි ආපසු ගෙන නොගොස් තබාගත යුතුයි;
- (4) ඒ ස්ථානයෙන් රෝගය පැතිරියහ සුළු නොවේයයි ප්‍රධානතුමා විසින් ප්‍රකාශකරනු ලබනතුරු රෙදි ඇපිල්ලීමේ කටයුතු නැවත ආරම්භ නොකළ යුතුයි.

82. රෙදි අපුල්ලන ස්ථානයක් තබාගන්නා කිසිවකු විසින්, නිදහස් කාර්යයක් වශයෙන් පාවිච්චිකරන කිසිම කාර්යයක සේදුපු රෙදි තබා තෝගත යුතුයි.

ඉඩම් හා දේපල

83. කිසිවකු විසින් යම් අම්බලමක්, මඩමක් හෝ මහා ජනයාගේ විනෝදය සඳහා පැවැත්වෙන එලිමහන් භූමියක් හෝ ස්ථානයක් විනාශකිරීම, ඊට අලාභහානිකිරීම, හෝ එය ප්‍රයෝජනය ගැනීම සම්බන්ධයෙන් අවහිරකිරීම හෝ නොකට යුතුයි.

84. කිසිවකු විසින් කායාරී සභාව කෙරෙහි පවරා තිබෙනු වූ හෝ කායාරී සභාවේ පැලතය යටතේ පවත්නාවූ හෝ කිසිම මුඩුබිමක් හෝ පොදු භූමිභාගයක් විනාශ කිරීම, ඊට අලාභහානිකිරීම හෝ එය බලෙන් අල්ලාගැනීම හෝ නොකට යුතුයි.

තොහික් මුණු ලෙස හැසිරීම, නිකරුණේ ඇවිදීම හා අසහාය වචන පාවිච්චිකිරීම.

85. රාත්‍රී 9ට පසුව කිසිවකු විසින් එළියක්, නැවු ව හා යම්කිසි නිත්‍යනුකූල කාරණාවක් නැවු කිසිම පොදු පාරක හෝ මාවතක හෝ පොදු ස්ථානයක නිකරුණේ ඇවිදිය යුතු නැත. නියම වශයෙන් දැවීම්ක නොකර නිකම් විදුලි පන්දමක් නොහොත් දැවීය හැකි යන්ත්‍ර සූත්‍රයක් ලෙස තිබීම පමණක් මේ අතුරු ව්‍යවස්ථාව සඳහා ප්‍රමාණවත්යයි සලකනු නොලැබේ.

86. යම්කිසිවෙකුට භිංසාකරන අදහසින් හෝ එයින් කල කෝලාහලයක් හෝ භිංසාවක් සිදුවන බව දැන දැන නොහොත් එබන්දක් සිදුවීමට හේතු සාධක ඇතුළු හෝ කිසිවකු විසින් අසහාය වචන පාවිච්චිනොකළ යුතුයි.

87. රාත්‍රී 9යෙන් පසුව කිසිවකු විසින් කැගැසීමෙන්, සින්දු කීමෙන් හෝ වෙනයම් ශබ්දයක් පැවැත්වීමෙන් මහ ජනයාට කරදර නොකළ යුතුයි. එහෙත් තම ආගමික පුද පූජා හෝ වාරිත්‍රානුකූලව විධිමත් ලෙස පවත්වන රැස්වීම් සම්බන්ධයෙන් මහජනාධිපති ඇති බලයට මේ අතුරු ව්‍යවස්ථාවේ සඳහන් කිසිවක් අදාළ නොවන්නේය.

88. කිසිවකු විසින් අශුඝ්ණිත ලියවිල්ලක් ප්‍රසිද්ධ කිරීමෙන් හෝ අසහාය පින්තූරයක් ඇඳීමෙන් හෝ කැහ වචනවලින් ප්‍රබන්ධ කරනලද යම් සිංදුවක් හෝ ගීතිකාවක් ගායනා කිරීමෙන් හෝ ශබ්ද ගායනා කිරීමෙන් වෙනත් යම් කෙනෙකුට භිංසාවක් කිරීම හෝ මහජන සහායවය කෙලෙසන පරිදි වෙනත් යම් ක්‍රියාවක් කිරීම හෝ නොකට යුතුයි.

89. කිසිවකු විසින් වෙනත් යම් කෙනෙකුගේ ගෙයකට නොහොත් මිදුලකට ගල් හෝ කුණුකසල හෝ විසිතොකළ යුතුයි.

පොදු දන්වීම්

90. කිසිවකු විසින් කායාරී සභාවේ අණපරිදි ප්‍රදේශීයකර තිබෙන කිසිම දන්වීමක් විනාශකිරීම හෝ විරූපකිරීම හෝ නොකට යුතුයි.

91. කිසිවකු විසින් කායාරී සභාවේ අතුරු ව්‍යවස්ථා යටතේ පටන්ගන්නා ලද යම් කණිතයක් කිරීමේදී ප්‍රධානතුමාගේ බලය යටතේ පිහිටුවනලද යම් දන්වීම් පුවරුවක්, වැටක්, කණුවක්, බාධක ලියක් හෝ වෙනත් දෙයක් වෙන්කිරීම හෝ යම් දන්වීමක සඳහන් කර තිබෙන නියමයන් ඕනෑකමින්ම උල්ලංඝනය කිරීම හෝ නොකට යුතුයි.

සුදුකෙළීම

92. කිසිවකු විසින් දුදුවලින් හෝ කඩදැසිවලින් සුදු කෙළීම හෝ මුදල් ඔවුකිරීමෙන් කිසිම ක්‍රීඩාවක් කිරීම හෝ වෙනත් ඔවු ඇල්ලීමට සම්බන්ධවීම හෝ නොකළ යුතුයි.

93. කිසිවකු විසින් තමා පදිංචිව සිටින හෝ නමාට අයිතිව තිබෙන හෝ තමා භාරයේ තිබෙන ගෙයක හෝ දේපලක වෙනත් යම් කෙනෙකුට දුදුවලින් හෝ කඩදැසිවලින් සුදුකෙළීමට හෝ මුදල් ඔවුකිරීමෙන් කිසිම ක්‍රීඩාවක් කිරීමට හෝ ඉඩදිය යුතු නැත.

94. කිසිවකු විසින් දුදුවලින් හෝ කඩදැසිවලින් සුදු කෙළිනු ලබන හෝ මුදල් ඔවුකිරීමෙන් යම් ක්‍රීඩාවක් කරනු ලබන හෝ කිසිම කාර්යයකට, ගොඩනැගිල්ලකට, බෝවිටුවකට, රථවාහනයකට හෝ වෙනයම් ස්ථානයකට දැනුවත්කමින් ඇතුල්වීම හෝ එහි නතරවී සිටීම හෝ නොකළ යුතුයි.

මද්‍යවර්ග වෙළඳාම

95. කිසිවකු විසින් කිසිම මත්බීම වර්ගයක් හෝ වෙනත් මද්‍යපානයක් හෝ තාලවර්ගයේ යම් ගසකින් ගන්නාලද රු, හෝ පැසවනලද උක්යුෂ හෝ අවුරුදු දහසයෙන් පහළ පිරිමි ලුමයකට හෝ කිසිම ස්ත්‍රීයකට හෝ විනිශ්චය යුතු නැත.

නිලධාරී

96. කායාරී සභාවට එන්ට තිබෙන සියලුම අයබදු හෝ ගාස්තු එකතුකොට මුද්දර නුවනාත් සි නිකුත්කිරීම පිණිස ප්‍රධානතුමා විසින් ඕනෑම නිලධාරියකුට හෝ වෙනත් කෙනෙකුට ලියවිල්ලකින් බලය පැවරිය හැකිය.

97. කිසිවකු විසින්:—

(a) ගම්සභා ආඥාපණවෙන් හෝ ඒ ආඥාපණවෙන් හෝ එය යටතේ සාදනලද යම් අතුරු ව්‍යවස්ථාවල හෝ යම් විධිවිධානයක් යටතේ, හෝ ප්‍රධානතුමාට හෝ කායාරී සභාවේ වෙනත් යම් නිලධාරියකුට පැවරී ඇති යම් බලයක් පාවිච්චි කිරීමේදී හෝ පණවූ ඇති යම් යුතුකමක් ඉෂ්ටකිරීමේදී හෝ නියමකොට ඇති යම් කායාරීයක් ක්‍රියාවේ යෙදවීමේදී එකී ප්‍රධානතුමාට හෝ නිලධාරියාට; හෝ;

